

වසර 2500 පසු
මේ ගෞතම බුද්ධ ගාසනයේ නැවත පිබිඳුමයි.

සත්‍ය ධර්මය අවදී විය
(දහනත්වන වෙළුම)

සිතුවිල්ලක දැයක් කොයින්ද
(ආන්දෝලනාත්මක හෙලිදරවිවක්)

බඳ්ධෝත්පාද ධර්ම ගුන් සංස්දෙශ ප්‍රකාශනයකි.

සියලුම හිමිකම් අභ්‍රේන්

මුදලට විකිනීම සඳහා හෝ ලාභ උග්‍රීම පිතිස වන සියලුම ආකාරයේ රුපට ගැනීම්, නැවත පළවිරීම සපුරු තහනම් ය. මෙම දූහම් පොත ධර්ම දානයක් මෙය බෙදා හැරේ.

සිත්වීල්ලක දෙයක් කොයින්ද?

මුද්‍රේධීන්පාද ධර්ම ගුන්ප සංස්දය - 2022 දෙසැම්බර්

ඇර්ම ගුන්ප පිළිබඳ

විමසීම Email: buddothpado@gmail.com
Tel +94 703 518 747 - මුද්‍රේධීන්පාද ආර්යයන් වහන්සේ

පරිගණක මුද්‍රණ සැකසුම වාක්‍ය රු

අංක 42/8, මකළුදුව, පිළියන්දල.
දුරකථනය 011 2 708377

මුද්‍රණය

K.S.U. ගුණ්ක් (පුද්) සමාගම
අංක 510, රාජමිරිය පාර, රාජමිරිය
දුරකථන 011 2 884701

අන්තර්ජාලයේ බිම දේශකා ගුවනුය කිරීමට
www.buddothpa.com / www.buddothpado.lk

facebook හරහා ගුවනුය කිරීමට
<https://www.facebook.com/Buddothpado>

1. Buddothpado -
<https://youtube.com/@buddothpado>
2. Buddothpado Aryanwahanse -
<https://youtube.com/@buddothpadaaryanwahanse>
3. Buddothpado Unity -
<https://youtube.com/@BuddothpadoUnity>
4. Buddothpado English -
<https://youtube.com/@weeejj>
5. Buddothpado Tamil -
<https://youtube.com/@buddothpadotamil>
6. Buddothpado Zoom Discussion -
<https://youtube.com/@Zoom-up2ik>
7. Buddothpado Night Discussion -
<https://youtube.com/@BuddothpadoNightDiscussi-zj2bk>
8. Buddothpado English Zoom Discussion -
<https://youtube.com/@BuddothpadoEnglishZoom>
9. Buddothpado Radio Damma Discussion -
<https://youtube.com/@BuddothpadoRDD>
10. Buddothpado TV Damma Desana -
<https://youtube.com/@BuddothpadoTVdammaDesana>

නිවන් මග යායුතු අනුමිලිවෙල

(සතන කෘත්‍ය කෘතක් ද්‍රව්‍යසාකාරක තීපරිවට්ටම්)

ඉදුන් වහන්සේ දුම්සක් පැවතුම් සූත්‍රය තුළින් ප්‍රථම වත්‍යවත නිවන් මග යායුතු ආකාරය අනුමිලිවෙලින් මෙසේ ව්‍යුතු යොක්.

1. පුරුව හාග ප්‍රතිපදාව (පළමුව කලයුතු දේ) සතනස්ථාන අවබෝධය
2. අපරාහාග ප්‍රතිපදාව (දෙවනුව කලයුතු දේ - ප්‍රායෝගිකවන ආකාරය)
 - 2.1 කෘතස්ථානය - ධර්මය ප්‍රායෝගිකව අත්දැකීම
 - 2.2 කෘතක්ස්ථානය - ආත්මීය හාවයෙන් මිදීමේ අත්දැකීම
1. පුරුව හාග ප්‍රතිපදාව (සතනස්ථාන අවබෝධය) ග්‍රාවකයාගේ උත්සාහය මත සහ කලුණන මුත්‍යාගේ පණ්ඩිය මත පවතී

ඩුඩ්ඩැඳ්ජනය අවබෝධකරගැනීම (දුඩ්ඩැජ ක්‍රාන්‍ය = සතනස්ථානයේ ක්‍රාන්‍ය)

 - ◆ සිත හැදෙන හැරී අවබෝධකරගැනීම
 - ◆ සිත මායාවක් බව අවබෝධකරගැනීම සිත යනු අරමුණාම බව දැනගැනීම
 - ◆ අරමුණෙනිහි සතන දැකීම, අරමුණාම නොරුවටේ
 - ◆ ආත්මීය හාවය හැදෙන ආකාරය අවබෝධකර ගැනීම අරමුණාම අත්මය බව දැකීම
 - ◆ ගුන්තා අවබෝධය
 - ◆ ත්‍රිවිද්‍ය දැනගැනීම (ප්‍රබෑධිත්වාසානස්සති ක්‍රාන්‍ය, ව්‍යුතප්පාත ක්‍රාන්‍ය, ආසවක්‍යාන්තානය)

(සිත = අරමුණාම = ආත්මය)
 - 1.1 කලුණන මුත්‍යාගෙන් පණ්ඩිය අසාදැන ගැනීම
 - 1.2 නැවත නැවත සද්ධිරුමුණවනය
 - 1.3 යෝගීයෝගීමනසිකාරය
 - 1.4 රිම්මානුදම් ප්‍රතිපදාව

ග්‍රාවකයා උරිධාන විරයෙන් කලයුතු දෙයින් වයිඩ් ප්‍රතිඵලයක් ඇත්තේ පුරුව හාග ප්‍රතිපදාව තුළයි.

ඉදුන් වහන්සේ ඩී පර්දි, නිවන් මගයන ග්‍රාවකයා කලයුතු සියල්ල හිමාලය පර්වතය නම්, පුරුව හාග ප්‍රතිපදාවෙන් පසු තව කලයුතු වහන්සේ අත ඇති ගල් කැටයක පමණ දෙයකි.

- ◆ සක්කාය දුටියි ප්‍රහානය මෙතැනදී සිදුවේ.
- ◆ ග්‍රාවකයා ආර්ථ භූමියට පිවිසේ.

2. අපරාභාග ප්‍රතිපූව

- 2.1. කෘතසකුතානාය - අසාදුනෙන් ධර්මය ප්‍රායෝගිකව අත්දැකීම - (ධර්මය තමාතුලුන් දැකීම = සතර සතිපටිධානය වැඩීම).
- 2.1.1. අරමුණෙහි සත්‍ය දැකීම; --දැරුණය තුළ සිත හැදෙන හැරී දැකින ආකාරය ප්‍රායෝගිකව අත්දැකීම(යථාභුත සකුතානාය = යෝතිසේ මනසිකාරය)
- 2.1.2. අරමුණෙහි සත්‍ය දැක මිශ්‍රීම
අරමුණ සත්‍යක් නොවන බව ප්‍රායෝගිකව අත්දැකීම
ඒ අනුව ආත්මයක් නැතිබව ප්‍රායෝගිකව අත්දැකීම
සවිතක්ක සවිචාර සමාධිය අත්දැකීම (විදැරුණා සමාධි.)
- 2.1.3. ත්‍රි විද්‍යා ප්‍රායෝගිකව අත්දැකීම (ප්‍රබෑධිතවාසානුස්සති සකුතානාය, ව්‍යුත්පාත සකුතානාය, ආසවකාස ස්ක්‍රේනුතානාය)
- 2.2. කෘතක්සකුතානාය (ශ්‍රාවකයාට කළහැකි කිසිවක් නැත. සොහාදනමේ අනාවර්නයක් පමණි. සකුතායට හසුලේ. මූද්‍රා වචනයට අනුව මෙහිදී දැක්වූහෙත් පාරුව ගිලේ.) - සම්මා සමාධි, සම්මා විමුක්ති
ආත්මයක් නැතිබව ප්‍රායෝගික අත්දැකීමෙන්, මිශ්‍රීම අත්දැකීම (ආත්මීය භාවයෙන් මිශ්‍රීම නිසා ඇතිවන සමාධිමත් ස්වභාවය)
අවිතක්ක අවිචාර සමාධිය - අනිමිත්ත ඉන්නත අප්‍රතිත වේතේ විමුක්තිය -
අරහත්ත සමාධිය - නිස්සත්තේ නිර්පිටෝ ඉනෙන්
කාන්ත ප්‍රතිත නිර්වාන සම්පත්තිය

බුද්ධේය්ත්පාදෝ

- නිවැරදි නිවන් මග හඳුනා ගැනීම (සත්‍ය, කෘත්‍ය, කෘතක්)
- නිර්වාණය සකස් කරගැනීම සඳහා ප්‍රායෝගිකව ඔබ කටයුතු කළ යුතු ආකාරය.
- බුද්ධරාණන් වහන්සේ දුම්සක් පැවතුම් සූත්‍රයේ පැහැදිලි කරන ආකාරයට “විව්‍ය තිපර්වට්ටිව ද්වාදසාකාරං යථාභුතං ස්ථානාදස්සිනං සුවිසුද්ධිං අහොසි”
- සත්‍ය යුතානය
- කෘත්‍ය යුතානය
- කෘතක් යුතානය

මෙස නිවැරදිව නිවන්මග දේශනා කර ඇත.

- මේ පිළිවෙළට නිවන් මග වැඩිම තුළ ආත්ම ද්‍යුම්පිය දුරුවේ, ආත්ම සංඝාව දියවේ, අනාත්ම ස්වභාවයට පැමිණෙන ආකාරය පැහැදිලි කර ඇත.
- විනම් ඔබට සතියක් තුළ නිවන් මග මුළ, මැද, අග මෙස කටයුතු කරන ආකාරය පහතින් පෙන්වා ඇත.

1. පළමුවෙති දිනය

බුද්ධ දුර්ජනය පැහැදිලි කිරීම. (සත්‍ය යුතානය අවබෝධ කරගත යුතුයි.)
ආත්මය හැදෙන හැරී.

2. දෙවෙන දිනය

ඩුල්ඩ දර්ශනය පැහැදිලි කිරීම. (සත්‍ය සූත්‍රය අවබෝධ කරගත යුතයි) ආත්මය හැඳුන හැටි, ආත්ම සංශ්‍යාච, ආත්ම දුෂ්චීය දැනගැනීම.

3. තුන්වන දිනය

අරමුණ බාහිර ඇත්තක් නොවන බවත්, විය සිතිවිල්ලක් බවත් දකිමින් කටයුතු කිරීම.

4. හතරවන දිනය

අරමුණ සිතිවිල්ලක් බවත්, සිතිවිල්ලක් සත්‍යක් නොවන බවත්, දකිමින් කටයුතු කිරීම.

5. පස්වන දිනය

බාහිරත් සිතත් සත්‍යක් නොවන බව දකිමින්, මිදෙමින් කටයුතු කිරීම.(ක්‍රියා සිත දකිමින් කටයුතු කිරීම) ආයතන දැකීම.

6. හය වන දිනය

අරමුණ ආත්මය වශයෙන් නොගෙන ක්‍රියාවලිය දකිමින් කටයුතු කිරීම.

7. හත්වන දිනය

විවේක සුවයෙන් කටයුතු කිරීම.

- මෙය සතියක් ව්‍යුහ ආකාරය ඉහත දැක්වේ. තවදුරටත් මේ ආකාරයෙන් සත්‍ය දෙක, තුන සහ මාසයක් යන ආකාරයට වැඩි වෙන ලෙස සකස් කරගත හැක.
- මෙය මුලාකු කොටගෙන කෙන කෙනාට සුදුසු ආකාරයෙන් සකස් කර ගත හැක.

බුද්ධේධීන්පාද ආර්යයන් වහන්සේ

පෙරවැන

මෙය ඇසෙන ඔබ මහා භාග්‍යවන්තයි. ඔබ කොහෝද යන්නේ, මුලාව රුවටීම හරි භයානකයි. සත්‍ය කුමක්ද? ඔබ සංසාර ව්‍යුයක අතරම් වෙලා. විවෙක ඔබ සතුරින්, විවෙක ඔබ දුකෙන්, සැපේ දුකේ ලේඛනය වන මේ පිටිතය හරි භයානකයි. ඔබ සත්‍ය දන්නේ නඩ. ඒ සත්‍ය ඔබ අවබෝධ කළ යුතුයි. ඔබ සංසාර දුකින් මිදෙන කතාවයි මේ.

මෙම දේශන මාලාව මගින් ඔබට සත්‍ය ධර්මය අවබෝධය සඳහා යම්කිසි උපකාරයක් ලැබෙනවා. සියලු දුකින් මිදෙන තැන හමුවන ඒ 'සඳුතනික සුවය' මෙම දේශන මාලාව මගින් අත්දුකින්නට ඔබට ද හැකියාව ලැබේ. බාහිර ඇත්ත කරගෙන සිටින තාක් ඔබ ඉන්නේ මිත්‍යදාම්‍යියේමයි. ඒතාක් ඔබට දුක උරුමයි. සිතද මායාවක් වන තැන

සිතේ මායාවෙන් මිදුනු තැන,
බාහිර ඇත්තක් තොටින තැන
සිතද සත්‍යයක් තොටින තැන
වේ සිතෙන් මිදෙන තැන
වේ බාහිර ඇත්තක් තොටින තැන
'අජ්‍යාජකි බහිද්ධා' කියන තැන
අත්ත දෙකම මිදුන තැන, විනම්,

ධර්මය තුළ සඳහන් වන නාම, රුප අන්ත 2න් මිදුමය නිවන් මග වන්නේ. මෙලොව උපදින සියලු සත්ත්වයෝ නිවනින්මය සැහසීම ලබන්නේ. ධර්මය නම් ධර්මතාවයයි. ඒ පරිව්වසමුප්පාද ධර්මයයි. විනම් ඉදප්පව්වතාවයයි. විනම් දෙයක් නැති බවයි. දෙයක් නැති බව බුද්ධ ස්නාවයයි. දෙයක්

නැති තැන වේතොව්මුක්තියයි. විනම් අනිමිත්ත, ඉන්නත, අප්ප්‍රතිත වේතොව්මුක්තියයි. ඒ බුද්ධ ස්වභාවයයි. මේ දහම අවබෝධ වේ නම් ඔබ අප සියලු දෙනාම ඒ බුද්ධ ස්වභාවයයි අවදී වෙන්නේ. ඒ බුද්ධ යනු ඉන්නතාවයි.

“නිස්සත්වෝ නිල්පිවෝ ඉන්නයෝ”

පහන නිවිගිය පසු ගිය තැනක් කොහින්දූ? ඒ නිවීමමයි නිවන. ඒ කෙලෙස් ගින්නේ නිවියාමයි. ඒ සසර ඕස්සයේ නිමාවයි. ඒ වික්ද්‍යාන නිරෝධියට ගිය තැන සියලු දුකෙන් මිද්මයි.

වික්ද්‍යානුම අනිදියේසනම	- අනත්තං සඩ්බතේ පහං
විත්ත ආපෝච පධ්‍යවී ව	- තේපෝ වායෝ න ගාධති
විත්ත දිතක්ව රස්සක්ව	- අතුව පුරා සුභාසුනම
විත්ත නාමක්ව රැපංච	- අසේසං උපරෑත්තති
වික්ද්‍යානස්ස නිරෝධින	- විත්තේ තං උපරෑත්තති

සිතෙන් මිදෙන මග

නිවන් දකින මග

දුකින් මිදෙන මග

වියයි නිස්සරණ මග

නිවිරදු නිවන් මග ඔබටත් හමුවේවි. ධර්මය සොයන්නාට බුද්ධින් හමු වේ. බුද්ධ යනු සොඛාදහමයි. ප්‍රායෝගික පුහුණු විය යුතු ආකාරය හඳුනාගෙන අවබෝධ කළ යුතු ධර්මයකි.

බුද්ධේධ්‍යසාද ආර්යයන් වහන්සේ

හරදින්වීම

මේ ගෞතම බුද්ධ ගාසනය තුළ අපි හැමදෙනාටම අවශ්‍ය වන්නේ නිවීමක්, සැහසිමක්, දුකින් මුදිමක්. නිරන්තර පවත්නා රාග, ද්වේශ, මෝහ, නිවා ගැනීමයි නිවත කියන්නේ. කිසාගෝන්ම්, ප්‍රවාචාර, අම්බපාලි වැනි බොහෝ පිරස් බුදුරජාණන් වහන්සේ අතියස එ් ගිහි නිවා සදාකාලික සැහසිම ලැබුවා.

අද බොද්ධ සමාජයට මේ නිවීම සැහසිම අනිම් වෙතා බොහෝ පිරස් නොයෙකුත් රාමුවලට සිර්වී, ගුන්ප දුරයට පමණක් සීමාවෙතා සිරින්නේ. ඒ තුළින් සත්‍ය දුක්ම අපහසුයි. විද්‍රේශනා දුරය සමාජයෙන් ඇත්ත් වී ඇති මෙවන් යුගයක නැවතත් ඒ ගිලිහි ගිය බුද්ධ දුරේශනය, විද්‍රේශනා දුරය තුළින් ම ඉස්මතු වෙනව. ඒ අති ගම්හිර, නිර්මල, පරම සත්‍ය අපට අහන්න ලැබෙනවා. මේ නිවැරදි බුද්ධ දුරේශනය පෙර නොඳුසූ විරු දහම්, ධම්ම වක්මුෂය අපි අවබෝධ කරගත යුතු වෙනව. මේ සත්‍ය දුරේශනය බාහිරින් හමුවන දෙයක් නොවේ. බාහිර ඇත්ත වූ තැන පවතින්නේ ආත්මය ස්වභාවයක්.

මේ අනාත්ම දිර්මය උතුම් බුද්ධ දුරේශනය 'බුද්ධේෂ්පාද ධර්ම ගුන්ප මාලුව' තුළින් ඔබට කියවන්න ලැබෙනව. විය නොලින් කියවන්න. ඩාරණය කරගන්න. ඔබට සත්‍ය අවබෝධයට මෙය උපකාරී වේවි. මේ අප ගන්නා උත්සාහයේ වික් අවස්ථාවක් පමණි.

අප කළකාණ මිතු මෙහෙතින් වහන්සේ

"සබ්බඳානං ධම්මඳානං ජිනාති"

මේ උතුම් සත්කාරය සඳහා අප්පායෙන්, ධර්මයෙන්
සියලුම ආකාරයෙන් උදවී උපකාර කළා වූ
සියලුම දැනන් නට, මෙම ධර්ම දානය තුළින්
ජනිත වන්නා වූ පුණුස ගක්තිය
මේ ගෝනම බුද්ධී ගාසනයේ දී ම
ලේ උතුම් වතුරාර්ය සත්‍ය ධර්මය
අවබේද කරගෙන සංසාර දුකින් මිදී
නිවනින් ම සැනසීම ලබන්නට
හේතු වේවා !

පිටම



කෙනෙක් කෙතරම් දුර පැති
අරමුණාක් කරා වුවන් යන්නා වූ
එක්වර උපදින එක සිතකට
සීමා වූ, ගේරය නැමැති
ගුහාවහි පවත්නා සිත
තැමිපත් කර ගනිද්ද
බහු මාර බන්ධනයෙන් මිදේ
මඩ අප සැම සියලු දෙනාම
සිතුව්ල සසරන් මිදි
මාරයා පරාපේය කිරීමට
අධිෂ්ථානය කරමින් තිවන්මගට පිළිපත්
විය යුතුයි. ඒ සුන්දර තිවන්මග
ගමන් කිරීමට මේ සත්‍ය ධර්මය
ලැබීමත් භාග්‍යයක් ආක්‍රිත්වාදායක්,
පෘතිගේ භුමියෙන් මිදි
ආර්යය භුමිය ස්පර්ශ කර
ගැනවත් ආර්යය ග්‍රාවකයක වීමට
මේ දහම් පඩුර හේතුවේවා!!!

පටුන

	මුද්‍රේයෝත්පාලේ	6
01	අයෙක් උපතයි උපත	15
02	ඉඩී විභාගේ ප්‍රසිතිකරුවා ඉඩීම සිතයි	41
03	මට මම දියවෙන හැරි	59

අදයේ උපතයි උපත

උපාසිකාව : තෙරැවන් සරණයි, නමස්කාර වේවා! ආර්යන් වහන්ස, දැකින දැකින දේ ඇතේ 'සෙන්සර්' වික බව ප්‍රායෝගිකව දැකිනවා. ඒක දැන් කැතද, මස්සනද, ඒ "සෙන්සර්" විකම බව දන්නවා. විතකොට ආර්යන් වහන්ස, දැන් ඇතෙන විකද, දිවට දැනෙන විකද දිවේ 'සෙන්සර්' වික. කනේ 'සෙන්සර්' වික කන වහනවා කන අර්නවා විහෙමත් බලනවා. විතකොට විහෙම මහසිකාර කරන්නේ කටුද කියලා මට විහෙම විනවා ආර්යන් වහන්ස

ආර්යන් වහන්සේ : මහසිකාරය කරනව කියන්නේ විතනත් තියෙන්නේ ආත්මයක්නේ. ඒත් 'සෙන්සර්' විකක්නේ. විතකොට මේ කර්මස්ථානය ප්‍රතිපදාව විදිහට ගන්න කොට "ජානතේ අහං හික්ධවේ පස්සතේ" කියන කොට දැනුමක්නේ තියෙන්නේ, ධර්මය දන්න බවතේ. දන්න කෙහෙක් ඉන්නවනේ, ඒකත් මහෝ සෙන්සර් වික කියල දැකිනව නේ. මේක සිහියටහේ හසුවන්නේ දැන් මෙතන කෙහෙක් හැරි බව මෙනෙහි කරන වික මහසිකාරයක්. ඒක මෙනෙහි කරන කොට විතන දෙයක් හැරි බව සිහියට හසුවෙනවනේ. ඒ සිහිය මහසිකාරයක් නොවෙයි. **මුණු රස සිතුවීල්ලක් ද?** මුණු කන කොට මුණු කන බවට හිතන බව සිතුවීල්ලක්නේ. නමත් ඒ කාප මුණු දැනෙන වික තියෙන්වනේ, දැනීමක් තියනවනේ. ඕක සිතුවීල්ලක්ද? මුණු කන බවට හිතන වික, සිතුවීල්ලක් වුනාට, මුණු කන කොට දැනෙන වික සිතුවීල්ලක්ද? නොමෙයි නේදූ? ඒක සිහියට නේදූ හසුවන්නේ. දැන් මතක් කරල කාටවත් කියන්න පුලුවන්ද මේකයි මුණු රස කියලා කියන්න බෑ. ඒක සිතුවීල්ලක් නොමෙයි. සිතුවීල්ල මහසිකාරයක් නිසා තමයි 'සවිතක්ක' කියල මාර්ගය පෙන්වන්නේ ඒක

නෙවෙයි නිවන ඒකයි කිවිවේ දැනුමෙන් නිවන් දැකින්න බැස කියල. ඒක දැන ගත්ත කියල නිවන් දැකින්නේ නෑ කියල කිවිවේ සිකයි. හැඳුවයි, ඔය දැහැගත්ත දේ මොකද වෙන්නේ. දැන් මෙතන දෙයක් නැති බව දැන ගත්තම නේ. දැන් කන කොට, වැඩ කරන කොට, කතා කරන කොට, හැම තැනම දෙයක් නැති බව දැනෙන්නේ සිහියට නේ. ඒ සිහිය කියන්නේ සිතුවිලි නෙමෙයි නේ. සිතුවිල්ලක් හට ගත්ත බවට සිහියක් නේ තියෙන්නේ. අම්ම සිහියයි, සිතුවිලියි ඔක්කොම පටලවා ගෙන ඉන්නේ. ප්‍රායෝගිකව මේක අත් දැකින්න නැත්තම්, දැනුමෙන් මේක ගන්න බැහැ.

"ප්‍රානතෝ" අහං හික්ඛවේ එස්සතෝ - ආසනවානම් බෙයනම් වලාම් - නො අපානතෝ නොඅවස්සතෝ" කිවිවේ ඒකයි. අම්ම මේක ප්‍රායෝගිකව අත් දැකින්න සිහා. මේක සන්දිරිධික ධර්මයක්. මේක දැනුමක් නෙමෙයි. දැන් අම්මට අත්දැකිමක් තියෙනවා සිහියට අසුවීමක්. දැන් ඔය සිහිය කියන්නේ සිතුවිල්ලක්ද කියන්නයේ.

උපාසිකාව : සිහියයි, සිතුවිල්ලයි දෙකක් නේ ආර්යයන් වහන්ස.

ආර්යන් වහන්සේ : සිහිය කියන වික සිතුවිල්ලක් නෙමෙයි කියල නොදැවම දත්තවද?

උපාසිකාව : සිතුවිල්ලක් කියන්නේ ඒක ගැන වෙනමම මනසිකාර කරන විකහේ.

ආර්යන් වහන්සේ : දැන් සිහිය කියන්නේ මොකක්ද?

උපාසිකාව : සිහියට දැනෙනවානේ.

ආර්යන් වහන්සේ : දැන් සිහිය කියන්නේ සිතුවිලි නෙමෙයිද? සිතුවිල්ලක් හට ගත්ත බවට සිහියක්නේ තියෙන්නේ. හැම සිතුවිල්ලකටම යටින් සිහියක් තියෙනවා නේ. හැම සිතුවිල්ලක්ම දැන ගන්නේ සිහියෙන් නේ. ඔය සිහිය තමයි මෙතන "ඇඹානයට" බවට පත් වන්නේ. බුද්ධ ද්‍රාගහය දැකිනවනම් එ ද්‍රාගහ ඇඹානයත් වික්ක තමයි ඇඹාන සම්පූර්ණක්තයක් වෙන්නේ. විතනින් තමයි ඇඹානය හැදෙන්නේ. සිහිය ඇඹානය බවට පත්වන්නේ. මෙතන දෙයක් නැති බවට දැනෙන

සිහිය, දෙයක් බව දැනෙන සිහිය තුළ ධර්ම යූහයන් වික්කාල මේ බුද්ධ දර්ශනය, දර්ශන යූහයන් වික්ක විකම දෙයක් බව දැනෙන වික මිත්තාවක් කියන වික. සිහියට විනව.

සිහියට නුවතුට විනව. මේ දෙක විකතු උන විකක් තමයි, අපි ඔය කතා කරන්නේ යූහය කියල. නුවතුට හසු වෙනවා. මේක දර්ශන යූහයන් වින්නේ. බුද්ධ දර්ශනයෙන් වින්නේ. විතනින් විනවා මේ සිහියමයි. මේ සිහියට දෙයක් නැති ස්වභාවයක් දැනෙන සිහියක් බවට පත්වෙනවා. විතකොට දෙයක් කියල දැනෙන ස්වභාවයක් හසුවෙනවා දෙයක් නොදැනෙන ස්වභාවයක් හසුවෙනව. ඒ අනුව වියාට හසුවෙනව මේක දෙයක් වෙලා තීයෙනවා. මෙතන දැන් දෙයක් වෙලා, සිහියට හසු වෙනවා දෙයක් වගේ දැනෙන විකමයි ආත්මය කියන වික. දෙයක් නොමැති ස්වභාවය තුළ ඒ “මුත්ත්” ස්වභාවයන් තීයෙනව වගේ දැනෙන ගතිය,

කම්පනය ආත්ම ස්වභාවය සියල්ල විකමයි දියවෙන බව හසුවෙනවා. මේක දර්ශන සමාපත්සනියේම කොටසක්. දර්ශන විසුද්ධියට පත් වන්නේ. සක්කාය දිවිධිය ප්‍රහිත වෙන්නේ අවබෝධය තුළින්. විතකම් සේතාපන්න කියන්න බං. මාර්ගයට පිළිපන්න වෙනකම් කවුරුත් සේතාපන්න නෑ,

විහෙනම් මේ සිහියට හසු වෙනවා කියන්නේ, සිහිය කියන්නේ, සිත්ත්විලි තෙමෙයි. හිතන ඒවා තෙමෙයි. හිතන බවටත් සිහියක් තමයි තීයෙන්නේ. විහෙනම් ඔය කර්මස්ථානය දැන් අර මෙහෙති කිරීම, වතුර බේපු කෙනෙක් නඩා, හිතට බං වතුර බොහෝන. ඇවිදින කෙනෙක් නඩා, හිතට බං. ඇවිදින්න. හිතට බං. වතුර බොහෝන කියන කොටම වතුර බේලා නඩා කව්‍යාවත්. ඒ කියන්නේ මම කියන සිත්විල්ල් ගැට ගහලයි තීයෙන්නේ මේ ක්‍රියාවලියට. දැන් මට පුළුවන්ද වතුර බොහෝන. හිතට බං වතුර බොහෝන. හිතට බං බත් කන්න. හිතට බං ඇවිදින්න. මෙක සිහියට අසුවෙනව. හිත වතුර බේපු නැති බව. හිත බත් කාපු නැති බව. හිත ඇවිදාල නැති බව. හිත ව්‍යුහවල කපල නැති බව. මෙක සිහියට හසුවෙනව. මේ සිහිය තමයි කුසලස්ස උපසම්පූර්ණ පැත්තට වින්නේ.

"සංඛිධ පාපස්ස අකරණා" සියලු සිතුවීම් වික්‍රේදාතා මායාවෙන් දෙයක් තියෙනවා කියලා ගත්තම, මෙතන දෙයක් හම්බවෙන්හේ නැහැනේ. ඇවිදින්හ කෙනෙක් නඩ.. ඇවිදිනවා කියලා දෙයක් නඩ. ක්‍රියාවලියක් තියෙනව. ක්‍රියාවලිය ඒක දෙයක් වෙළඳ? විද වන්හේ නඩ. විතන කරන කෙනෙක් නැහැ.. පින්තුරය ජේනවා, පින්තුරේ දෙයක් නඩ.. ඇවිදින පින්තුරයක් ජේනවා, පින්තුරේ දෙයක් නඩ, කතා කරන පින්තුරයක් ජේනවා, කතා කරන පින්තුරේ දෙයක් නඩ. ඒක ගබ්ද වර්ණ විකක් විතරය. මේක ගොඩක් සියුම් මෙතන. දැන් බිලුන්න ඒ සිහියට හසුවෙනව කියනකාට, සිහියට දැනෙනවා දැන් තමන් මේවට ඇටුලද කියන වික. තමන්ට කේන්ති ශිහිල්ලද කියන වික. මේක සිහියට හසුවන්හේ. මමය ඉන්හවද? මමය නැද්ද? මමය දිය වෙනවද? ඔක්කොම සිහියට හසු වන්හේ. සේරම කුදාතාය, යූනය, යූනය 'දිය යූනය' 'වය යූනය' 'හයතු පරීකාන යූනය' මේ ඔක්කොම මෙතන තියෙන්නේ දස කුදාතා, මේ හැම තැනම යූන තියෙන්නේ. ප්‍රධිඝි නිවාසානුස්සති කුදාතාය, වුතුපපාත කුදාතාය, ආසවක්ඩය කුදාතාය කියන්නේ මේක ධර්මයෙන් වන්හේ. දෑගෙන යූනයෙන් වන්හේ. විතකාට මේ සිහිය, මේ නිවන් මගේ අරගෙන යන්හේ මෙන්න මේ කුදාතාස්ස අධිගමාය කියන තැනින්. කුදාතාය තමයි අධිගමය බවන්හේ. එය සිහියට හසුවන්හේ. කෙලෙස් ක්ෂය විගෙන යන බව, මමය බල ගැන්වුණ ස්වභාවය. මමය දිය විගෙන යන ස්වභාවය. ඒ සිහියට තමයි අපි කියන්හේ ආසවක්ඩය කුදාතාය කියලා, දිය වෙන ස්වභාවය අසු වෙන සිහිය.

වේ සිහිය නැත්තම් කාටවත් ආසවක්ෂය යූනය නැහැනේ. විය දැන්හේ නඩ වියාගේ ආත්ම ස්වභාවය දිය විගෙන යනවා කියලා. විය දැන්හේ නඩ වියාගේ කෙලෙස් ස්වභාවය දියවිගෙන යනවා කියලා. වියාට නිවන් මග නඩ. කළකාතා මුත්‍රයාගේ පණිච්චය ඒ සුතමය යූනය, තුළ දැනගත්ත යින, මොකක්ද ආසවක්ෂය යූනය කියන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි "ජාතතේ අහං තික්ඩවේ එස්සතේ" කියන තැනු. විය ඒක දැනගත්තට විතරක් නෙවෙයි ඒක අත්දකින්නත් යිනා. ප්‍රතිපදාවේ කටයුතු සිද්ධ වෙන්න යිනා.

වේකයි අපි කිවිවේ තණ්ඩාව පොතේ ලියන්න බැ කියලා. මේ ආකාව, තණ්ඩාව, රිරුණ්‍යාව, වෙටරය, කුක්ඩය පොතක ලියන විකක් නෙමෙයි.

දැනෙන එකක්. මුණු රස වගේ දැනෙන දේ පොතේ ලියන්න පුමුවන්ද? බැහැනේ. එහෙනම් මේ සිහියට හසුවෙනව, මෙනන මහසිකාරය කරන එක සිහියට හසුවෙනවා මේක හිතපු බව. හැඩැයි හිතන්හේ හැනුවත් අන්න සිහියට හසුවෙනව, හිතලා මිදුනොත් ඒකත් සිහියට හසුවෙනවා. හැඩැයි හිතන් නැතුව ඒකේ අගයක් වටිනාකමක් අරමුණේ නැතිවෙනකොට ඒකත් සිහියට අසුවෙනවා. අන්න විතනයි අර ස්වභාවය මෙහෙති කිරීම තුළ ඒකෙන් මිදුන ස්වභාවය සිහියට හසුවෙනවා. හැඩැයි, අනිමිත්ත ස්වභාවය මෙහෙති කිරීමක් තොරව පංච ඉන්දිය ධර්ම, බල ධර්ම වෙන අවස්ථාව හසු වෙනව්.

ශ්‍රද්ධා කියන්නේ සත්‍යය දැකිනවා. වීරය කියන්නේ වීරය ගන්නවා. සතිය කියන්නේ අනිමිත්ත සමාධිය උපදින අනිමිත්ත භාවය. සම්මා සතිය. ඉද්ධා වීරය, සති, සමාධි, ප්‍රයුෂ කියන්නේ, මිදුනොත් විතන දෙයක් නොමැති බව දැනෙන ඒ මහා ප්‍රයුෂව. මහා ප්‍රයුෂව කියන්නේ වික්‍රේද්‍යාත්‍රා මායාවට නොරුවෙටෙන ස්වභාවය තුවනාට හසුවෙනවා. සිහියට හසුවනවා . සිහියයි තුවනායි විකතු වුත් තැන ප්‍රයුෂව කියලා කියන්නේ. දැන් හැම විකක්ම අපට මැවෙන්නේ වික්‍රේද්‍යාත්‍රා මායාවෙන්, වික්‍රේද්‍යාත්‍රා මායාවට මැවෙන හැම තැනම වික්‍රේද්‍යාත්‍රා මායාවේ නොරු වටෙන ස්වභාවයමය මේ ප්‍රයුෂව කියල කියන්නේ.

“ප්‍රයුෂ භාවේ තබිබං - වික්‍රේද්‍යාත්‍රාත් පරික්‍රේණ්ඩියං” කිවිවේ ඒකයි. විතකොට මේ සිහිය තමයි තිවත් මග ගෙහියන්නේ. හිතන විකත්, හිතන බවටත් සිහියත් තියෙන්න යින. ඒක යටින් තියනවා ධර්මය දැන ගත්තට පස්සේ අන්න ඒක තුවනාට හසුවෙන්න යින. මේක සිහිවිළ්ලක් මේක සිහියට හසුවෙන්නේ, මේ සිතුවිල් බව සිහියට හසුවෙනව. මේක හරි සියුම්. වටපිට බලනකොට ඒවාට ඇමෙනවාද, ගැටෙනවාද කියන වික සිහියටයි හසුවෙන්නේ හිතනවා නොමෙයි. හිතන හැම තැනම සිතුවිල් හිතන බව නොමෙයි සිහියට හසුවෙනව කියන්නේ දැනෙන බව. “ජානතෝ අහං හික්ඛාවේ එස්සතෝ ආසනවනම් බෙෂයම් වදාම් - නොඅජානතෝ - නොශ්‍රාජතෝ” පැහැදිලියි තේ. නොදායි

(ඉහත සාකච්ඡා මෙතනින් අවසන්)

උපාසිකාව : තෙරැවන් සරණය, ආර්යන් වහන්ස.

ආර්යන් වහන්සේ : තෙරැවන් සරණය

උපාසිකාව : ආර්යන් වහන්ස, ඇවිදින කොට සිහියට හසුවන්නේ කම්පනයක් විතරමය. කම්පන ස්වභාවයක්. මට දැනෙන්ගෙම දිග හතරු ස් පෙරිරියකට 'සෙන්සර්' ටිකක් හයි කරල ඒකට දැනෙන පරාසයකට අභුවෙන කම්පන හින්දු, කම්පනවලින් කම්පනවල වේගය නිසා මැවෙන දෙයක් තමයි මේ වටේ මේ ඔක්කොම තියෙන්නේ. දැනෙන්නේ ඇහෙන්නේ කියන විකමයි. ඉස්සර නම් ගබ්ද, වර්ණ කිය කිය කිය මෙහෙති කරා. නමුත් දැන් විහෙම වින්නේ නං. කම්පන ස්වභාවයක් කියන විකම විතරය වින්නේ. වේගය වැඩි කමට අධික වේගය නිසා මැවෙනවා සම්භුත වෙනවා. සමහර විට පියවර මාරු වෙනකොටත් දැනෙන්නේ 'සම්භුතා' සම්භුතා කියලම තමයි. දෙයක් නැති බවට.

ආර්යන් වහන්සේ : ඔබතුමිය හිතන ස්වභාවයක් නම් තියෙනවා. "සවිතක්ක සවිවාර" තියෙනවා ගොඩක්, ආත්ම ස්වභාවය ඒ නිසා විහෙම රැඳිලා තියෙනවා. ඔබතුමියගේ ස්වභාවය, ඔබ තුමියගේම සිහියට හසුවෙන්න සිනා. හිතන ස්වභාවය කියල සිහියට හසුවෙන්න සිනා. විහෙම හරියක් දාගුන්න බෑ මේකට.

උපාසිකාව : මම එලයක් ගැන හිතුවෙත් නං. ඔබ වහන්සේ කියන මේ හැම දේම මුලින් අපිට තෝරැනේම නැහැ. නමුත් අහන වික නැවැත්තුවේම නැහැ. මටම දැනෙනවා මේක ඇත්ත බව.

ආර්යන් වහන්සේ : කොහොමද කියන්නේ. මේකේ පොඩි දේත් කියන්න අමාරයි. කොහොමද කියන්නේ ඔක්කොම පටලවා ගන්නවානේ. දැනට පෙන්නලා තියෙනවා සපුරුම හැම කෙනෙකුටම බලන්න පූජාවන් අර බුදුන් වහන්සේ "ඒහිපස්සිකේ ඕපනයිකේ" කිවා වගේම කමින් අම්මට කියනකොටත් ඒක පැහැදිලි කලේ. ඔබතුමියට කියනකොට ප්‍රං්ඡ් වෙනසක් කරලයි කියන්නේ. සිය සිහියට අසුවෙනවා තමන්ගේම ඉන්නවා වගේ දැනෙන ආත්ම ස්වභාවය.

උපාසිකාව : විහෙමයි විහෙමයි, හසුවෙනවා ආර්යන් වහන්ස

ආර්යන් වහන්සේ : දැන් අසුවෙන්න යිනා. දැන් හිතන විදිය තියනවානේ ඔය මනසිකාරය කරන විදිහ සිතුවීලි. ඒ සිතුවීලි වල බලන්න ඒක තියෙන හැරී ඉන්නවා වගේ දැනෙන ගතිය. මේ ගරීර කුඩාවෙත් තියෙනවා ඉන්නවා වගේ දැනෙන විකක්, සිතුවීලිවල බලන්න ඒක තියෙනවද කියලා. සිතුවීලි වචනයක් කියනකොට දැන් මම කරගෙ නයි හේ කතාව කරන්නේ. ඒක කියන ගෙලිය තුළ අර ප්‍රථිග්‍රන තුමිය තුළ උරුස කාලයක් කෙනෙක් දෙයක් හඳුගෙනහේ තිබුනේ. ඒ විදිහටයි ඔක්කොම තාම දුවන්නේ. ඉන්නවා කියන අවබෝධයක් තමයි තියෙන්නේ. ප්‍රංශී දරුවාට ඔය අවබෝධය නැහැ. ප්‍රංශී දරුවාට ඒක ඇති කරවනවා. ගබ්ද, වර්ණ විකතු කරලා. මේවා මේ දේවිල්, මේවා තමයි තියෙන්නේ විකක්. රේ පස්සේ මේවා තමයි තියෙන්නේ කියන විකට.

මොන්ටිසේරයේ ඉදෑන් ඔය ඉගෙන ගන්නකොට ලකුණු දෙනවනේ. රේඩි නම් රේඩි කියන්න යින. විකම දේට විකම වවනේ ආය ආය ප්‍රතිකම්පනය කරවනවා. කරවලා ඒක, බල ගන්වනවා. ඒකයි සංයුතා අනිස්කරණයක් ජ්‍යවත් වෙනවා කිවිවේ යිකයි. ඒ සංයුත් බලගන්වලා තියෙන වික තමයි මොන්ටිසේරයේ කරන්නේ. විතකොට ඒක තමයි වියාට ලෝකය හදාලා දුන්නා කියන්නේ. රේ පස්සේ වියාට ලෝකයක් තියෙනවා. ඒ ලෝකය ඇතුළේ ක්‍රියේෂන් විකක් තියෙනවා. දොස්තර කෙනෙක් වෙනවදා? 'විෂන් 'විකක් දෙනවා. විතකොට ඒවත් බල ගන්වනවා තියෙන විදිහට, සිතුවීලිත් හදාල ඒක බලගන්වලා ඒකට අනාගත සිතිවීලිත් හදාල, තහන් කාලෙම හැඳිලා ඉවරයි ඒක කරන විදිහට. ඒක තමයි අපේ අවබෝධය. පොඩි දරුවාට අවබෝධයක් නැ කියනවා නැත්තන්. පොඩි දරුවට මොනවද අවබෝධේ, ලෝක මවපු ගැන්ටසි වික දැන් හරියට ස්විරයි කියන වික තමයි තේරුම. රේවර චෝරුග්‍රැඩි දාන්නේ ස්විර කරලා. නැත්තන් ඒක මියන්න කියනවා දහ පාරක් හර පොතේ. ලියල ලියල ලියල ප්‍රතිකම්පන කරවලා, කරවලා, කරවලා බලගන්වනවා. රේ පස්සේ ද්වාසේ වෙනකොට රේවර අහනවා, රේ පස්සේ ඔක්කොම දුන්නවා. රේ පස්සේ කියනවා දැන් ප්‍රතාට ප්‍රථිවන්නේ. ඔන්න දැක්කනේ. දැන් ප්‍රතා තිවන් දැකළා නම් ඉවරයි.

හ�බයි, මේකේ මෙහෙම දේශුත් තියෙනවා. ගින්නක් තියෙන්න සිනහෝ නිවන්න. හ�බයි රීටර් ගින්න ගැහුවේ නැත්තම් නිවන්න දෙයකුත් නඩ. රීටර් ගින්න ගැහුවේ හැතත්, ගින්න ගැහෙනවා. ඒක මේ සතාසිව්පාචටත් ගින්න ගැහෙනවා. සතාසිව්පාචට ගින්න කිවිවේ, සතාසිව්පාච ඉස්කේලේ යන්නේ නඩ. සතාසිව්පාචට දැන් මනුස්සයා කරන ඔක්කාම කරනවා නේ. සතාසිව්පාච ගෙවල් භදුනවා, කනවා, බොනවා. සමහර වෙළාචට ඔය බල්ලෙක් වුනත් රතු පාට මැට් වගයක් හොයාගෙන කනවා. බල්ලා දන්නවා මේක හරියන්නේ මේකට කියලා. ඒක කනවා. අපි දන්නේ නැහැ බල්ලා ඒ කොහොන්ද ඒක වෙන්නේ කියලා. හ�බයි, උට බඩා අපිරණයක් ආවත් බෙහෙත් හොයාගෙන කනවා. කවුද ප්‍රකාර කුප්පමේනිය කොළ හොයාලා දුන්නේ ප්‍රක් අම්මා කියල දිලත් නැහැ. එයාගේම ඉවට, එයාගේම ස්වහාවයට මේක දැනෙන්නේ. මේක 'නේටර්' එකක්. ඒ කියන්නේ මේක ප්‍රාසේක එකක්. මේක සිස්ටම් එකක්. මේක නියාම දහමක් වගේ. ඒ කියන්නේ සංතු නියාම, බිජ නියාම, කම්ම නියාම, වගේම නියාම ස්වහාවයක්.

ඒ කියන්නේ මේක කම්පන සිස්ටම් විකක්. ක්‍රියේඡන් වන සන්නිවේදනයක් තියෙනවා. අයෙන්ටම මේ සතාට පියාමින්න උගන්වන්නේ නැහෙන්, අම්මා කුඩාවෙන් දොට්ට දානවා. සමහර කුරුල්ලේ උදේශ කැගහනවා, අර කුරුලු අම්මා කඟ ගහලා බලනවා කුරුලු පැරිය ව්‍යුත්‍යට විසිද කියලා. කුරුලු කුඩාවෙන් ව්‍යුත්‍යට වෙන්නේ නඩ. කැගහල කැගහලා අවසාහෙට හොටන් ව්‍යුත්‍යට තළ්ප කරල දානවා. කුරුලු පැරිය බිමට වැටෙනවා, වැටෙන්න කම්ත් විය පියාමිනවා. පුදුම තිනෙනවා. පුදුම සොබාදහමක් කියලා. මේක හරි ආශ්වර්යයක්. පුදුම සොබාදහමක්. ආශ්රවේද වෙදුෂවරු කුප්පමේනියා ගහ හොඳුන් දැන්නවා. ඒකේ වටිනාකම සතා කොහොමද ඒක දන්නේ. වෙදුෂවරු න් ඉගෙන ගන්නවා කියන හ�කියි. සතා ඉගෙන ගන්නවාද? අපට තියෙන්න ඕනෑම මේන්න මේ සන්නිවේදනය. මේක තමයි "ඡ්‍යානයට" හසුවනවා කියන්නේ. මේක හසුවනවා. මේක හරි සියුම්. ඒකයි අපි ඇහුවේ සත්තු ඉස්කේලේ යනවද කියලා. ඒකයි ඇහුවේ සමහර සත්තු කොහොමද වෙවල් භදුන්නේ කියලා. වෙහෙම කවුරුත් උගන්වලා නෙමෙයි. කපුවගේ කුඩාව විදියට භදුන්නේ කවුරුත් උගන්වලා නෙවෙයි.

ලේෂාගේ කුඩාව බලන්න පුළුන් රික ඇතුලට විහෙම දාන හැරී, පුළුන් වගේ ගස් වල තියෙන ඒවා බූම් කරලා වගේ ගේන්තේ. ඒ ලේෂා ඒක බූම් කරලා වගේ හදා ගන්නවා කරින්. ඒක ගුලියක් වගේ හදාගෙන අරන් යනවා. කුඩාව ඇතුලට ගිහිල්ලා, කුඩාව ඇතුලේ දිගහරනවා. හරි පුදුමයි. ගෙනැල්ලා උඩින් දාන්තේ. රිට පස්සේ පොඩිබික් තුනි ඒවා ගෙනැල්ලා අතුරනවා. ර්පාගට පොඩිබික් තුනි ඒවා ගෙනැල්ලා අතුරනවා. රිට ගටින් ලේෂයක් සතරක් විතර අතුරනවා. ඒය හරියටම හොයා ගන්නවා පොල් ගස් වලින් මටලි. විහෙම නැත්තම් කෙසේ ගස්වල තියෙන ඒවා. වියාට හොඳයි ඉවක් තියෙනවා ඔය ගේ හදන්න. බලනකාට මේ ලේෂාට කවුරුතේ උගන්වත්තේ භාජා.. හැඳුයි බලනකාට පැටියන් හම්බවෙලා. ඒ විතරක් හෙවයි පැටියන් ලස්සනට හැදෙනවා. දැන් ලොකු විද්‍යාවක් තියෙනවාන් මේක් ඇතුලේ. සතා කොහොමද මේ විද්‍යාව දැන්නේ. දැන් මනුස්සය හිතන්තේ මේ ඔක්කොම ඉගෙන ගන්න ඔහින් කියලා. නෑ මනුස්සය හිතන්තේ විහෙම නැත්තම් බිං කියලා. නෑ විහෙම විකක් නැහැ. විහෙම විකක් නෙමෙයි, මේක වෙනම සංඝිවේදන කුමයක් තියෙනවා, ඔය භාජාවට විනා ගිය.

භාජාවට විනා ගිය අපි කතා කරන්නේ මේ 'ඇඹානය' කියලා මෙන්න මේ සහ්තිවේදනය ගැන. සත්තුන්ට බලන්න ඔය ස්වභාවය දැනෙන්නේ කොහොමද කියලා. සතා කොහොමද ඕීක දැනෙන්නේ. සතාට භාජා ඇඹානයක්. සතාට ඇඹානය කියන වචනය පාවිච්ච කලේ භාති උනාට සතාට මේක දැනෙන තුවණක් තියෙනවා. විතකාට විතන සහ්තිවේදනයක් කොහොමද සිද්ධ වෙන්නේ. සතා කොහොමද දැනග න්නේ. මොකක්ද ඒ දැනෙන්න 'සිස්ටම්' වික. විතකාට විතන තියෙන සහ්තිවේදනය මොකක්ද? සතාට පැටියෙක් හදන්න කාලවල ඒ යුතුවල හෝමෝන 'වේන්ස්' වික වෙනකාට ඒ සහ්තුන්ට තෙවර් වික කියලා අපි කියන්න පුළුවන්. 'නේවර්' වික ඊගාට 'පෙනරේෂන්' වික 'ත්‍රියේර්' වෙන හැරී. 'ත්‍රියේර්' කියන්නේ නේවර් වික, මුකත් දෙයක් කෙනෙක් නෙමෙයිනේ. නමුත් නේවර් වික කියන්නේ සොඛ දහම. සොඛ දහමේ ත්‍රියේෂන් වික බලන්න හරියට නිකන් අර අවිව පායනවා වගේ, වැස්ස වහිනවා වගේ අර ඒ තියෙන ස්වභාවිකව විශාල සංසිද්ධි ගොඩක්

සිද්ධ වෙනවා.

මෙහෙම කියන්න ගියෙන් මේක සම්පූර්ණ දේශනයක් වෙනවා. ඒ තරම් විශාල කතාවක් තියෙනවා මෙතන නේද. අපි හැම විකම පොතෙන් බලන්න සිනා. කටුවර හරි උගන්වන්න සිනා කියන තැන ඇයි මනුස්සයා ඉන්නේ. ඇයි මේ වගේ “ස්වයංහු ඇඟාත්‍යයක්” තියෙන බව මනුස්සයා දැන්නැත්තේ. ඇයි මේ සතාට විහෙම තියෙන්නේ. සතාට කටුවරටත් උගන්වන්නේ නැත්තේ. ඇයි සතා ඒක දැන ගන්නේ කොහොමද, හැම පූසෙක්ම කුප්පමේනියා ගහ දැන්නවා. ඒක හරි පුදුමත් හිතෙනවා. කටුවරත් ඒක උගන්වලත් නෑ.. විතකොට හැම බල්ලෙක්ම හරියටම රතු පාට පස් වර්ගය හොයා ගන්නත් දැන්නවා. මේ කෙමිකල් වික සතා දැන්නවා, මේක බෙහෙනක් කියලා. කොහොමද සතා දැන්නේ හරියටම හාරලා හාරලා හාරලා අර පස් තියෙන තැන හොයා ගන්නවා. හොයාගෙන වික ලෙව කනවා. විය දැන්නවා ඒක තමයි බේත කියලා. ඇත්තටම උඩ සහිප වෙනවානේ. ඇත්තටම බේත විකනේ. විතකොට මේ සත්තිවේදනය මොකක්ද?

මේ මනුස්සයාටත් මේ වගේ සත්තිවේදනයක් තියෙනවා. නැඩැයි මෙත් වැඩිය අති අති සියුම් ඇත්තටම කිවිවාත් මේක විවර වෙනවා ‘ධම්ම වක්ඩුජයට’ විවර වෙනවා වගේ. මේක විවර වුනාට පස්සේ ඔය මනුස්සයාට වික ‘සිලඛස්’ විකක්වත් අවශ්‍ය නෑ. මේ ධර්මය ඒ වගේ විකක්. මේ ධර්මයේ ‘ධම්ම වක්ඩුජය’ අවධි වෙනවා කියන්නේ, ඔන්න ඔය වගේ ස්වහාවයක් මතු වෙනවා. ඔය ‘ධම්ම අනික්දීක්‍රා’ කියන්නේත් ඒ වගේ මේක තටත් ගැඹුරට ගිය තනක්. ඒ ස්වහාවය මනුවෙනවා. ඒ ස්වහාවය මතු වුණාට පස්සේ කටුවරත් උගන්වන්න වින්න සින් නෑ. ඒ අනික්දීක්‍රා ඇඟාත්‍යයට හසුවන පරම සත්තා කියන්නේ ඔන්න ඔය ඇඟාත්‍යය ඔස්සේ මතුවෙවිව විකක්. ඒක සත්ත්වන්ටත් තියෙන බව. ඒ සත්ත්වන්ගෙන් හරහා වින පරිණාමය වන ආකාරය හොඳට ආර්යයන් වහන්සේ මේ ස්වහාවදහමත් විකක හොඳට මුසු වෙලා දැකුලා, මේ වගේ ස්වහාවයක් මිනිස් සංහතිය තුළත් තියෙන බව නුවතින් දැකුලා.

මේ පොතට ගිය මේ වාක්‍ය නෙවෙයි. ඒකෙන් අපි ගන්න සින් ප්‍රං්ඡ පත්‍රිවිඩයක් විතරයි. ඊට විහා ගියා මහා ඇඟාත්‍යයට අවදි වන ආකාරය

මේ වන විට අස්ථිතවම ලෝකේ වටෙම් ඉන්න මිනිස් සංහතිය අහිරහස් ලෙස, මේ විශේෂයෙන්ම ගොඩක් බුද්ධීමත් අය, බුද්ධිය ගෙන අපි කතා කරනවා. බටහිර රටවල් වල සිරින ලෝක වටෙම් ඉන්න බුද්ධීමතුන්ගේ කතාවක් තියෙනවා. සහ්නිවේදනයක් තියෙනවා. මේ වන විට ලෝකේ වටෙම මහාචාර්යවරු, ආචාර්යවරෙන්ගේ විකාල කතිකාවක් තියෙනවා බුද්ධීමතුන් ඉන්නේ කොහොද කියලා. මේ ගොල්ලන්ගේ මේ වාට් විසේ දී ලෝකේ ඔස්කොම දානවා වික වික 'රැස්ක්' කරලා. ඇමරිකාවේ, යුරෝපයේ ජර්මන්වල, රීසූයල්වල ලෝකේ වටෙම අරාබියේ, අශ්‍රීකාවේ හැමෝම හැම තැනම ඉන්න මිනිස් සංහතියම දානවා. යමිකිසි කුමවේදයකට සකස් කරනවා, සකස් කරලා මේ අයට අසු වෙනවා බලාගෙන යනකොට අධ්‍යාත්මික දියුණුම කොටස ඉන්නේ ලංකාවේ.

අධ්‍යාත්මික දියුණු කොටස කොහොමද නොයා ගන්නේ. මේ දැනෙන ස්වභාව අතර විශේෂ වූ ජාතිය ස්වභාවයක් මේ දෙරණු තලයේ උපදින දරුවන්ගේ ජාන වල තියෙනවා කියලා. මේක රහස්‍යක් වගේ විකක්. මේකට පේතු ගොඩක් තියෙනවා. මේ වගේම ඔවුන් ඒ වගේම ස්වභාවයක් ඒ වගේම ඒ ජාන සංයුතිය න්, සහන් සංයුති ස්වභාවයට සමානම ස්වභාවක්, ඒ විදිහේම සුවිශේෂ ස්වභාවයක්, ඒකත් තියෙන්නේ ඔය න්, සහන් සංයුතියට තියෙන්නේ කම්පන ස්වභාවයක්. ඒ වගේම ස්වභාවයක් රීසූලයේ පුර වැසියන්ගේන් තියෙනවා. ඔවුන්ගේ වාර්තාවක මේ කියන්නේ. ඔන්න ඕක නිසා ලංකාවට බලපෑම් ගොඩක් වැඩියි. කවුරුන් දහ්නැති පැති කඩවලින්. නටබුන් බැලුවහම ඒ ගොල්ලන්ට පේනවා මේවා විසේ මෙසේ ඒවා නෙමෙයි, මේ ඒගේන් ඊට අවුරුදු පත්දහකට කඩන් හදා තියෙන්නේ. ඔවුන්ට ඒ රාවණා විහෙම ඒ කදු මුදුනට ගියාම අඟ පවා හම්බවෙනවා. ලෝකේ විකම දහම මේ ධර්මය විතරයි. දෙයියේ මවලා නැත්තේ. මේක සොඩ දහමක් කියලා පෙන්නන විකම දහම සොඩ දහමේ නිර්ණායකයන් විවර කරන්න. ඒකයි 'බුද්ධ' කියලා කෙනෙක් නෑ කියන්නේ. වල නැති කමමයි එලය. අර මාරය කිවිවා වහේ. ඔබට සතුවුද මහණ, මොනවා ලැබුනාවද මාරය, ඔබට දුකද මහණ, මොනවා නැති වුනාවද? මාරය, නැති වුනානම් නැතිවුනේ ඉන්නවා කියල හිතන සිතුව්ල්ල විතරයි.

මෙතන අඟ්තතටම ඔබ හිතනවා මිස කෙනෙක් නෑ. ඔබ හිතනවා, මම හිතනවා කියන්නෙන් ඔය ගබිද, වර්ණ, ගන්ධ, රස, පහස කියන විකමයි. ඩේට් කම්පන ටිකක් විතරයි. කම්පන කියල දේකුත් නෑ. අඟ්තතටම කිවිවොත් අංශ කියල දෙයක් නෑ විතරක් නෙමෙයි, වර්ණ, ගබිද කියල දෙයක් නෙමෙයි කම්පන කියලා දේකුත් නෑ. මේක අමුතුම කාතාවක්. නමුත් මේක වික වික මට්ටම් වලට පෙන්නන කොට මට්ටමකදී කම්පන, වික මට්ටමකදී අංශ, තව මට්ටමකදී ගබිද, වර්ණ, ගන්ධ, රස, පහස. කොනා කෙනාට තුවනාට පූංචුවෙන්තේ. ඔබ ධර්මය හෙවිවේ පොතෙන් වෙන්න පුලුවන් හැබැයි පොතෙන් දකින ධර්මය අර කුජ්ජමේනියා ගහ භෞයා ගෙන ප්‍රසා විගේ ඉව තියෙන්න සිනා. ඒ සතන කුමක්ද කියලා හඳුනා ගන්න. ඩේට් බැරිත් නැහැ. ඩේට් ලේසිත් නෑ. සතන හරි සුන්දරයි. සතන හරි ගාම්පිරයි.

ඔබ තුමියගේ ආත්ම ස්වභාවයට සිතියට හසුවෙන්න සිනා ඔබතුමියගේ ස්වභාවය තුළින් මේ ආත්ම ස්වභාවය හඳුනාගෙන ඒ අභ්‍යන්තර සිතියට හසු කරගෙන ඒ ස්වභාවයේ මිදෙන ස්වභාවයෙන් කටයුතු කරා නම් ඩේට් තමයි වෙන්න සිනා කියලා. ඩේට් ඔබ තුමියටය සාංඛ්‍යිකීය වෙන්න සිනේ. ආර්යන් වහන්සේට තේරැණුට හරියන්නේ නෑ. ඔබතුමියගේ නිර්මාතා ඔබතුමියගේ සිතේ ත්‍රියේෂන් විසේ කටයු නිර්මාතා, තමන් තමන්ගේම අභ්‍යන්තරය නොදුන්නාකමයි අවිද්‍යාවයි නිර්මාතා. අවිද්‍යාව නොදුන්නාකම නිසා මොකක්ද වුනේ ඇමෙන, ගැටෙන ස්වභාව දෙකක් "තත්ත්ව නමැති වුවා තා මා දිවිම" කියනවා විගේ හසු වෙවිට විකයි නේද. කොමෝස් ඔය ඕක්කොම විකට විකක්, විකම කාතාව දිගුවක් තමයි.

දැන් අඟ්තතටම මේ කතාව හරියට බැලුවොත් අර කම්පන වේගයට සකස් වෙන ආරෝපන බලය කියල හරිම සරලයි. සිත කියන්නේ සික. ස්කන්ධය කියන්නෙන් සික. සික කියන කොට ආර්යන් වහන්සේට කතාව කියල ඉවරයි. විසදිලා ඉවරයි. ආර්යන් වහන්සේට මුකුත් කියන්න සින් නෑ. ආර්යන් වහන්සේ අන්ධ වනයට වැඩියා නම් ඇති විගේ. සික කියල බාලා. මනුස්සයාට මේක අල්ල ගන්න බැ. මනුස්සයාට සික තේරන්නේ නෑ.

අභේතවම බාහිර තියෙන දුයක් පේනවද? නැත්තම් මෙතන කම්පනයට මැවෙනවද? බාහිර තියෙන දුයක් හැදෙනවා කියල කියන තාක් කළේ නිවනක් නං. බාහිර තියෙන දුයක් වෙනව කියල නිතන තාක් කළේ නිවන නං. බාහිර ඇත්ත වෙලා ඉවරයි. මේක අපි නිතරම කියනවා. “අවුත්තා සම්භානාන - වුත්තානාන හවිස්සති” කියන්නේ “පෙර නොහේවත් තියෙන එකක් නොමෙයි. පොකුණාට විබෙන නිසා පොකුණේ බල්ලෙක් පේනවා මිසක්, පොකුණේ බල්ලෙක් ඉත්තනවා නොමෙයි. සිඛ නිතන ලෝකයක් මසක් තියෙන ලෝකයක් නොමෙයි. නිතනවා කියන්නේ ඇතැට මැවෙන ලෝකයක්, ඇස් ගුලිය ගැලෙවීවාත් නං.

විහෙනම් ඇස් ගුලියට මැවෙන විකක්. මේ ලෝකේ කෝරී 800ක පන්ගහනය, කෝරී 800ක ඇස් ගුලි කෝරී 800කම මැවෙන විකක්. වර්ණ හතේ කතාව විහෙම නැත්තන් වර්ණ විකසිය ගාහක් මැවෙන්න සිනා. විහෙම නැත්තම් මේ වික වර්ණයක් පේන සත්ත්තුන් ඉත්තනවා. මොකක්ද ඇත්ත ලෝකය. ඇත්ත ලෝකය අපි කවදුවත් දැක්වා තියෙනවාද? අපිට හම්බ වෙන්නේ නං. ඇය ඒ අපි දුන්නේ මේ ඇතැට මැවෙන වර්ණ 7ක් ගැන විතරයි. ඒක ඇත්තක්ද ඒක අනුව අපි ඔක්කොම විකක කතා බහ කරන සන්නිවේදන පද්ධති සේරම ක්‍රියෙළන් වික.

මේ සියලුම සිස්ටම් වික හැඳුල තියනවා. හරියටම අර ‘චියලේශ් කම්පනි’ ඒක හැඳුවා වගේ තමයි. ‘මොඩ්ටොල් කම්පනි’ ඒක හැඳුවා වගේ තමයි. ඇය මේ ‘සැටලයිට්’ වික සිග්නල් ඔක්කොම ‘සිස්ටම්’ වික මේ දැඟ වගේ වියාටත් තියෙනවා, මෙයාටත් තියෙනවා. මටත් තියෙනවා වාගේ හඳු ගත්ත දැලක් මේ තියෙන්නේ. දැන් මෙස, ගෙවල්, හදන් නැදුද කිවිවේ ඒකයි. වේයාට පේනවද මේ විදියට නං. වේයා කොහොමද ගෙවල් හදන්නේ. පත්‍රුවට වර්ණ පේනවද? පත්‍රුවට ඇස් තියෙනවද? පත්‍රුවා කොහොමද ගෙවල් හදන්නේ. කුඩා කොහොමද ගෙවල් හදන්නේ. මිමැස්සා කොහොමද ගෙවල් හදන්නේ. මේ අපි විදිහට පේනවද නං. මෙතන දැනෙන ස්වභාවයක් අනුව සකස් කරන ස්වභාවයක්. මිය විකක්වත් ඇත්ත නොමෙයි. ඇත්තටම දැනෙන ස්වභාවයක් මේක.

පේනවා කියන විකත් දැනෙන ස්වභාවයක්. අභෙනවා කියන විකත් දැනෙන ස්වභාවයක්.

වේ කියන්නේ කම්පන ස්වභාවයක්. කම්පනයට දැනෙන ස්වභාවයක්. "ඉති රසපං" කියපු වික "ඉති රසපං සමුදුයෝ" කියපු වික. කම්පනයට දැනෙන ස්වභාවයක්. දැන් වැලියේ තියෙන වර්ණයක්ද මේ ඇහැට වින්නේ. නැත්නම් මෙතෙන්ට මැවෙන විකක්ද? ඇස් ගුලිය ගැලෙවිවාත් කොහොමද, විනෙනම් වේ වර්ණය වින්න විපැයි. ඇස් ගුලිය ගැලෙවිවාත් ඇයි නැත්තේ. දැන් ඇස් ගුලියට මැවෙන වික කොහොවත් තියෙනවද? දැන් කන් බෙරය හෙල්ලෙන විකද ගඩිදේ. නැතිනම් වැලියේ තියෙන ගඩිදායක් කනට ඇවිල්ලා වදිනවද? දැන් මෙතන ගඩිදායක් ඇවිල්ලා කතාවක් නෙමෙයි තියෙන්නේ. දැන් අහසේ විදුලි කොටන කොට මෙහේ ජනයෙන් හෙළනවා වශේ.

වේ කියන්නේ දැන් 'සිරස' 'දෙරණ' වැලියේ කොහොවත් තියෙනවද? නැත්නම් 'සිරස' සෙන්සර් විකේ හැදෙනවද? වැලියේ මොනවද තියෙන්නේ අපි ගත්තොත් මේ වගේ කන් බෙරයක් කොහො හරි තියෙනවනම්, අපි හිතමු මේ වගේ බෝල් විකක් බෙරයක් කන් බෙරය වගේ කොහො හරි තියෙනවනම් ගහනවා බුමිගාලා. දැන් ගහනකොට විතන කම්පනයක් තියෙනවනේ. විතන අංණ කම්පනයක් තියෙනවා. අපි කියන්නේ මේ බෙරයක් තියෙන විකක් දෙයක්වත් විහෙම විකක්වත් නෙමෙයි. කම්පනයක් සිද්ධ වෙනවා අංණ කම්පනයක්, වේ අංණ කම්පනයට ප්‍රති කම්පනයක් මේකට නේ බෙරය හෙල්ලෙනවා කියන කොට, විතකොට මේ අංණ කම්පනය කියන්නේ ගඩිදාය නෙමෙයි මෙතන කන් බෙරය හෙල්ලෙන විකයි ගඩිදාය වෙන්නේ. තේරනවද, මේ කතාව. අංණ කම්පනයක් මේ තියෙන්නේ. මේ අංණ කම්පනය සියුම් කතාවක්.

අපි කිවිවා මේ පිටි ගේගියක් උපමාවට අරගෙන මේ සේරම වික සමාන අංණ ගොඩික් කියල දකින්න කියල. අපි සිකට උපමා ගොඩික් කිවිවා අහසේ විදුලි කොටනකාට ගත්තොත් මේ ජනෙල් හෙල්ලෙනවා, වතුරට ගලක් දාන කොට අර විතන අංණ කම්පනය වෙලා අන්තිමට කෙලවරේ තියෙන ජල අංණ ගිහිල්ල බිත්තිය වදීන්නේ මැද තියෙන ජල අංණ ගියේ නඩ. විතකොට අහසේ තියෙන මුකුත් මෙතෙන්ට විනවා

නොවෙයි, විතන විතන අංශු කම්පනයක්. අංශු කම්පනයක් කියන්නේ ආලෝෂකයක්ද. ඒ අංශුවම වික ආකාරයට කම්පනයක්. ආලෝෂකය තව ආකාරයකට කම්පනයක්. ශබ්දය තව ආකාරයකට කම්පනයක්. ගන්ධය තව ආකාරයකට කම්පනයක්. රුණයක් තව ආකාරයකට කම්පනයක්. අපි කිවිවා තරංගවලින්. රුණය තරංග, ශබ්දය තරංග, වර්ණය තරංග කම්පන විකම අංශුව කම්පන ස්වභාව. ශබ්දය කියලා දෙයකුත් නඩ. වර්ණය කියල දෙයකුත් නඩ කියලා තේරෙන්නේ, මේ සෙනස්සර්වලට මැවෙන විකක් මොකක්ද කියලා තේරෙනවා. මේක පොඩි පික්වර් විකක් හඳු ගන්නයි මේ පැහැදිලි කරන්නේ, මෙතන මැවෙන විකක් මිසක් කොහොවත් තියෙන විකක් නොමෙයි කියලා. මේකෙන් අපි හඳුනා ගන්න ඕනෑම විෂියේ තිබුණු දෙයක් ගැන කතාවක් නොවෙයි. මෙතන අපි හඳුන ගන්න ඕනෑම මෙතන මැවෙන විකක් මිසක් කොහොවත් තියෙන විකක් නොමෙයි. ඇස ලේකයයි මහත්තා, ඇසේ උපතය උපත මහත්තා, මේ ඇස කියන්නේ මොකක්ද මේ දැන් මෙතන "පලෝක ධම්මං" බිඳෙන සූජ්‍ය හෙයින් ලේකයයි කියමි. ඇස ලේකයයි කියනකාට වර්ණ ලේකයයි, ඇස බිඳෙන සූජ්‍ය යයි කියන කොට එතන කම්පනයක්.

පුද්මාකාර අවබෝධයක් තියෙන්න ඕනෑම මේක තේරෙම් ගන්න. ව්‍යුත්‍යේ තියෙන විකක් අපට හමිබවෙලා නඩ. අපට මෙතන මැවෙන්නේ නැත්තම් ඒක නඩ. අපේ අසේ අන්ධ නම් අපට ලේකයක් නඩ. මෙතන මැවෙන වික අනුවද වර්ණ අන්ධතාවය අනුව, රතු විතර නම් රතු විතරය ලේකය. රතු පේන්නැත්තම් රතු පේන්නඩ. කොළ පේන්නේ නැත්තම් කොල පේන්නඩ. විතකොට මේ ඇසේ හැකියාවයි දැකින්නේ. කොහොවත් ලේකයක් තියෙනවා කියල ගත්තොත් අපි, විහෙම දෙයක් තියෙනවා වෙනවා. අපිත් ඉන්නවා වෙනවා. ඔතනයි නිර වෙන තැන, රියෝත් ඕක කිවිවා විහෙම තේදු?

උපාසිකාව : විහෙමයි.

ආර්යන් වහන්සේ : නමුත් අපිට නිතෙන්නේම තියෙනවා කියලා තේදු? ඒක තමයි අනිසිංස්කරණය කරන බලේ, 'ත්‍රියේඡන් වික.' ඔතනින් මිදුණෙනාත් විතරය සේතාපහනයි කියන්නේ. ඔතනින් නුවතීන් විමසලා විවිකිවිවාව ඕක ඇතුමෙ තියෙන්නේ සැක සංකා තියෙන්නේ, මේක

මොකද මස් අභාට පේන් නැතැනේ. මස් අභාට පේන්නේ නැත්තම් සැකසුණාවක් නැතුව අන්න පෙනුනා වැඩි ඉවරයි. දැන් මේක “ධම්ම වක්‍රීජයට” අසු වෙන්හේ. “ධම්ම වක්‍රීජයට” කියන්හේ ප්‍රසාට කුඩ්පමෙනියා දැක්කා වගේ මේක නුවනාට හසු වෙන්නේ. දැන් නුවනා නැති කෙනාට මේක හසු වෙන්නේ නඩ. වියාට හැම තිස්සේම විෂයේ දෙයක් තියෙනවා කියලා තිතන්නේ ඒක. වියාට නිවන් මගකුත් නඩ. විය නිවන් දකින්නේන් නඩ. වියාට කොයි විදිහෙන් හර පෙන්නුම් කරන්න වෙනවා, මෙතන තියෙන විකක් නෙමෙයි මැවෙන විකක්. ඒ දැනු ද්‍රව්‍යට ලෝකෙන් නඩ. වියා ‘තිස්සත්තේ’ - තිශ්පවේ - ඉන්නයේ කියන තැනට විනවා අතිවාර්යයෙන්ම. විතකොට මේ, මේස ඇද පූඩ් තිමිත්ත හම්බ වෙන්නේ නඩ. “අත්මත්තයි” ”ඉන්නයි” වරිනා කමක් හම්බ වෙන්නේ නඩ. “අපනිතයි”. අන්න අතහනැත අන්තවලින් මිශ්‍රණ දහමක් තියෙන ලෝකයක් නඩ මහත්ත්වී “හේතු පරිවිච සම්භුතා” කිවිවේ සම්භුතා කිවිවේ තියෙන විකක් නෙවෙයි. බුදුන් වහන්සේ මේකට දෙන උපමාව සම්පන්‍යය. බුදුන් වහන්සේ උපමාවකින් ගිහි බේල්ලේ කරකවන කොට ගිහි වළල්ලක් පේනවා. ‘හේතු පරිවිච සම්භුතා’ හේතු නිසා සකස් වෙනවා කිවිවේ, කම්පන වේගයට සකස්වෙන සම්භුත වෙන වික්‍රීජානු මායාට ‘හේතු පරිවිච සම්භුතා - හේතු හංගා නිරැජ්පති’ මේක දැක්කොත්, මේකේ මායාටට රුවටෙන්නේ නැතිව ඉන්න ප්‍රාථමික ඒකය. “සමුදාය ඇඟන්” කියන්නේ ඒක දකින තැන ‘අත්තගමය’ අන්න විතකොට තමයි විතන රුවටෙන්නේ නැතුව මිදෙන්නේ. විහෙනම් ‘සමුදාය අත්තගමංව’ කිවිවේ සත්‍ය දකින කෙනාට. මේක නුවනින් විමසන දහමක්. මේක මෙහෙති වෙනවා, රිට පස්සේ ප්‍රතිප්‍රාටි කිවිවේ, රිට පස්සේ වියාට ප්‍රායෝගිකව විදිහෙදා කටයුතු කරන හැම තැනකම දීම විය හැම විකෙන්ම මිශ්‍රණ අත්දැකීමක් වියාට අත්දැකීන්න ලැබෙනවා. කොහොමද වින්නේ අවබෝධය තුළ - “සංඛිත් නිඩිඩාය” අවබෝධයෙන් නිවන් දකිනවා. විද්‍රෝහා සමාධිය උපදින්නේ අවබෝධයෙන්. විහෙනම් මේ දහම ප්‍රයාවන්තයින්ගේ දහමක් වෙන්නේ ඒ නිසයි.

‘ප්‍රඟාවත්තං ආයම් ධම්මං - කුදාය ධම්මං දුප්පසක්කූස්ස’ පුදුම මායාවකින් මිදෙන්න තියෙනවා හේද? බලනකාට ‘අවිද්‍යා අසේස විරාග නිරෝධී’ කියන්නේ අවිද්‍යාව තමයි මෙතන සත්‍යය නොදුන්නා කම. මේ සත්‍යය නොදුන්නාකම කියන්නේ දෙයක් කියලා දැනෙන්නේම අවිද්‍යාවම තමයි. දෙයක් හම්බවෙන්නේ නැත්තම් අවිද්‍යාවන් මිලිලා. ඒ නිසා තමයි “පරිව්වසමුප්පාද ධම්මෙසු ධම්මං” කියන්නේ දෙයක් නැති බව. මේ දක්වා කරලා තියෙන්නේ සිංහ නාදයෙන් ලොකුම සිංහනාදය තමයි “පරිව්වසමුප්පාද ධම්මෙසු” දෙයක් නැති බවයි. දෙවන සිංහනාදය තමයි ස්කන්ධය කියන්නේ වේගයක් කියන වික ඔක්කෝම. දැනෙන දේ ආර්යයන් වහන්සේගේ වී අනික්කා යූහයට හසුවන පරම සත්‍ය.

ආර්යයන් වහන්සේ මිනිස් සිත ජය අරගෙන ගොඩක් කල්. ඒක අනිබවා ගිහින් ඉවරයි. ආර්යයන් වහන්සේ වෙනස්ම මානෙක කතාවක් කියන්නේ. ඒක තමයි අනික්කා යූහයට හසුවන පරම සත්‍ය. ඒ නිසයි කිසිම වකිතයක් නැතුව මේ කතා දාන්නේ අනික්කා යූහයට හසුවන පරම සත්‍ය දේශනා සිය ගණනක් තියෙනවා. අනික්කා දේශනා කියලා “යූහස්ස අධිගමාය නිඩ්බාහස්ස සවිච කිරියාය” කියන කොට ඒකත් ඒකම තමයි. වතනකාට ‘සත්ථාන විසුද්ධියාය - දුක්ඛ දේමනස්සාන අත්ථගමාය’ අන්න සත්ව, ‘ඉත්ථ ස්වහාවය’ විසුද්ධියට යන්න වෙන්නේ. වික අවබෝධයක් තුළය ඒක වෙන්නේ. “සත්ථාන විසුද්ධියාය - දුක්ඛ දේමනස්සං අත්ථගමාය - ගේක පරද්දවාන සමතික්කමාය - යූහස්ස අධිගමාය - නිඩ්බාහස්ස සවිච කිරියාය.”

විය යූහය අධිගමනය බඩන මේ කියන මෙහෙම විකක් නොමයි. ඒක අවබෝධය තුළය සිද්ධ වෙන්නේ. “ධම්ම අනික්කා” ගැන අනියා යූහ ගැන කතා කරනවා. අනික්කා දේශනා ගැන කතා කරනවා. ධර්මය ගැහුරින් දැකීම අනිධර්මය. ඒ ධර්මය අනියාවෙන් දැකීම අනිධර්මය. මොකක්ද ධර්මය කියන්නේ. දෙයක් නැති බවය ගැහුරින් දැකින වික. දැන් “ඉද්ධිඡ්ටකය” කියලා ආර්යයන් වහන්සේ කිවිවා වගේ විකම අංශුව කම්පනය වන ස්වහාවය තමයි ඉද්ධිඡ්ටකය කියන්නේ. ඒ ස්වහාවය විකක් විතරයි. ඒක කොහොවත් විළියේ තියෙනවද? ඉද්ධිඡ්ටකය විළියේ නෑ. ඉද්ධිඡ්ටක කියන්නේ සිතම බව ඒ මෝකයට

දායාද කරන මුතු කැට ඉද්ධිභ්වකය ව්‍යිලියේ නොය නොය හිටපු යුගය ඉවරදී. විනෝක් මෙනෝක් අසුළු නොඅසුළු දහම, පෙර නොඅසුළු විරැ දහම. බුදුන් වහන්සේ කියනවා තේ "ප්‍රබිබේ අහනුස්සුතේසු ධම්මෙසු" කියලා පෙර නොඅසුළු දහම. ආර්යයන් වහන්සේ කොහේ හර කවුරු හර දෙයක් කියනකොට දුන්නවා ආර්යයන් වහන්සේ මේක කිවිව කියල හඳුවෙයි, ආර්යයන් වහන්සේ නොකියපු දෙයක් කියන කොට ආර්යයන් වහන්සේ දුන්නවා මේක කිසි කොහේ කියලා නෑ කියලා. ඒක පළවෙනි වතාවට අහන්න ලැබෙන්නේ.

මේ දේශනා අහන පාඨග්රිය මානසිකත්වය තියෙන අයට මේක තේරේන්නේ නෑ. ආර්යයන් වහන්සේ වගේ ස්වභාවයට පත්වෙලා ඔබට තේරේයි. කිසි ද්‍රව්‍යක කිසි කොහේක් ගෙන් අහල නැති දෙයක් ඔබට කියනකොට, ඒකට ඔබට ආය කිසිම ජේතුවක් අවශ්‍යද? ඔබට තියෙන්නේ බලන්න විතරය රීට කළුන් කවුරු හර කිවිවද කියලා. විහෙම නම් ඔබට ඒක බුදුන් වහන්සේගේ වචනය වගේ දැනෙන්න ඕනෑම. ඒ සත්‍යයක් නම් අන්න බුද්ධ භාෂ්‍යතය ඔබට දැනෙන්න ඕනෑම. අන්න, බුද්ධිය්‍රාද කාලේ දැනෙන්න ඕනා. බුද්ධ ස්වභාවයට අවඩි වුන මහා මුතිවරු අදත් වැඩ සිරිනවා කියලා දැනෙන්න ඕනා. ඔබ ධර්මය දැකින්න. "යෝ ධම්මං පස්සති - සෝ මං පස්සති" කිවිවා වගේම ඔබට ඔක්කොම ටික හසුවෙනවා.

අත්තවම ලේසි නෑ. මේ යුගයේ "කොන්ටම් තියරි" වික. ඒ නුතන විද්‍යාවේ දරුවන්ගේ ඒ ඉගෙන ගන්න විෂයන් වික්කලා බුදුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර වික ගෙවා පෙන්නන වික. මෙන්න බලන්න බුදුන් වහන්සේ මේක කියලා තියෙනවානේ. ඒක කියන්නේ මහා ඇුහයක් තියෙන්න ඕනා. ඒකේ ආශ්‍රිතය අද හැමෝම් අත්දැකිනවා. අද හැමෝම් නිවන හම්බවෙලා තියෙනවා. බුද්ධිය්‍රාද දේශනා අහන හැමෝම් අද ඒ නිවන් මග විවර කර ගන්නවා. ඔබට මේ දහම අවබෝධ නම් ඔබට ඔතන කොහේ ඉන්න බැං. ඔබට ඔතන කොහේ නොමැති නම් ඔබේ අහසන්තර පරිවර්තනය තුළින් මේක දැනුමක් නොමෙයි.

ඔබට අහසන්තරයේ ඔය ඉන්නවා වගේ දැනෙන ස්වභාවය දිය වෙලා නොදැනෙන ස්වභාවයට පත් වුනහොත් ඔබ ආර්යයන් වහන්සේට

වහ්දනා කරනවා ඇත්තටම. නමුත් අද ඔබට කරන්න බැරි ඇයි, ඔබ ඉන්න ආත්ම දෘශ්‍ය ඇතුළේ ඔබට රීගේ එකක් තියෙනවා. මමෙක් ඉන්නවා. ඒ මමය තමයි ඇත්තටම ඔය කනා කරන්නේ. මමට බැං තව කෙනෙකුට එහෙම අවස්ථාවක් දෙන්න. මමයාගේ ස්වභාවය ඕකයි. එකයි මාන, උද්ධිවිව, අවිද්‍යා කියල, "උද්ධිවිවය" කියන වචනය ඔතන තියෙන්නේ. 'මානය' කියන තැන "උද්ධිවිවය" තියෙනවා. ඒක ධර්මට ගියාත් 'ධම්ම උද්ධිවිවයක්' වෙනවා. ඒ තමන් ඉන්නවා නම් උදෙනුමට කොටුවෙලා, තමන්ගේ කියල කෙනෙක් ඉන්නවනම් වෙතන උද්ධිවිවයකටද වැටෙන්නේ. හැබැයි වෙතන කෙනෙක් නැත්තාම්, 'මාන', 'උද්ධිවිව', 'අවිද්‍යා' කියන තැන උරු වෙනකාට මොකද වෙන්නේ. ආර්යන් වහන්සේ වගේම සේරම තමන් ගන්න තැනයි කියපු තැනයි. කරපු දේශ්වලුයි ඔක්කොම කියනවා. කිසිම තැනක ඇම්මුලත් නැ. ගැටිලත් නැ. ව්‍යු කරලා දැමීමා ඉවරයි. කිවිවනම් කිවිවා. කර නම් කර ඉවරයි කතාව.

විහෙනම් පෝරිල හික්ෂුවට ගෝලයේ ඉස්සරහා තුවීප කියලා කියන කොට පුද්‍රමාකාර මානයක් තිබුණේ. උරාගන්න බැරි වෙනවා නේදී? උරාගන්න බැරි වෙන්නේ කෙනාටනේ. ආත්මයට නේ. විහෙනම් පෝරිල හික්ෂුව ලැඟ්ජාවට ව්‍යුයට යනවා නේද? ඒකාහ්තයෙන්ම මමය කුඩා කරලා නේද ව්‍යුයට වින්නේ. මමය නැත්තාම් මට වදුන්නේ නැහැනේ. වෙතන කෙනෙක් ඉන්න ව්‍යුයට දැයුලන්න. අපි අපේ යුතුකම කරනවා. ඒ යුතුකම ආර්ය භූමිය හර උතුම්. හර ග්‍රේෂ්‍යයියි. හැබැයි කෙනෙක් හිටියෙන් අනිත් පැත්ත උරාගන්න බැරුව කුඩා පරිවම වෙනවා. හැබැයි කෙනෙක් නැති උනොත් විතරයි සාමුකාර දෙන්න පුළුවන්. සාදු සාදු! මමන් කම්පනය නොවන ස්වභාවය අත් දැක්කා. කොට්ඨර මොනවා දැමීමන් බෝලේ අනිත් පැත්තට කම්පනය වෙන්නේ නැත්තාම් හරයට හර. ඔබ කම්පනය වෙනවා නම් වෙතන කෙනෙක් හැඳිලා නම් විහෙනම් ඔබ මාර්ය හැඳුගන්න තව උනන්ද වෙන්න ඕහා. පුදුම දහමක් නේද? දකින කොට ඔක්කොම ගැලවෙනවා නේද?

උපාසිකාව : විහෙමයි. මුතු කැට වගේ ඔක්කොම ගැලපෙනවා.

ආර්යන් වහන්සේ : ඒක තමයි මමෙක් නැත්තාම් ප්‍රශ්නයක් නැහැ නේද?

උපාසිකාව : විහෙමයි. ප්‍රශ්නයක් නැතැනේ. මම තමයි ප්‍රශ්නේ.

ආර්යන් වහන්සේ : මම තමයි ප්‍රශ්නේ. දිරුමය උත්තර් විහෙම තමයි. ධර්මයේ මහා ලෙංකා වට්ටෝරු නැහැ. ඔය ඔක්කොම දෙයක් නැති බව. සිත හැදෙන හැරී මේ සිත දෙයක් වෙන හැරී පෙන්නන්නයි මේ ඔක්කොම කියන්නේ. හැබැයි ඔතන දෙයක් නැති වගේ එයාට දැනෙනවනම් ඒක තමයි අපි කියන්නේ මහා ප්‍රායුද්‍යයෙක් කියලා. ඒ දෙයක් නැති ස්වභාවය තුළ එයා නැතිවෙලා දැනෙනවා නම් නිකන් සොඩා දහම වගේ දැනෙනවනම් මහා ප්‍රායුද්‍යයෙක් ඉන්නේ. පුදුම සැහැල්ලවෙන් ඔය ගහක් යට තුළම වැදි වැදි ඉන්නවා. මහා ප්‍රායුදායාට ආච්චිජල් ලේඛයක් ඕනෑම නෑ. අර සදුධා තිස්ස රෑපුරුවේ විනකාට අර අදාන කඩි පිටින් වැට්‍රේ මළුවේ කේටු කඡල්ලක් අරගෙන, තියෙන සිවුරත් පැත්තකට දාලා අන්න පෙන්නනවා ආදාර්යයක්. මොන පෙරහරවලද්ද, ඉන්න කෙනෙක් නෑ. මැරවිව බොධියක් අරන් යනවා, ඉන්න වැයි වගේ තමයි රහතන් වහන්සේ නමක් පෙරහැරේ අරන් යන වික.

උපාසිකාව : ඒ උපමාව හරියට හරි.

ආර්යන් වහන්සේ : මේ නිවන් මග විවර වෙලා තියෙන්නේ, සික ව්‍යුහයට ගන්න තුමයක් නැතුව ඉන්නවා. මේ දැන්ම් කාරයෝ ටික ඔක්කොම වික වහනවා. ඇත්තටම කෙනෙක් පුද්ගලයෙක් කරනවා නෙමෙයි. මේක ආත්ම සංඛ්‍යාවකින් වින්නේ. මාර සංඛ්‍යාව කියන්නේ සික තමයි. වැනෙනවා, තමන්ගේම අහසන්තරය ආත්ම ස්වභාවය ඇවිල්ලා මේ සත්‍ය වහනවා. මේ මිනිස් සංහතියේ සුදුසු පරසරය විනකම් මේ දේ සිද්ධ වෙනවා. ‘සුවිසුද්ධිං’ කියන තැනට විනවා හේදා? විතකාට විසුද්ධි මාරුයට විනවා. නිවනිස්ම සැනකීම ගුහනවා. ඔබනුමිය දැන්නවා ආත්ම ස්වභාවය දිය වෙන්න සින කියල විශ්බ ගන්න සින්. ඔබනුමිය මතයි ඒක තියෙන්නේ කළඳල වෙන්න විජා, ඔබ තුම්යටම හසු වෙන්න සින් මේ ආත්මය කියල. ඔබ තුම්යට අහසන්තර සිනියක් තියෙන්න සින්, ඔබනුමියගේ ස්වභාවය ඔබනුමිය දැකින්න සිනා කමක් තියෙනවා. විතන ඔබනුමිය දැකපූ නැති තැන් මග හැරැණු තැන් තියෙනවා නම් අන්න ඒවා දැකින කෙනාට, දකින කොට තමයි ඒවා දැනෙන කොට මෙහෙම තමයි මමයා හැදිලා තියෙන්නේ කියලා, ඒවා තියෙන බව දැනෙන කොට

විතන ඉදත් පටන් ගන්නවා ඒවත් දියවෙලා ගිහිල්ලා අන්න තිවනට උපනිශ්චය වෙනවා. විවර වෙනවා ගුද්ධ වෙලා යනවා.

හැබැයි අර නොදැනෙන ස්වභාවයක් කියලා ආත්ම ස්වභාවය තියාගෙන කතා කරන්න ගියාට වැඩක් වෙන්නේ නෑ. මොකද විතන විනවා විහව තත්තාව. මොකද, නොදැනෙන ස්වභාවයට ආකාවක් විනවා. මම ඉන්නවා නේ, අර විතනත් ආත්ම ස්වභාවය දකින්න විනා. තත්තාව කියන්නේ කෙලෙස් නේ. ඒක ආසාවෙන් තියෙනවා විහව තත්තාව. ඒකට මොකටද ආකාව විහෙම දේශුත් වින්නෑ. ඒක තමයි 'මිහාසය' තුළ තියෙන ආත්ම ස්වභාවය.

උපාකිකාව : සුවයට කැමැත්තක් විනවානේ.

ආර්යන් වහන්සේ : ආත්ම ස්වභාවය තියාගෙන "මිහාසය" විනවට වැඩක් නෑ. මොකද නොදැනෙන ස්වභාවයට ගියාට අපිට වැඩක් නෑ., අර "සක්කාය දිවීධිය" විතනින් වින්න විනේ දුරට වෙලා. ඉස්සෙක්ල්ලාම වට්ටිට බලන මම බලනවා කියන සිතුවිල්ල, බලගැන්විලා තියෙනවා. අන්න මම බලනවා කියන එක හැතුව වට්ටිට බලන එක පොඩිඩික් ප්‍රැක්ටිස් කරන්න විනේ. ඒක හැතුව නිකං ඇහැට පේනවා වගේ බ්ලලා පස්සේ ඒක සාමාන්‍ය දෙයක් වගේ බැලුවන් එකයි, හැනත් එකයි ස්වභාවයක් මතු වෙන්න විනේ. ඔය නිතන දෙයක් නෙවෙයි. ධර්මය කියලා ගොඩික් ගත්තොත් ඒක උපාඩාන වෙලා මම බලනවා කියන හැනට එනවා. තෝරණා නේදූ? මම බලනවා කියන තැනට නොයා කොහොමද වට පිට බලන්නේ කියන ස්වභාවයට විනකොට නිකං දැක්කත් විකයි, හැබැයි විහෙම නොදැක ඉන්න විහෙකුන් නෙමෙයි. මානසික විකාසිත් තාවයකුත් නෙමෙයි. සාමාන්‍ය විදිහමයි. නමත් ගාහක් නැති ස්වභාවයක්. හැබැයි හිතන්න ගියෙන් සිතුවිල්ලක්, හිතන්නැතුව වින ස්වභාවයක් මතු වෙනවා. හැබැයි ඒක හිතන්න බිජ. හිතන්න ගියෙන් සිතුවිල්ලක්, හිතන හැම මොහොතේම සිතුවිල්ලක් වෙනවා. නර නේදූ? නොදුමයි, විහෙනම් තෙරැවන් සරණයි.

උපාකිකාව : තෙරැවන් සරණයි! නමස්කාර වේවා!! !

(ඉහත සාකච්ඡා මෙතනින් අවසන්)

උපාසිකාව : තෙරැවන් සරණයි, ආර්යන් වහන්ස පාද නමස්කාර වේවා !!!

ආර්යන් වහන්සේ : තෙරැවන් සරණයි

උපාසිකාව : ආර්යන් වහන්ස, මට දෙයක් සිද්ද වුනා. මට ඒක අවබෝධ වුනාද කියල දැනගත්ත නෙමෙයි අහන්නේ, ආර්යන් වහන්ස ඒක වෙනසක් කියන්නේ පෙරේදා රු සුම් සාකච්ඡාවෙන් පස්සේ සැහෙන අනික්දුල දේශනයක් කරා. ඒක හර කම්පනය වගේ දැනුනා. මම ඇදේ ඉදගෙන ධර්ම දේශනය අහගෙන හිටියේ පාන්දර 3.30යි. මට පුදුම වේදනාවක් දැනුනා කකුල් වලට. ඇවිද ගන්න බැර වෙනවද කියල මට හිතුනා. පස්සේ ගෝන් වික පැත්තකින් තියලා ඇතුවුනා. මාව ගැහි, ගැහි කරන්වී විකක් වගේ වැදුන් මට. ඇග හිරිගඩු පිපුනා වගේ වුනා. ඒ විස්කම මම ඇහැරෙන කොට ආර්යන් වහන්සේගේ ධර්ම දේශනාව යනවා. ඊට පස්සේ ඉටර වෙනකම්ම අහගෙන හිටියා. ඒක මට මොනවාද වුන් කියලා අහන්නයි කතා කළේ ආර්යයන් වහන්ස

ආර්යන් වහන්සේ : දැනට ඔබ තුමියට තේරෙන විදිහටන් කියන්න වෙන්නේ. ඔබ තුමියන් මේක අහන්නේ. ඔබ තුමියගේ මට්ටමට ව්‍යැයි කියන්න. දැනට කියන්න වෙන්නේ විත්ත කම්පනයක් ඔතන සිද්ද වෙනවා කියල. ඒක එන්නේ අර තමන්ම හිතනව නෙමෙයි හිතන ස්වභාවය නෙවෙයි, තමන්ගේ බල ගැන්වුනු ස්වභාවයක් තියෙනවා. අහසන්තර ආරෝපන බිලයට කොටු වෙලා මේ ලේස්කේ හිඛෙනවා වගේ දැනෙන ගතිය. ඔන්න ඔහෙන්ට කොතකින් හර අවබෝධයට මතුවෙලා එනවා සිතිවිලුවල අටට ඒක සිතිවිල්ලක් ඒ මොහොන් ඒක ලොකුවට දැනෙන්නේ නෑ. සිතුවිල්ලෙන් හිතන බවක්, නමුත් අර අහසන්තරයේ කාලයක් තිස්සේ අර මතුවෙලා, මතුවෙලා එන එකක් අතනදී එක පාරවම අහසන්තරයටම දැනෙන ගතියක් එනවා.

අත්තවම මෙතන මොකුන් නෑ වගේ දැනෙන ගතියක් මතුවෙනවා. හිතනවා නෙවෙයි දැනෙන ගතිය වෙනයි, හිතන එක නෙවෙයි. ඒක තුළ අහසන්තරයේ තියෙනවා වගේම අම් හිතන්නැති වුනාට ස්වභාවයක්, අපට දැනෙන ස්වභාවයක් තියෙනවා. හැම දේම මේ ලේස්කේ තියෙනවා

වගේ ස්වභාවයක අපිට පිහිටුවා තියෙනවා. ඇපේ ගත් ස්වභාවයක්, අන්න ඒ ගත් ස්වභාවය හෙල්ලෙන්න ගන්නවා. අභ්‍යන්තරයේ ඉහ්නවා වගේ තියෙන ආත්ම ගත් ස්වභාවයක් හෙල්ලෙන්න ගන්නවා. නැබැයි වේක සිතුවීලි මට්ටමක් හෙමෙයි. නිතන වික ඒ වූහාට බලපානවා. මනසිකාර ඒ තුළුන් තමයි අර ස්වභාවය මතු වෙන්නේ. ඒ ස්වභාවය මතු වෙනකාට අර තියෙන මගේ ගත් ස්වභාවය, ඉන්නවා වගේ දැනෙන ගත් ස්වභාවය දෙදුරුලා යනවා. ධර්මය ඇහෙන කොට ඔය වගේ ස්වභාවයක් මතුවෙනවා .

හැබැයි මේ වගේ ස්වභාව විත්ත කම්පන ස්වභාව විවිධාකාරව සකස් වෙනවා. නැබැයි විකක් තමයි මේ ධර්මය අභ්‍යන කොට ඔන්න ඔය විදිහට විකක් මතුවෙනවා. ඒ ස්වභාවය මතු වෙනකාට ලොකුවටම මම සෝච්චාන් වෙලා ඒවා මේවා කියවන්න යන්න විපා. විහෙම පරවර්තන ස්වභාවයක් මතුවුණාට මේක අවබෝධයට වින්න සිනා හරියටම. විහෙම නැති වුනොත් විතනත් පිරිපිමට ලක් වෙනවා. ඒක නිසා අවබෝධයන් මිදෙන වික “සංඛිතේ නිඩිඩිදාය” කියන්නේ. විහෙනම් ඒ අවබෝධයන්ම ඒවා ගැන නිතජ්නෙනුව විත්ත කම්පනවලට යනවා විෂම, කෘත විදිහට. ඒවාට කොටු තොටි බුදුන් වහන්සේ ඒවට අවධානය යොමු කලේ නැහැ සාධිවලට ඒවට මේවට විත්ත කම්පන පැති ඒවාට අවධානය යොමු කරේ නං. බුදුන් වහන්සේ අවධානය කලේ අවබෝධය තුළ සත්‍ය දැක්වා මිදෙන ස්වභාවයට. ඒක තමයි ඇත්තටම මාර්ගය.

අත්තටම මේ යුගයේ ඉතාම භාගයක්. ගොඩක් අය අපට තේරෙනවා, මේ අභ්‍යන්තරයේම දැනුමට විභා ගිය, දැන් ආර්යයන් වහන්සේ මේක මතු කරලා දෙන නිසාම ආත්ම ස්වභාවය සිහියට අසුවෙලා, ඒ ඉන්නවා වගේ දැනෙන ඒ ආත්ම ස්වභාවය ඔය තියෙනවා වගේ දැනෙන ආත්ම ස්වභාවය දියවෙලා ඇත්තටම ”සසර ඔසාය” නිමාව දකින යුගයක් ඇවේල්ලා තියෙනවා. බොහෝ අය අපට දැනෙනවා භාගයට උරුමකම් කියනවා. භාගය සම්පන්නයි. ලොක ජනගහනයන් වික්ක බලන කොට ඒක නොසැලකිය හැකි තරම් කුඩා පිරිසක් වෙන්න පුළුවන්. ඒන් මේ දේ ඇතෙනවා කියන්නේ කොසිතරම් භාගයන්තද? ඔබේ සියලු ගිනි නිවෙනවා නේද?

උපාසිකාව : පුදුම ගිනි ගොඩක අපි හිටියේ. ආරයයන් වහන්ස, ඒක කියලා වැඩක් නැහැ.

ආරයයන් වහන්සේ : අඟ්තවම ආත්මයක් නැති සත්වයෙක් පුද්ගලයෙක් නැති ස්වභාවයක සංසිහ්දියක් සිද්ධ වෙන ආකාරය, ඒ තුළ අපි තිර වෙන ආකාරය, දූෂ්චරිගත වන ආකාරය, අපි දැක්කේ. තිස්වික් ලෝක බාතුව ව්‍යුත් අපි දැක්කේ. ඔක්කාම ව්‍යුත් නමුත් ඇත්තටම බලනකාට මේ සේරම විත්ත ස්වභාවයක, වික සිතුව්ල්ලක ස්වභාව විකක මත වෙන ස්වභාව විකක් කියලා දැනෙන කොට, විකක් පවතින විකක් නොවෙයි කියලා දැනෙන කොට, මේවත් මේ සෙන්සර් වලට මැවෙන ක්‍රියේෂන් විකක් කියලා දැනෙන කොට පුදුම සඇහැල්ලවක් දැනෙනවා. කම්පනය වෙන ප්‍රශ්නය වෙන විකක්. සිතුව්ල්ලක් කියලා දැනෙන කොට වර්ණය සිතුව්ල්ලක් කියලා දැනෙනකාට, මැරෙන කෙනෙකුත් නැති බිව දැනෙන කොට. දෙයක් කියල දැනෙන එකමයි, ඒ මොහොතේම ඉපදෙනවා, ඒ මොහොතේම ඉන්නවා වගේම දැනෙන ගතිය. ඒ මොහොතේ සිතුව්ල්ල ජ්‍යවමාන ගතිය, ඒ මොහොතේ සිතුව්ල්ල ඉපිදිම ඒ මොහොතේ ක්ෂත්‍ය සම්පත්තිය අත්දකිනවා නම් එනන 'යන්හි, යන්හි, තතු තතු විපස්සනි'

අන්න බුදන් වහන්සේ 'යන්හි යන්හි' 'තතු තතු' 'එනන එනනම' මහා සුවයක් ගැන දේශනා කරනවා. අන්තුඩු පිරිවයියේ කිවිවේ නිරෝධ සමාජත්තියක් පරම සුඛයයි තවාගතයන් වහන්සේ නොකියයි. ඒ 'ක්ෂත්‍ය සම්පත්තිය' ඒ 'බුද්ධික්ෂත්‍ය' ලෝකෙට විවර වෙනවා. ඒ බුද්ධ ස්වභාවයට ලෝකයාට අවධ වෙනවා. සත්ව පුද්ගල දූෂ්චරියෙන් මිදුනු මහා සුන්දර, මහා ගාහ්තා ස්වයක උරුමකම් කියනවා. කෙනෙක් පුද්ගලයෙක් කතාවක් නොවෙයි. අපි මේ සුඛ ස්වභාවයක්, සියල්ලෙන් මිදුනු ස්වභාවයක්, සඇහැල්ල ස්වභාවයක්, ඒ ස්වභාවය සිහියටයි අසුවෙන්නේ. ඔබේ ඒ ආන්ම ස්වභාවය, ආන්ම දූෂ්චරිය, ආන්ම සංඝාව දියටෙන ස්වභාවය, ඒ ස්වභාව ඔබට දැනෙනවා ඉතින්

මේ සිතින් මිදෙන මග මේ දුකින් මිදෙන මග මේ නිවන් දුකින මග වියයි නිස්සරන මග.

මුදුන් වහන්සේ ලෝකට හෙළි කලේ ඇත්තටම මේ "සලායනන ලෝකය", "විත්තේන නියති ලෝකේ", සලායනන නිරෝධේ නිබ්ඩානෝ" කියන නිවන් මග. ඉතින් මේ සත්‍ය දැකිනම් වී "දිරිධිංච අනුපගමම සිලවා - දස්සගේන සම්පන්නෝ" කියලා. වී සත්‍ය බුද්ධ දූරශනය, වී සත්‍ය ධර්මය යමෙක් දැකිනම්, විතත පිහිමක් නෑ. "කාමේ සුවිතෙනය ගේදා - නහි පාති ගධින සෙයියං" නැවත උප්පත්තියක් නෑ. වී අනුව මේ ඔබගේ, අපගේ, අප හැම දෙනාගේම අන්තිම ආත්ම හවය බවට පත් වෙනවා. නැවත මේ සසර 'ඡිජයේ' කුඩායෙකු, පණුවෙකු, මේ තිරින්න ලෝකෙක, ජ්‍යෙන් ලෝකෙක, නිරයක පැහෙන ලෝකෙක, අපි දෘශ්චියක නිර වෙලා අර කම්පනයකට අසුවෙලා අපි අර ගිය "හව ඡිජය", "සසර ඡිජය" ඕනු නිමාව දැකිනවා. මේ අන්තිම ආත්ම හවයයි. ගොතම බුද්ධ ගාසනයේ අවසාන භාගය වී අවසාන මගල්ල ලාතින් වීමට ඔබටත් භාග්‍ය උදාවෙනවා. මේ ගාන්ත සුන්දරත්වය ඕඟ අත්දැකිනවා. එයමයි ගාන්ත එයමයි ප්‍රතිත්.

"එතං ගාන්තං එතං ප්‍රතිතං - යදිදා සඩ්බ සංඛාරා සමලේ - සඩ්බුපදි පටිනිස්සග්ගේ" තිබුණා නම් දෙයක් අල්ලා ගෙන වී සියල්ල අතහරේලා යනවා. වී ගාන්ත, ප්‍රතිත සුවය කියන්නේ අතහැරෙන කොට දැනෙන සුවය. ගොතිකව නෙමෙයි, බාහිර නෙමෙයි. දෙයක් වගේ ලෝකයක් වගේ සිත තුළ මැවිල තිබුණු අපි වී හදාගත්ත, අපිට මැවුණු සංඛාරා ලෝකය අන්න සුළ විසුණු වෙලා යනවා 'සඩ්බ සංඛාරා සමලේ' තැන. ඉතින් මෙතෙක් අපිට ඉහ්නවා වගේ දැනෙන ස්වභාවය වී තුළ අපි මරණයක් තියෙනවා වගේ අපිට මර බියෙන් ඉන්න ස්වභාවය දිය වෙනවා. "සඩ්බුපදි" උපධි ගොඩ අන්න දියවෙලා යනවා. අන්න "පටිනිස්සග්ගේ - වරාගේ - නිරෝධේ - නිබ්ඩානෝ" අන්න වී නිවන් මග ඔබට හමුවෙනවා.

ඉතින් ඔබත් විකෙන් වික, විකෙන් වික, ද්විසින් ද්විස, ඔබගේ ආත්ම ස්වභාවය දියවීගෙන, දියවීගෙන, දියවීගෙන යනවා. ඔබ කරනවා නෙමෙයි, මේ දේ ඔබට සිද්ධ වෙනවා. වී සත්‍ය ධර්මය ඇත්හුටයි අන්න සත්‍ය යූහාය ඇත්හුටයි, කෙත්‍ය යූහාය. වී කරනවා නෙමෙයි සිද්ධ වෙනවා. ඕස තරණ සුතුයේ පෙන්නන්නේ ඔබට

කරන්න පුමුවන් දෙයක් නෑ. ඔබ දැගලුවොත් පාරිව පෙරෙලනවා. වී 'රාගක්ඛයෝ' - ද්වේශක්ඛයෝ - මේහක්ඛයෝ - නිඩ්ඩාණෝ' කියල රාග, ද්වේශ, මේහ කෙලෙස් සංසිද්ධි ගෙන දියවීගෙන යන ස්වභාවය ඔබේ සිහියටත් අසුවෙනවා. මේක ඔබට සාහ්දිරිධිකයි. වී සාන්දිරිධික, අකාලික, ඒහිපස්සික, ඕපනයික අන්න පටිච්ච සමුප්පන්න ධර්මය තුළ ඔබේ කෙලෙස් සංසිද්ධිලා රිකෙන් රික ඔබ නිවනට පත් වෙනවා. ඔබට අත් දුකින්න ලැබෙනවා. 'විව බලව' කියන විදිහට 'ශේහිපස්සිකේ' - සිහනයිකේ' වින්න බලන්න කියල හැමෝටම කියන්න පුමුවන්. ඔබට මේක සාහ්දිරිධිකයි. ඔබත් නිවතින් සැනසීම උඩාවී. විහෙනම් හැමෝටම තෙරැවන් සරණය !!!

මබේ විභාවේ අයිතිකරුවා මබේම සිතයි

ආර්යයන් වහන්ස: ඔබතුමිය නිවන් මාරුගය තුළ කොහොමද කටයුතු කරන්නේ ?

උපාසිකා: තෙරුවන් සරණායි ! ආර්යයන් වහන්ස, ප්‍රතිපදාව තුළ අරමුණේ සත්‍ය දැකින කොට ඒ අරමුණාටම සිහිය පවත්වන්න හැඳුවට සිහිය පවතින්නේ නැති ගතියක් තියෙනව. සිත වින වින සිතුවීල වලට දුවන ගතියක් විගේ තියෙනවා.

ආර්යයන් වහන්ස: සිහිය කියන එක විහෙම විකක් නොවේයිනේ. දැන් කනා කරන බවට සිහියක් තියෙනවත්, සික නමයි සිහිය කියන්නේ. ඔයිට වැඩිය විකක් නෑ. ගේන්ති ගියා නම්, ඒ බවට සිහියක් තියෙනවා. සිහිය කියන්නේ වින වින අරමුණු ගැන අමුතුවෙන් හිතන විකක් නොවේ. ඒ අරමුණ දෙයක් වෙළාද නැදේද කියලා සිහියට අසු වෙනවා නේ. දෙයක් වෙළා නැතිනම් ප්‍රශ්නයකුත් නැහැ නේ. ඉස්සෙල්ලාම සිහිය මොකද්ද කියන්න. ඔබ තුමියගේ ප්‍රශ්නය තියෙන්නේ සිහිය හඳුන්න්නේ නැතිකමයි. සිහිය වෙනයි, සිතුවීල වෙනයි කියනවත්. භාම අරමුණකම යෝං සිහියක් තියෙන්නවා නේ. සිතුවීල්ලක් නේ අරමුණ කියන්නේ. සිහිය කියන එක සිතුවීල්ලක්ද? ලුණු කාපු බිවට සිහියක් තියනවත්. මධ්‍යමිය ඒ දෙක පටිලවාගෙන ඉන්නේ. සිහිය කියන්නේ හිතන එක නොවේ. අරමුණේ බැස ගන්නද කියන සිහියයි ඔය තියෙන්නේ. සිහියට අහුවෙනව තමන්ගේ රාග, ද්වේග, මෝහ ස්වභාවය කෙලෙස් ස්වභාවය, ඒක දියවෙන ස්වභාවය ඒක අඩු වන ස්වභාවය සිහියට අහු වෙනවා නේ.

උපාසිකා : ව්‍යෙමයි ආර්යයන් වහන්ස

ආර්යයන් වහන්ස : ඒක තමයි මාර්ගය කියලා කිවිවේ කියන්නේ. ඒ කෙලෙස් ස්වභාවය දිය වෙන්නේ සත්‍යය දැකිනුකොට. සත්‍ය කුණාය කියලා අපි කියන්නේ, මෙතන දෙයක් නැති බව කෙනෙක් නැති බව. කෙනෙක් නැති බව, දෙයක් නැති බව මෙහෙති කරන වික වෙනම කතාවක්. ඒක සිහියක් නෙවෙයි ඒක මනසිකාරයක් ඒක සූතමය කුණාය. කලුණා මිත්‍යාගේ පණිවිධිය ලුද්ධ දීර්ඝනය අවබෝධය කරන වික. සද්ධිරුම ගුවනාය තුළ ඒ අවබෝධය ඇති වන්නේ නේද. ඒ අවබෝධය තුළ මොකක්ද සිද්ධ වෙන්නේ. තමන් ලෝකය ඇත්ත කරගෙන බැස ගෙන ලෝකයන් වික්ක ගිතිගත්ත ස්වභාවයක් තියෙනවානේ, ගෙවල්, බෞරවල්, අම්මා, තාත්තා කියලා බැසගත්ත ස්වභාවය. අපි එවායේ බැසගෙන 'ඉන්ටසි' විකක ඉන්නවානේ. තීන ලෝකයක් හදාගෙන ඉන්නවා නේ. ඇත්ත ලෝකයක් නෙවෙයිනේ මේක සිතුවීම් ලෝකයක් නේ. අපේ ලෝකයේ තියෙන්නේ අම් ගස්, නා ගස්, ඔය පෙනෙන වේචා ඔක්කොම සිතිවිරි නේ.

මෙතන දෙමළ කෙනෙක් හිටියොත් ගබ්දය වෙනස්නේ. ඉංග්‍රීසි කෙනෙක් හිටියොත් ගබ්දය වෙනස්නේ. ජපන් පාතික කෙනෙක් හිටියොත් ගබ්දය වෙනස්නේ. මේ වර්ත්‍යා පවා මෙතන සකස්වන එකක් නේ. ඇස් ගුලිය නැති වුනෙන් වර්ත්‍යාන් නැහැනේ. ගබ්දන් අපි දාගත්ත එකක්. ඒකන් ඇත්තක් නෙවෙයි. වර්ත්‍යාන් මෙතන හැඳුවිව එකක්. ඒකන් ඇත්තක් නෙවෙයි. එතකොට අපි ඉන්නේ ගැන්ටසි කියන්නේ මවාගන්ත සිතුවිල්ලක. වික්ද්කුණ මායා වෙන් එහා අපිට අත්දැකීමක් නැහැ නේ. ඒ වික්ද්කුණ මායාවට මැවෙන එක කොහොවන් තියනවා කියලා ගන්න බැහැනේ. පේනවා කිවිවට වක්‍රු වික්ද්කුණ නේ. ඇහෙනවා කිවිවට සේත්ත වික්ද්කුණ නේ. මෙතන සෙන්සර් වල අත්දැකීමක් විතරයිනේ අපිට තියන්නේ. අපිට බාහිර අත්දැකීමක් ලබන්න තුමයක් නැහැනේ. සෙන්සර් වල අත්දැකීමන් වහා අත්දැකීමක් නැහැනේ. සෙන්සර් වල කියේජන් විකක් නේ, මේ අපි කියලා කියන්නේ මේ දැනෙන ස්වභාවය, ආයතන පහෝම ස්වභාවය.

ආයතන කියන්නේ සෙනසර් රීක නේ. ගබ්ද වර්ණ, ගන්ධ, රස, පහස, උතුසුම, සීතල, තද ගතිය මොකක්ද මේ ලෝකය. "සපුයතන ලෝකය"- ඇහැට මැවෙන ලෝකය ඇත්තක් නෙමෙයි න්ද. කනට මැවෙන සද්ද ලෝකය ඇත්තක් නෙවෙයි. නමුත් අපට සකක්වෙලා දැනෙනවා. අපි සතස කියලා අරගෙන ඒ තුළ හිනයක් මථාගෙන හිනේ අපි ජිවත් වෙනවා. මේකේ අපිට දැනෙන සොඩාවය මොකක්ද? ඒකත් මේකට මේ මැවෙන විකක්. කොහොටත් තියන විකක් නෙමෙයි නේ. ප්‍රංශී දරුව මොකත් දුන්නේ තැපැනේ. මොන්ටිසේර යනකොට වර්ණ රීක කියලා දෙනවා. රෙඩි, බිලු විතකොට වර්ණය කියන්නේ ගබ්දයක් නේ. වටපිට බලනකොට ගබ්ද රීකක් නේ. හිත කියන්නේ දිවනියක් නේ. ගබ්ද රීකක්නේ ගබ්ද තරංගය වර්ණ තරංගය විකතු වෙලා එත්ත තරංගයක් හඳුනවා.

එ කියන්නේ ඇහැට දෙනව වර්ණ රීක. කනට දෙනවා ගබ්ද රීක. එහෙම නේ මොන්ටිසේරයේ කරේ. රිට පස්සේ ඒව එකට එකතු වෙනවා. ඒ එකතු වෙන එකක් අපි පරිහරණය කරනව. දැනෙන ස්වභාවයක්, මහෙ වික්ද්‍යාත්‍යයේ දැනගැනීම. අපි කියන්නේ නිත කියලා ඒකට. සින සකක් වන හැරී. අපි කියන්නේ සිතුව්ලි කියලා න්ද. අපි සිතුව්ල්ලක ජිවත් වෙනවා නේ. අපි සිතුව්ල්ලක් ඇත්ත කරගෙන ජිවත් වෙනවා නේ. බාහිර අත්දැකීමක් නැ. අපි කොහොමද අත් දකින්නේ. සෙනසස් වල අත්දැකීම් බාහිර කියලා ගත්තම එහෙම විකක් හමිඛවෙනවදී? නැ. කෙන කෙනා තහි තහිව ලෝකයක් හදාගෙන ඉන්නවා. ඔබනුමිය ගේ ඇහැට මැවෙන ලෝකය, ඔබනුමිය ඉදිරයේ ඉන්න අනිත් කෙනාගේ ඇහැට මැවෙන ලෝකය සමානදී? නැ. නමුත් අපි විකවගේ මහසේ ස්වභාවය තුළ මනුස්සයාගේ අක්ෂි කාච තුළ ස්වභාවය වික වගේ නිසා වර්ණ හත හැමෝටම මැවෙනවා.

හැබැයි වියාගේ ලෝකයේ තනියෙන්ම විය හදාගෙන නියෙන්නේ. පුද්ගලයන් හදන විකක් නෙවෙයි. 'හඹිදං අත්තකර්ං බිමිං - හඹිදං හඹිදං පරකර්ං අගං' වීක හදන කෙහෙක් නැ. වෙන කෙහෙක් හැඳුවත් නෙවෙයි තමන් හැඳුවත් නෙවෙයි, මේක ස්වභාවිකව නිර්මාණය වෙනවා කටුරුන් කරනවා නෙවෙයි. මේකම තමයි අපිට අවබෝධ කරන්න

‘**යුතාභූත ජ්‍යෙනය**’ කියන වික. සකස් වෙනවා කියන වික. ‘**සම්බුත**’ වෙනවා කියන වික ක්‍රියැත් කරන දෙයක් නොවේ. ‘**හේතුව** පරිවිච සම්බුතං හේතු හංගා නිර්දේශති.’ හේතු නිසා හටගන්ත මේ ලෝකය හේතු නැති වෙනකොට නැති වෙනවා. මේක සපුයනා ලෝකයක්. කොහොවත් තියෙන ලෝකයක්ද නඩ. ආයතන වලට මැවෙන ලෝකයක් කෙනා කෙනාට මැවෙන ලෝකයක්. ඔබගේ ලෝකය තව කෙනෙක්ගේ ලෝකයක් නොමෙයි. නමුත් මනුෂ්‍ය වර්ගයාගේ ආයතන ටික වික විගේ ස්වර්ථපායක නිසා ඒ අය කතා කරන්නේ ඕක්කොම විකම ලෝකක පේනවා විගේ. විහෙම විකක් නැහැ. මේ ලෝකේ ජනගහනය කෝරී 800 නම් මේ ලෝක සත්ත්වයාගේ මේ මනුෂ්‍ය සත්වයාගේ ලෝක කෝරී 8000, ලෝක කෝරී අවසිරයක් මැවෙනවා කෙන කෙනාට මැවෙන වික. කෘතස ජ්‍යෙනය කියලා කියන්නේ, මේකේ ඇත්ත රීට පස්සේ උස්සන ගන්නවා. එයා හිතනවා නොවේ එයාට දැනෙනවා. වට්සිට බලනකොට ඇත්ත දැනෙන්තට පස්සේ ඒක එයාට දැනෙන්නත් ගන්නවා, ඇත්තට වම මේක බාහිර තියනව නොවේ තේද කියල. මේ සද්ධය අප් දාගත්ත විකක් තේද. මේ අප කතා කරන හැම වචනයක්ම බොරුවක්, විහෙනම් ඇත්තක් නොවේ තේද. තියෙන ලෝකයක් නොමෙයි තේද? මේක මැවෙන ලෝකයක්.

අපි මේ හිත පවා ඇත්තක් නොමෙයි තේදු. සිත පවා මේකෙම කොටසක් තේදු? අපට අපි නැතිවෙනවා තේදු. මේ සත්‍ය දකිනවා නම් තමන්ට තමන් ඇතිම වෙනවා තේදු. තමන් කියල කෙනෙකුන් නෑ තේදු. තියෙන ලෝකයකුන් නෑ තේදු. හිටපු ලෝකයකුන් නෑ, ඉන්න ලෝකයකුන් නෑ. හිටපු කෙනෙකුන් නෑහැ, ඉන්න කෙනෙකුන් නෑහැ, මැරෙන කෙනෙකුන් නෑ තේදු. හරි සූත්‍රදරයි තේදු . ආයතන වික තොටු ජේනවා තේදු. විතකොට අපේ ප්‍රතිපදාව සකස් වෙනවා දැන් මේ සත්‍ය දකින වික ප්‍රතිපදාව, පුරුව හාග ප්‍රතිපදාව. අපර හාග ප්‍රතිපදාව කියන්නේ සත්‍ය ගුණය ඇතියෙහුටයි ක්‍රත්‍යා ගුණය. ක්‍රත්‍යා ගුණාත්‍ය කරනව නොවේයි. කොහොමටත් මේ ධර්මය දැනගත්තට පස්සේ වියාට මේක පේන්න ගන්නව. හැබැයි මේක පිළිවෙළකට ගලපගන්න සිත. අන්න ඒ අනව අපට ප්‍රතිවන් ප්‍රතිපදාව සකස් කරගන්න

මේ සිතින් මිදෙන මග, දුකින් මිදෙන මග, නිවන් දුකින මග, නිස්සාරණ මග අනුව ප්‍රතිපදාව සකස් කරගෙන්න පුලුවන්. ඒකට තමයි කලුණාතා මිතුයාගේ පණිවිධිය සිහ. ඒකට තමයි කලුණාතා මිතුයාගේ ඇසුර සිහ. කලුණාතා මිතුයා මේ මග ගිය කෙහෙක්. කලුණාතා මිතුයා අන්තර්තර පරිවර්තනයක් තුළ කෙලෙස් සංසිදෙන ආකාරය අත්දුකිනවා. රාග, ද්වේෂ මෝහ කෙලෙස් සංසිදෙන මග ගිහිල්ලා ඒ කෙලෙස් සංසිදෙන ඒ ස්වභාවයක් තමයි අපි මේ ආත්ම දෘශ්චිය අතහැරැනු ඒ ආත්මය ඉන්නවා වගේ දැනෙන ගතිය මිදුණු ස්වභාවය. අපි ඉන්නවා ආත්මයක හිර වේලා. මේ මම ඉන්නවා හේ. මේ මට දැනෙනවා හේ. මම ඉන්නකම් මට දුකක් තියෙනවා. මම කියන්නේ මොනවද මේ තියෙන්නේ බිත්තිය, මේ ඉන්නේ දරුවේ, මේ තියෙන්නේ ගෙදර, ඔය කියන්නේ මම හේද? ඔබ ඔය කතා කරන්නේ බාහිර කියලා හැම තිස්සේම මේ තියෙනව තියෙනව කියන්නේ, ඒකට තමයි හේද ආත්මය කියන්නේ.

අපි ඇසුරවාත් ඔබ දැන් ඉන්නේ කොහොද කියලා. මේ මම ඉන්නේ. ආර්යන් වහන්සේට කතා කරන්නේ. ආර්යන් වහන්සේට කතා කරන සිතිවිල්ලයි තියෙන්නේ. වෙනෙම ආර්යන් වහන්සේට කතා කරන සිතුවිල්ල ඒ අරමුණ තමයි ආත්මය කියන්නේ. ඒ සිතුවිල්ල දෙයක් වගේ දැනෙනව නම් ඇත්ත වගේ දැනෙනවනම් ඒකට තමයි ඒකම ඒකම තියෙනව නම් මාත් ඉන්නව. සිතුවිල්ල තියන්නේ මගේ. අන්න මම ඉන්නව. මෙකන් දෘශ්චියක්. ආත්ම දෘශ්චිය "සක්කාය දෘශ්චිය". එහෙම හේද? මම ඉන්නා වගේ දැනෙන එක හේද?

ඇත්තටම මම ඉන්නවද? ඇත්තටම බලුවාත් ඇසට මැවෙන වර්ණය මමනේ. මම බලනවද? මට බලන්න පුලුවන්ද? ඇසටද ජේන්නේ. මටද ජේන්නේ. මට ජේනවා කියලා කවුද කිවිවේ. ඇස ජේන්නේ නැත්තම් මට ජේන්නේ නැද්දද? ඇසට ජේන්නේ නැද්දද? මට ජේන්නේ නැ කියල කවුද කියන්නේ මාව කවුද ගැට ගහන්නේ. කොහොද මේ මමය ඉන්නේ, මම අයින් කලාම හරි මට කරදුරයක් නැ. මම ඉන්නකම් හරි කරදුරය නේ, ඇහැට කොහොමත් ජේනවා හේ. කතට ඇහෙන වික කොහොමත් ඇහෙනව හේ. නාසයට දැනෙන ගැඹ සුවුද කොහොමත් දැනෙනව හේ. දිවට දැනෙන රස කොහොමත් දැනෙනවහේ. මේ

කයට දැනෙන උණුසුම සීතල කොහොමත් දැනෙනවතේ. ඔබට ආචිය දාන්නේ හැදේද? ඔබට ආහචිය සීතල ආනවද, නෑ තේදු. මේ ස්වභාවික සංසිද්ධි ගොඩාක් තියෙනවා. මේකට කියනවා ක්‍රියාවලිය දැකිනවා කියල. එතකොට මේ සීතන්, සීත අයින්ට වෙනකොට කියනවා ක්‍රියා සීතක් කියල. ඒ ක්‍රියාවලියට හිමි කාරයෝක් නෑ. අන්න ප්‍රතිපදාව සකස් වෙනව, සහසය දැකින තැන. බාහිර ඇත්තක් නෙවෙයි කියලා දැකින තැන එය බාහිරයෙන් මිදෙනවා. ප්‍රතිපදාවේ දෙවන අදියර

බාහිර ඇත්තක් නෙමෙයි කියලා දැක්කේ ආයතන ටික, නැඩැයි ආයතනවලත් ආත්මයක් නෑ. අන්න ප්‍රතිපදාවේ තුන්වන ඇදියර ආත්මයක් නැති ඇසට ජේනවා කියන්නේ මට ජේනවා නෙමෙයි. කනට ඇඟෙනවා කියන්නේ මට ඇඟෙනවා නෙවෙයි. මම නැතුව අභනවා, මම නැතුව බලනවා. දැන් මම මගේන් මිදිලා, මම නැතිවෙන හැරී. මම මගේන් මිදෙන හැරී, අන්න මම නිවන් දැකිනවා. මට මම අහිමි වෙනවා. ආයතන ටික වැඩි කරනවා. තුවත්තාට විය හසු වෙනවා. සිහියට විය හසු වෙනවා. සිහිය මෙතනද? මොකු කටයුත්තක් අපට පේනවා. **සම්මා ඇඟෙනක් තියෙන තැන අපි කිවිට සිහියටයි කියලා.** දැරූනය දැකිනකොට දැරූන ඇඟෙන ඇඟෙනය බවට පත්වෙනවා. ඇඟෙන කියන්නේ තුවත්තයි, සිහියයි අතර විකතුවක්. ඒක තුවත්තින් විමසන්නාටයි හසු වන්නේ. **ස්විතක්ක ස්වභාවය තුළ විමසීමේ ස්වභාවය තුළ අවිතක්ක ස්වභාවයක් මතු වෙනවා.** ඒ කියන්නේ විමසීමකින් කොරව මමයා නැති ස්වභාවයක් මතු වෙනවා. මමයා නැති ස්වභාවය, මමයා කියන්නේම අපට දැනෙන්නව නම් මේ මම ඉන්නව වගේම අන්න ඒ ස්වභාවය දියවන ස්වභාවය මතුවෙනවා. ඒකන් සිහියට අසු වෙනවා

දැන් මම නැතුව ව්‍යවමු කපනවා. සිතුවිල් පහල වෙනවා, සිතුවිල් සෙන්සර් විකක් නේ. ගබ්ද වර්ණ එකට එන එකන් සීත කිවිවේ. මොන්ටෝරෝරයේ අපි පෙන්නුවේ සීත කියලා. ගබ්ද, වර්ණ එකතු වන එක දෙයක් වගේ දැනෙන එක සීත කිවිවා. ඒ 'ධිම්ම ස්පාක්' ඒ කියන්නේ ස්පර්ශ කියන තැනින් පෙන්නුව නේ. දැන් දැරූනය හොඳින් දත්තව. බුද්ධේද්‍යෝජාද දේශනා අභන ආයට මේ දැරූනය හොඳින් දැනෙනවා. බුද්ධේද්‍යෝජාද දේශනාවල ප්‍රතිපදාව ඉතා හොඳින් පෙන්වනවා, බාහිරෙන්

මිදෙන ආකාරය. ඒ දේශනාවල පෙන්වනවා බාහිරෙන් මිදෙන ආකාරය විතරක් නොවෙයි ආයතනවලත් දෙයක් නැති බව. අන්න ආයතන වලින් මම නැතිව සෙනසර් ටික දැකින ප්‍රතිප්‍රභාව බාහිරන් මිදිලා සියලු බව දැකින කොට ආයතන ටික දැකිනව තේද ආයතනවලට මැවෙනව. රිට පස්සේ ආයතන වලත් මමගා නැතුව දැකිනවා නේ, විතකොට මමගා නැති වෙනවා නේ. නැම පැත්තෙන්ම මමගා නැති වෙනවා. ආන්ම දූෂ්චිරියක් තියෙනවා නේ සිතුවිල්ලක් තියෙනව්නේ මට ජේනවා කියල, සිතුවිල්ලය නැති වෙත්නේ. දැනෙහ ගතිය නැතිවෙත්නේ නඩ. දැනෙහ ගතිය දිගටම තියෙනව. දෙයක් වගේ දැනෙනව නේ. අන්න ඒක දියවෙන්න ගන්නවා. ඇයි ඒකේ දෙයක් වගේ වගේ වටිනාකමක් තියෙනව නේ. රත්තරං වටිනවා නේ. යකඩ වටින්නේ නසනේ. ඒක ටික ටික ටික තමයි දියවන්නේ. ඒක බලගැන්වීලා තියෙනව දෙයක් තියෙනවා කියල. ඒ දේ වටිනවා කියල බල ගැන්වීලා තියෙනවා.

දැන් මේ සත්‍ය දැකින කොට ගබ්ද වර්ණ තියන විත්ත ස්වභාවයක, දෙයක් නැති බව තමන් නුවතින් දැකිනවනේ. විතකොට ඒක බලගැන්වූ ස්වභාවය ටික ටික දිය වෙනවා. ඒක අපි තිතුව කියල වික පාරටම නැති වෙන්නඩ. ඒ මොහොතට හිතන මොහොතම මිදුණු ස්වභාවයක් දැනෙනවා. භැංකිය ඒක ආයෝමත් වෙනවා. භැංකිය ඒ විතකොට කළුන් තරම් වින්නේ නඩ. රිට වැඩිය අඩුයිනේ. අරමුණු බලවත් වීම අඩු වෙනවා. ඒක තමයි මේකේ 'ක්ෂය දිම්මා - වයධම්මා' කිවිවේ ඒකේ අඩුව. ආයෝමත් ඒකට දුරට විතකොට, දුරට කියලා තිබුණානේ කම්පනයක්. භැංකිය ඒට පස්සේ මේ ධර්මය දැකින කොට දුරට කියල කම්පනය අඩුවෙනවා තේද. දුරට කියන ගින්න අඩුවෙනව නේ. අපි කියන්නේ 'රස පටිසංවේදී - රස රාග න පටිසංවේදී' දෙයක් තියල දැනෙහ 'වර්ණ පටිසංවේදී - වර්ණ රාග න පටිසංවේදී' විතකොට සිතුවිල්ලත් වෙනෙමයි. දුරට කියන සිතුවිල්ලේ තියෙනවා තේද ගින්නක් රාග ගින්නක්, දුරට තත්ත්වා අන්න ඒක අඩුවෙනව නේ. විතනයි නිවන් මග.

හම අරමුණුම හිතන්නේ යන්න එපා. හිතනවා කියන ඒක මනසිකාරයක්. මනසිකාරය කියන්නේ සවිනක්ක ස්වභාවයක්. මාර්ගය තේද භැංකිය ඉතින් දෙයක් වුනෙන් නේ මෙහෙනි කරන්නේ. දෙයක්

වෙලා නැත්තම් ගණන් ගන්නේ නැහැනේ. ඔහෝ යනවා තේද සිත. සිතුවීම් අයිතිවෙනවා, නැතිවෙනවා සාමාන්‍ය දෙයක් නේ. අපට මේ ගක් රේනවා කියලා ප්‍රශ්නයක් නැහැනේ. ගස්වල මල් පිපුණා කියලා ප්‍රශ්නයක් නැහැනේ. සාමාන්‍ය විදිහට ජේනවානේ. වෙනදා විදියට සිතුවීම් විනවානේ. මල් කියල දැන්නවනේ. වික ප්‍රශ්නයක් නැහැනේ. ගින්නක් නැහැනේ. අභ්‍යන්තරයේ තමන්ට ගින්නක් වගේ දැනෙනවන්ම් එහෙනම් එහන මම ඉන්නවා. මම නේ ගිති ගන්නේ. අන්න එහන දැකින්න සිති ඇය එහෙම වුනේ කියන එක. එහනටයි සින සතර සම්පත් ප්‍රධාන විරිය නේද?

"උප්පානං අකුසලානං - පාපකානං ධම්මානං පහානාය" උපන් පාපක අකුසල් ධර්ම කිවිවේ, ඒ කියන්නේ වික්ද්‍යාතා මායාව දෙයක් වෙලා තියනවා තේද. විතකාට ඒකේ සත්‍යය දැකිනවා. "පන්දං ජන්ති වායමති විරිය" අත්න ඒකට ජන්දුයක් තියෙනවා. "අරහාති විත්තං පග්ගන්හාති පජාති", "යථාභුත ඇදානය" තියෙන කෙනාටයි. හැබැයි ඒ සිති සත්‍යය දැකළ ඒ ගින්න නිවෙන්නේ. හැබැයි ඒක ආයේ විනවනේ. ඒක ටිකක් හැබැයි අඩුවෙනවා. ඔන්න සිකයි මේ කිවිවේ සතර සම්පත් ප්‍රධාන විරිය තියෙන්නේ දිගින් දිගටම මාර්ගයක් කියලා විකක් තියෙන්න හේතුව සිකයි. අරක ඉවර වෙන්නේ නෑ විකපාරටම. ආයේ ආයේ විනවා. හැබැයි ඒක වන ප්‍රමාණය අඩුවෙනවා. කමින් තරම් වන්නේ නෑ. විතන තමයි තමන්ගේ සිතියට අසු වන්නේ සිතියේ වැදුගත්කම විනවා.

ඇය සිතියට අසුවෙන් නැත්තම් එයා දැන්නේ නෑ කෙලෙස් වික වික අඩුවෙනව කියලා. අඩුවී ගෙන යන එක සිතියට අල්ල ගන්නොන් එයා අන්න යට තුළ අල්ලගන්න වගේ. වියාට දැන් "ආසවක්බ කුළානාය" තියෙනවා. අන්න "ආසවක්බ කුළානාය හඳුන" ගත්තද. අරමුණා බැස ගන්න ස්වභාවය විකක් ඔන්න අඩුවීගෙන යනවා. අරමුණා ගිති ගන්නේ නෑ වෙනද තරම්. අද දූවයේ දුරුවා ඉස්කේලේ ගිනින් ගෙදර විනවා කියලා හිතමු. හෙට දුවසෙන් දුරුවා විනවනේ ගෙදර. බඛන සතියෙන් දුරුවා විනවා නේ ගෙදර. රිගාව සතියෙන් දුරුවා ගෙදර විනවනේ. මුහින් දුරුවා ගෙදර ආවම කිම පෙටිරිය බලනවා, වතුර බිලද බලනවා. පොත් වික බලනවා. වැඩ කරාද බලනවා. රිගාව දුවස ගින්න අඩුවෙලා

නේදා? රීඛග සතියේ යනකොට දුරුවට වඳ දෙන්නේන් නැහැනේ. රීඛග සතිය විනකොට පුතා කැවදා? විවිච්‍ය. රීඛග සතිය විනකොට පුතා ඔයාට දැන් තේරෙනවා හේද විතනට විනවා නේ. අර ගින්න අඩුවන ගතියක් ඒ වගේ නේ. ඒ ගින්න නිවන බව සිහියට නේද අසුවන්නේ. ඒක නේද "ආසවක්බ සූංඡය" රාග, ද්වේශ, මෝහය කෙලෙක් අඩු වෙනවා කියන්නේ. "සංඡා සුකුම" වෙනවා කියන්නේ "සුගති පරායනය" නේ . "නියන සම්බෝධ පරායනය". වෙන කුමයක් නෑ.

පින කියන්නේ සිනේ පිරිසිදු භාවය. රාග, ද්වේශ, මෝහය කෙලෙක් ගින්න නිවෙන එක. "සන සංඡා" "සුකුම" වෙනවා කියන්නේ 31 ලෝක බාහුවම සිත තුළින් දැකින්නේ. සිනේ අරමුණේ ගින්න සුකුමනේ ලෝක සකස් වන්නේ. මේ මොහොතේ අන්තිම ප්‍රස්ථානය ගියත් 31 (තිස් විස්) ලෝක බාහුවම සිත තුළින් දැකින්න පුරුවන්නේ. කාමනුමිය, රසප භුමිය, අරසප භුමියක් කොහොවන් තියනව තොටෙයි අරමුණේම නේ තියෙන්නේ. ආර්යයන් වහන්සේ කියන තුරු කවුරුත් කියල තිබුණේ නැහැ.. මේකයි සුකුම ලෝක රික. මේකයි 31ලෝක බාහුව, මේකයි තුන් භුමිය, ඔක්කොම විකම අරමුණේ. පරිවිච සමුජ්පාද ධර්මයන් මේකයි, එකත් අරමුණේ, මෙතන් අරමුණේ, මෙතන් මේක උගෙන්නේ මේ විදිහටයි මේක වෙන්නේ කියලා. ඇත්තටම ආර්යයන් වහන්සේට නම් ගොඩක් සතුවුයි. ඔබ ඒ දැනම ගන්න බව දැන්නවා. ඔබ සැහසෙනවා නම් විවිච්‍ය.

මේ ලෝක සත්ත්වයාට වෙන සැනයිමක් නැහැනේ. මේ මත්ත්‍ය වර්ගය දුක් විදින්නේ සත්‍ය නොදැන්න නිසානේ. අපේ යුතුකම ඒ සත්‍යය ලෝකයට දායාද කිරීමයි. පුදුම ගාන්ත සුවයක් දැනෙන්නේ. ඒක අල්ල ගන්න හැමෝටම වැදගත්. පුද්ගල ස්වභාවයෙන් ගන්න විපා. හැබයි විතන පුද්ගල ස්වභාවය අතහැරුයාත් හරිම සුන්දරයි. කතාව හරිම නිර්මලයි. මෙතන ඇත්තටම ප්‍රතිපදාවකයි "ක්ෂය ධම්ම - වය ධම්ම" කියන සංඛත ධර්මයේ ක්ෂය වන ධර්මයේ කියන තැනයි මේ ධර්මය තියෙන්නේ. විතන කාටවත් එම දෙන්න බැහැ. එම දෙන්න ගියෙන් වෙන්නේ එතනත් තියෙන්නේ මිට්ස දැජ්වියක්. මේක එලයක් නෑ. ඇත්තටම. දෙයක් නැති තැන, තමනුත් නැති තැන, කාටද එම දෙන්නේ. බුදුන් වහන්සේගෙන් මාරය අහන ප්‍රශ්නය "ස්වාමීනි ඔබට සතුවුලා,

මොනවා ලැබුණාටද මාරය, විසේ නම් ස්වාමීනි ඔබට දුකද, මොනවා නොලැබුණාටද මාරය, නැතිවුනා නම් නැති වුතේ ඉන්හවා කියල හිතපු සිතුවිල්ල විතරයි.

ඇත්තටම අපිට තියනවා සිතුවිල්ලක් "සක්කාය දෘශ්චරය" තුළ, මේ මම ඉන්හව කියන සිතුවිල්ලයි ඇත්තටම නැතිවෙන්නේ. අරහත්වයට පත්වෙන කොටත් ඔය දේම තමයි, වෙන දෙයක් නෑ නැති වුනා නම් නැති වුතේ ඉන්හවා කියන සිතුවිල්ලයි. ඒ සිතුවිල්ලත් සමගම අහසන්තරයේ මම ඉන්හව වගේ දැනෙන ගතිය දියවෙන්න ගන්හවා. ඒ දිය විගෙන යන මග තමයි අපි ඔය කියන්නේ කෝවාන්, සකුඩාගාමී, අනාගාමී, අරහත් කියල. ඒකේ සන්ධිස්ථාන පෙන්නුවට එකම දේශ සිද්ධ වෙන්නේ. "ස්කන්ධියේ උදය වැය" දකින්න කිවිවේ ඒ නිකයි. "ස්කන්ධිය" කියන්නේ වේගයට සකස් වන "රුප්සනයට" මැවෙන රෘපයේ "ක්ෂය ධම්මා - වය ධම්මා" කියන තැනට යනව විශයට සකස් වන රුප්සනයට මැවෙන. රුප්සනයට මැවෙන රෘපය "මූත්‍ර රෘපං" කිවිවේ තියෙන රෘපයක් කියල අපි අරගෙන ලෙස්කයක් මවාගෙන පිටත් වෙනව. විහෙනම් "සමුද්‍ය ජ්‍යානං" කිවිවේ ඒක හැදෙන නැටි දකින විකයි. දැක්කොත් විහෙම දෙයක් නැති වෙන වික "අන්තගමංව" විහෙනම් නික්ෂුව කිවිවේ "සමුද්‍යයාව අත්තගමංව ආදිනවයාව නික්සරණංච" කියපු තැනයි. නික්ෂුව කිවිවේ මේක දකින කෙනා. එහෙමත්ම "ආසක්වය සූත්‍රණය" තුළ අහසන්තර කෙලෙස් දැකලා මිදි මිදි යන ස්වභාවය දකිනව නම් ඒ නික්ෂුවයි.

එකට සිවුපසය අවශ්‍ය නිකයි පැවිද්ද ප්‍රව්‍යාප්‍රව ගැන කතා කරන්නේ. සිවුර තිබිඛනම පහසුවක් තියෙනවා. සිවුපසය ලැබෙනවා. ව්‍යිභිසා "සඩ්බ් දුක්ඛ නිස්සරණ තිබිඛාන සවිව කරණුත්තාය - ඉමං කාසාවං ගහෙත්වා" කියලා කසාවත දරා ගත්ත වික. සිවුපසය හිගමන සඳහායි. මේකේ වෙන කාරණයක් නෑ. ඔය නිර්මල "ශ්‍රී සද්ධර්මයයි" බුද්ධ වචනයයි ඔය ඇසෙන්නේ. බුදන් වහන්සේ මළමිනි ඔත්තල විසිකරපු රෙදි කඩ භාවිතා කරන්නේ. කොයි තරම් අල්පේවිජද. ඒ සැබැම කතාව කාට නම් පෙනෙයිද? කිසිම තැනක ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති නිර්මල දහමක් අපට හම්බවෙලා තියෙනවා.

පාට්ට්‍රෝගන මානසිකත්වයෙන් මේ දිනා බලන නිසා ආත්ම දාෂ්ටීය නිසා පුද්ගලයන් භාවයෙන් මේ දිනා බලන නිසා විහි තියෙන විටිනා ධර්මය ගන්න අමාරුවෙලා තියෙනවා. මේ දාෂ්ටී කාජ්තාරයෙන් මිදෙනව කියන වික ලේකි නෑ. ධර්මයට ආත්ම දාෂ්ටීයන් බඳුවෙන් වීකත් දාෂ්ටීයක් වෙනව්. මම මගේ කියල ගැනීම තුළ වියාට දෙයක් තියෙනවා. කෙනෙක් ඉන්නවා. කෙනෙක් දෙයක් අල්ලගෙන ඇත්තටම මේකේ විහෙම දෙයක් නෑ.. ආර්යන් වහන්සේ සංප්‍රවම ධර්මයම පෙන්නනව විතරයි. සත්‍ය තෙපි කරනවා පමණයි.

ප්‍රායෝගික පැත්ත වැදුගත්. ඔබනුමිය අත්දකින ආකාරය කියනකොට ඔබනුමිය සිතාන ස්වභාවයකින් කතා කලේ. අරමුණු ගැනත්, සිහිය ගැන කතා කළා අඩුයි. අපි මේ දේශනාව අනන හැමෝටම කියනවා ඔබ කතා කරන්න සිහිය ගැන. අනනත්තර සිහිය දියුණු වන ආකාරය ගැන, කතා කරන්න අනනත්තර සිහියට හසුවන ආකාරය ගැන කතා කරන්න. වික අතිත් අයටත් උද්විච්චක් වේවි. මොකද භැමෝම භදුනග න්න සින. මේ මාර්ගයේ ප්‍රතිපථාව මොකක්ද කියල. බොහෝ අයට දැනුමක් තියෙනවා. දැනුම හරයට නෑ, වීක නිසා මාර්ගය හදුනත්තෙන් නෑ. ප්‍රතිපථාව දන්නෙන් නෑ. මාර්ගයටත් භැනුව ප්‍රතිපථාවක් නැතුව එම ගැන කතා කිරීම පලක් නෑ. විහෙම එමයක්.කොහොවත් ඇත්තෙන් නෑ.. නැති එමයක් හදාගෙන විමයක් කීම කුමන පලක්ද?

(ඉහත සාකච්ඡාව මෙතත්ත් අවසන්)

උපාසිකා : ආර්යන් වහන්ස නමස්කාර වේවා. දැන් අප විදිනෙදා පිටත් වෙනකොට බොහෝ උරට මමත්වය මතුවන වෙලාවල් සිහියට දැනෙනවා. උදාහරණයක් කිවිවොන්? මම පාරේ යනකොට මා සමග වැඩ කළ පරණ සේවකයෙක් මුණ ගැසුණා. ඒ සේවකයට වැඩ කර කොට තිබුණ ගෙයට තමයි පෙන්වන්න සින සිතිවිල්ල විනකොටම මේ මගේ මමත්වයද හේද? මාන්නය හේද කියලා ආවා. ඒ වෙලාට සංයු සූඩුම වෙන විකටත් සිහියක් තියෙනවා. ඒ වෙලාට කොහොමද? ආර්යන් වහන්සේ අපි ප්‍රතිපථාවේ නියෙළුන්නේ.

ආර්යන් වහන්ස : විතකොට ඒ සිහිය හේද ප්‍රතිපථාව තුළ

තියෙන්නේ, වෙන ප්‍රතිපදාවක් නැහැ. ඒකයි අපි කම්තුත් කතා කලේ. සිහිය ගැන බොහෝ අය කථා කරන්නේ නෑ. "කුසලස්ස උපසම්පදා" කියන්නේ විතනයි. "සඩ්බ පාපස්ස අකරණා" කියන්නේ "සියලු සිත්විල් අකුකල්". "සියලු සිත්විල් විශ්වාසාන මායාවෙන්" නේ මැවෙන්නේ, ඇත්තාක් නොවෙයි නේ. ඒකයි, "සඩ්බ පාපස්ස අකරණා" - "සියලු සිත්විල් අකුසල්", "කුසලස්ස උපසම්පදා" සිහියට හසුවන වික, සිහියට හසුවන්නේ. උපසම්පදා සිලය" කියන්නේ ඒක "දෙයක් වෙන්නේ නැති සිලයක්". "සවිත්ත පරියෝ දූපනා" බල ගැන්වෙන්නේ නෑ දමනය වෙනවා, එතකොට සුල් සැහැල්ලුවක් දැනෙනවා නේ.

මේ මාසය පරියට රහතන් වහන්සේලා බිජිවන මාසයක් වගේ. ආර්යන් වහන්සේට විහෙම දැනෙනවා. මේ ප්‍රතිපදාව තුළ යන බොහෝ අය මේ මග පෙන්වීම ඔස්සේ පුදුම භාග්‍යක් මේ අයට ලැබෙනවා. ආර්යන් වහන්සේට පුදුම සිසිලසක් දැනෙනවා. විය අධ්‍යාත්මක සිසිලසක් සුඩායක් දැනෙනවා. දැන් හැමෝටම මග විවර වෙනවා. ඒකට භාග්‍යක් තියෙන්න ඕනෑම. දක්ෂතාවයක් තියෙන්න ඕනෑම. කුසලතාවක් තියෙන්න ඕනෑම. කුසලය වැදුගත්.

(මුහු සාකච්ඡාව මෙතත්න් අවසන්)

උනාසිකා - තෙරැවන් සරණයි!. ආර්යන් වහන්සේ. මම ධර්මයට සවන් දෙන්නේ උයන ගමන්. මට සිහියක් තියෙනව උයනවා කියන විකටත්, ධර්මයටත් සිහියක් තියෙනවා. සැපකුත් නෑ. දුකකුත් නෑ. ගෙදර වැඩ කරගෙන යනවා. කරන කෙනෙක් නෑ වගේ දැනෙනවා.

ආර්යන් වහන්ස - මාරය බුදුන් වහන්සේගෙන් ඇතුළුවා නේදා? මහතා ඔබට සතුවුදා? මොනවා ලැබුණාට ද මාරය? මහතා ඔබට දුකද, මොනවා නැති ව්‍යුහාට ද මාරය? නැති ව්‍යුහා නම් නැති ව්‍යුහා ඉන්නවා කියන සිත්විල්ල විතරයි. "බුදු ඇස" කියන්නේ "දෙයක් නොදැනෙන ඇසයක්" "බුද්ධී ස්වභාවයට" අවදි වෙනවා කියන්නේ ඒ "ධම්ම වක්කුෂයට" අවදි වෙනවා, කියන්නේ "බුදු ඇස" අවදි වෙනවා, "වක්බුං උදාහාඩි ඇඟනා

ලදුපාදි, විෂ්ණු ලදුපාදි, ආලෝකේ ලදුපාදි, ප්‍රයුජා ලදුපාදි” කිවිවේ බුදු ඇසැයි”.

අද වෙනකොට සැබැඡම රහතන් වහන්සේලාගේ ස්වභාවය මතුවෙන තැනටම පරිවර්තනය සිදු වී ගෙන ආප් බව මේ දේශනා අධ්‍යයනය කරපු හැමෝටම දැනෙනවා. ද්‍රව්‍යින් ද්‍රව්‍ය ඒ දේශනා ප්‍රතිඵාර්යය තුළ සැබැඡම ආකුව කෙලෙස් ක්ෂේරය වුත ඒ සැබැඡම කෙලෙස් සංසිදෙන මග පෙන්වා දෙමින් ඒ මග යම්න් ඔබ ද අප සියලුළම ඒ රහතන් වහන්සේලාගේ යුගය තීර්මාණය කරගෙන වින බව උේනවා.

උපාසිකා - විහෙමයි ආර්යයන් වහන්ස. මම මෙතනදී උයනවා ධර්මයත් ගුවනුය කරනවා. හොඳින්ම සිතියත් තියෙනවා. හොඳට වැටහෙනවා. මට මෙතන තියෙන ප්‍රශ්නය මම කොහොද ඉන්නේ කියන වික.

ආර්යයන් වහන්සේ - මම කොහොද? කියලා හිතනව කියන්නේම, විතන ආත්මය තියෙනවා කියන වික.

උපාසිකා - ආත්මය තියෙනවා, ආර්යන් වහන්සේ විනවයනව, විනවයනවා.

ආර්යන් වහන්ස - ඔබතුමිය ඒක නොහිතන තැන කටයුතු සිද්ධ වුණෙන් ඔබතුමිය ගේ ආත්ම දෘශ්‍රීය ඔය ප්‍රශ්නය විසඳෙනවා.

ප්‍රතිපථාවක් අපි හඳුගමු. පොඩියට පොඩි කොටසක්.

මම නැතුව උයමු.

මම නැතුව කේරම කරමු. පොඩි කාලෙකට එහෙම කරමු.

එතන මම කොයන්න යන්න එතා.

මම නැතුව කොහොමද මම කොයන්නේ?

නැති වුණ මම ආයේ කොයනව කියන්නේ, මාව අල්ල ගන්තා කියන එකයි.

මම කොහොද කියලා හිතපු ගමන්ම, මම ඉන්න බව මතක තියාගන්න.

එතකොට ඒ කර්මස්ථානය බිඳුවැවෙනවා.

වේ සයබෙම කර්මස්ථානයන් බවට පත්වන්නේ එ කර්මස්ථානය වේ විදිහටම ඇත්තටම මම නැති ස්වභාවයක් අත් දැකිනව, සිහියට හසුවෙනවා. කතා කරන්න යන්න විපා. කතා කිරීම තුළ මමය හැදෙනව. එ කියන්නේ එක හිතපු ගමන් විතක්කය තුළ මමය හැදෙනවා. ඔබතුමියට තියෙනව ඕන්න ඕනන පොඩිඩ් මිතා ගන්න.

මේ ධර්මයේ "කිසලස්ස උපසම්පූව" කියන වික සිතුවිල්ලක් නොවෙයි. සිතුවිල්ලෙන් හිතන හැම තැනම මමයන් මතුවෙනවා. මමය මතුවෙන හැමතෙනම නිවන් දැකළා ආයේ මධ්‍ය දාලා රේද්ද ගෙදර සේදුව වගේ වෙනව. සුදු රේද්ද පිරිසුදු වෙනවා. හැබැය ඔබතුමියගේ අර අවබෝධය නැති කමට ආයේ ඔබතුමිය මඟි දානවා. එ කියන්නේ මම කොහොද කියලා හිතනවා. මම කොහොද කියලා හිතන තාක් කළේ මම ඉත්තනවා. මම නැති වෙන ස්වභාවය, දියවන ස්වභාවය සිහියට හසුවෙනවා. එක රික රික "ක්ෂය ධම්මා, වය ධම්මා" කියන තැනට විනවා. ඇත්තටම ඔබතුමියට සිහියට හසුවෙනවා ඔබතුමිය නැතිවන ස්වභාවයක් ඔබතුමියට දැනෙනවා. එ ස්වභාවය දැනෙනවා. දැනෙනවා නම් මලෙක් සොයන්න අවශ්‍යතාවයක් නෑ. ඇය එක සිහියක්. සිහිය හිතන්න ගිය ගමන් සිතුවිල්ලක් වෙලා වියුත මායාව ඇවිල්ලා මමය හැදෙනවා. විතකම්ම නිවන වැනෙනවා. විතකම්ම නිවන් දැකින්නේ නෑ. එ නිවනට ඕන කරන කළේයාත් මිත්‍යාගේ ඇසුර තුළ මේ පණිචිඩය ලැබිලා තියෙනවා. දැගලුවාත් පාරුව ගිලෙනවා කිවිවේ ඕකයි.

(මුහත සාකච්ඡාව මෙතකින් අවසන්)

උපාසිකා - තෙරුවන් සරණයි! ආර්යයන් වහන්ස, බුද්ධේදීත්පාද දේශනා හරිම ආශ්වර්යයි. අද්ඛුතයි. පෙර නොඇසු විරු දහමක් කියලා තොදටම අවබෝධයයි. ආර්යන් වහන්ස මට 'ධම්ම උද්ධ්විච්‍ය' ගැන පැහැදිලි කරලා දෙන්න. ධම්ම උද්ධ්විච්‍ය හසු වුණුය් නිවන් මාර්ගය ඇතිරේනවද?

ආර්යයන් වහන්සේ - ධම්ම උද්ධ්විච්‍ය කියන්නේ ගොඩාක් වෙලාවට තමන් දියුණුයි කියල තමන් එලුයට පත් වෙලා කියල, මාර්ගයටන් නැතුව

ව්‍යුතය ගැන කතා කරනව නම් තමයි “ධීම්ම උද්ධිවිවයක්” වෙන්තේ. ප්‍රතිපදාව මූලික් පෙන්නගෙන ආවා. ප්‍රතිපදාවට එන්හ බි “සත්‍ය යූහය” පිරිසිදු වෙන්තේ නැතුව දැරූණය පිරිසුදු වෙන්හේ නැහැ. ඒක නිසා අපට දැරූණය ගැන නිතරම කතා කරන්න වෙනවා. මෙහෙමයි අරමුණු බිසු ගත්තේ කියලා ලේස්ස් දේශනා දැමීමා. තොපෙනෙන සත්‍ය දේශනා දැමීමා. ආන්දෝලනාත්මක දේශනා දැමීමා. විවිධාකාර විදිහට ආර්යන් වහන්සේ විශාල අරගලයක් කළා, මේ ප්‍රතිපදාව පෙන්වන්න.

මොකද? හැමෝම දැනුමෙන් ගියේ. ප්‍රතිපදාවට ආවේ නෑ. ඒක නිසා ඒ පැත්ත නොදුටම සුද්ධ කරන්න ඕන වුණා. ප්‍රතිපදාවට ආව නැතුව දැනුමෙන් ගිය නිසා. ආත්ම දෘෂ්ඨීය වෙනයි, ආත්ම සංඝාව වෙන්නයි කියලා ආර්යයන් වහන්සේට සිද්ධ වුණා සේරම ව්‍යු කරලා දාන්න. අන්තිමට සිත, සිතුවිල්ලෙන් දෙයක් නෑ කියල පෙන්නුව. ඊට පක්සේ ආර්යයන් වහන්සේට ආයෝමන් ප්‍රශ්නයක් විනවා. ඊට පක්සේ වීකත් ගත්තා දැනුමට. දැන් ඔක්කොම යන්නේ දැනුමෙන්මයි. කවුරැත් ප්‍රතිපදාව පැත්තට හැරෙන්නේ නෑ. ප්‍රතිපදාව හැරෙන්නේ නැතුව අහසන්තර පරිවර්තනය හැමෝම දැනෙන්න ගන්නවා. ඒ නිසයි අපි කිවිවේ මමයා ලේර මූල්ලේ බලාගෙන ඉන්නවා කියලා. කොයි වෙළාවේ හරි මමයා මතු වෙනවා කියල. ප්‍රතිපදාව අතුළේ දියුණුයි කියලා මමයා පෙන්නනවා. ආත්මය පෙන්වන්නේ හැමතිස්සේම. නැත්නම් සිහියට හසුවෙනවා ක්ෂය විගෙන යන ස්වභාවය, ඒ ගැන කතාවක් නැති වෙනවා. කොහොමත් ඒක දිය වී ගෙන යනවා. දිය වී ගෙන යන ස්වභාවය හරදි? මේක නිතවද කියන වීක විය දැන්නේ නෑ. මාර්ගයේ ඉන්න යෝගාවවරයාගේ ස්වභාවය අනුව ඒක, ඒ ස්වභාවය මතුවෙනවා.

ධර්මය ගැනයි අපි කතා කරන්න ඕනි. ධර්ම කාරණා හරියට මිනා ගත්තොත් ඒක හැමෝම වැදගත් වෙනවා. දැන් නම් අපට තේරෙනවා බොහෝම භාග්‍යවන්තයි බොහෝ අය මාර්ගයට අවතීර්ණ වෙළා ඉන්නවා. නොදින් අහසන්තරයට සිහි යොමු කරමින්, “ක්ෂය ධම්මා, වය ධම්මා” කියන මග යනවා. කම්න් කතා කරපු මහන්මයටත් ඒ

ස්වභාවය අපට දැනුණා. දැරූන ඇතුනෙහේ ප්‍රතිපථවට හැරෙනවා කියන්නේ මේ යුගයේ අනිවාර්යයෙහේම නිවන් මග හෙළි වෙනවා. දැන් ඔබතුමියට පැහැදිලිය දැනුම තුළ ප්‍රතිපථවක පිහිටා ක්ෂය වන ස්වභාවයට සිහියක් නැත්තම් තමයි උද්ධිවිචයට යන්නේ. ආත්මිය ස්වභාවය තියාගෙනයි, මිදෙන ස්වභාවය ගැන කාලා කළත් විය ඉන්නේ විනව තත්තාවෙන්. ඒකටත් ආත්මයක් තියෙන නිසා තත්තාවක් ඇති වෙනවා දියුණුයි කියලා පිතන නිසා. විය ආත්මය තියාගෙන නිසා වියාට කෙනෙක් ඉන්නවා. කෙනෙක් ඉන්න කම් විය කෙනෙක් මේන්වේන් කරනවා. විතකොට තමයි වියාට ර්‍රාශ්‍යාට, වෙටරය, තුළ්ධිය දරාගන්න බැර එවා ඔක්කොම විනවා කේන්ති යන එවා. රාග ද්වේෂ ඔක්කොම විනවා. බුදුන් වහන්සේ වගේ තීදාහස්ව ධර්මය දැකළා මිදිමේ මගක කටයුතු කළේ නැත්තම් ඔබ හැම කෙනෙක්ම විනාසයි.

මේක සෙන්සර් වල කතාවක්. දෘශ්මිය තුළයි පුද්ගල ස්වභාවයක් මතුවෙන්නේ. මේක වෙනින් කතාවක්. ඔබේ සෙන්සර් වික ඔබේ හෝ හෝමෝන් පද්ධතියට දකින්න බැර නම් 'ලසිකල් බොඩි' එක ලඳුලක් වගේ, ඔබ අමාරුවේ වැවෙනවා ඒ ඔබ හෙවයි. මම නොවන මා දකින්න. ඔබ මම හෙවයි කියලා දකින්න. මේ ගර්රය ඔබ හෙවයි. ඔබ ඔබව සොයා ගන්න. ඔබ ඔබන් මිදෙන මග යන්න. එකාන්තයෙන් නිවන් මග විවර වෙනවා. මේ ආර්යයන් වහන්සේ දේශනා කරන ධර්මය ගුවනුය කරන සිහුම කෙනෙකුට ලෙඛ උද්දීපනයක් විනවා. ඒ කටයුතු කරන අය වරද්ද ගන්න තැන්වලදී ආර්යන් වහන්සේ පොඩි උපතුමයක් කරනවා. සාමාන්‍යයෙන් මේ උපතුමය මේකයි. බුදුන් වහන්සේත් මේකම කරනවා. මේක බුදු ඇසට හසුවන දෙයක්.

සාමාන්‍යයෙන් අපි කියනවා තීකරී ගහන කොට බේශ්ලයක් දානවා කියලා. සමහර විට ඒ බේශ්ලය අධික වේගයෙන් වින්නත් පුළුවන්. මේ සොබා දහමත් බේශ්ලේ දානවා. මේක වැහෙම විකක් හෙවයි. ආර්යයන් වහන්සේ හිතා මතාම දානවා බේශ්ලයක්. මේ බේශ්ලට බැරී කරන ආකාරය අනුව තමයි වියාගේ දියුණුව තීරණය වන්නේ. නැඩැයි මේ බේශ්ලේ සොබාදහමත් දාන බව ආර්යයන් වහන්සේ කළත් කියනවනේ. එක නිසා එකත් දැනගෙන ඉන්න ඕනෑ. ආර්යයන් වහන්සේ පැය ඉන්න

කෙනෙක් හර ඒ මාර්ගයේ කටයුතු විලදී වියාට තේරේන්නේ නැත්තම්, වියාගේ වික්ද්‍යාත්‍යාත්‍ය මායාවට වියාට තේරේන්නේ නෑ වියාගේ ආත්ම ස්වභාවය. වියා නිතන් ඉන්නේ වියා දියුණු කියලයි. විතකොට ආර්යයන් වහන්සේ දාන බෝලයක් තියෙනවා. ඉතාම තදින් වාග් ප්‍රහාරයක් කරනවා. බුදුන් වහස්සේගේ වහන්සේ “තුවීප පෝරිල” කිවිවා වගේ කරපු දෙයක් වගේම කරනවා. නැබැයි මේක දරාගන්න බැරි උනොත් මොකද වන්නේ. වියාගේ ආත්මය ස්වභාවය වියාටම බලාගන්න පුළුවන්, ලේෂෙටම බලාගන්න පුළුවන් වියා දැයුම හැරී. වියා කරන දේවල් විනාශ කරන හැරී හැම විකක්ම බලාගන්න පුළුවන්. මේක හැමෝටම සිද්ධ වෙනවා.

විතකොට වියාටම දැනෙන්න ගන්නවා කාලයාගේ ඇවැමෙන් තමන්ගේ ආත්ම ස්වභාවය. ආත්ම ස්වභාවයට. මේක දරාගන්න බැරි වෙන නිසා කුඩාපරිවාම වෙතා දැයුලන්න ගන්නවා. ඇත්තටම රිට පස්සේ වියාටම වියාගේ ආත්ම ස්වභාවය පේන්න ගන්නවා. ඒ දැයුලන දැගලිල්ල ලේකියාටත් පේන්න ගන්නවා. තමන්ටත් පේන්න ගන්නව. අන්න වික්ද්‍යාත්‍යාත්‍ය මායාට පේන්න ගත්තම “වික්ද්‍යාත්‍යාත්‍ය අතිදිස්සනාං” කියපු තැන අන්න ඒ ස්වභාවයට පත් වෙතා නැති බව “වික්ද්‍යාත්‍යාත්‍ය පරිත්විත” බව විතනින් මතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඇත්තටම ලැංඡාවට පත්වෙනවා කළකිරෙනවා ඇත්තටම මාර්ගයට එනවා, රිට පස්සේ ඇත්තටම තවත් දකින්න ඒක සේනුවක් වෙනවා. ඒ යහපතටය ඒක කරන්නේ. නමත් ඒක කරන්න සින යුත මෙහෙවරක්. ඒක ලේෂෙට යහපතක්. ඒ තුළ සිදුවෙනවා. බුදුන් වහන්සේ, කෙනෙක් නිවන් දක්වන්න කොට්ඨර කැපකිරීමක් කරනවද? වික් අයෙක් වෙනුවෙන් බුදුන් වහන්සේ සැතපුම් ගණනක් දුර යනවා, සමහර විට ගේත්තනාරාමයේ පන්සියක් හිටියත් වික්කෙනෙක් ගැන බුදුන් වහන්සේ අරමුණු කරලයි ධරිම දේශනා කරන්නේ. වික්කෙනෙක් නිවන් දක්වන්න. අන්ධිකාරයට ආදරය කරන අය ආලෝකයටත් විවිතුවන් වේ දේවල්වලට කැපුණීන්නේ නෑ. හැබැයි අන්ධිකාරයට බය කෙනා ආලෝකයේම ඉන්න උත්සාහ කරනවා. අන්ධිකාරයට බය නිසා. අන්න වියාටත් දරාගන්න අමාරයි. හැබැයි, අන්ධිකාරයට ආදරය කරන කෙනා කොහොමත් අන්ධිකාරයට කැමති නිසා ආලෝකය නැති වුණා කැපුණීන්නේ නෑ.

මේ කතාවේ තොකු ගැඹුරක් තියෙනවා. දුකට ආදාළේ කරන අය අන්ධිකාරයට ඇතුම් කරන අය එශේෂුල්ලෝ සොයන්නේ "අන්ධිවනය". අන්ධිවනය කියන්නේ, අන්ධිකාරය කියන්නේ ආයතන වලින් මවලා දිගු විවිතුවන් ලෝකයෙන් මිලු ඉන්න තියෙන කැමැත්ත. එ අයට මේ දහම විවර වෙනවා. ආර්යයන් වහන්සේ, මේ ධර්මයට පරිසරය හඳුව දෙනවා කිවිවේ, පරිසරය හැඳුවම සැබඳ ආර්යන් වහන්සේලා බිහි වෙනවා. ආර්යන් වහන්සේ දැන්නවා මේ මොහොතේ භූස්ම ටික ගියා නම් මේ කතාව ඉවරයි කියලා. "භාමරුප උපරූපීණය" තුළ ආයේ "භාමරුප නිරූපණය" කතාවක් නැහැ. එක නිසා තමයි කිවිවේ යමෙක් අරහත්වයට පත්වෙලා නම් කිසි ද්‍රව්‍යක.රූපයක් බාන්නේ නෑ කියලා. එක හරියට සද්ධාතිස්ස රෑපූරුවෝ වින කොට සිවුර පැත්තට බාලා අදාන කයේ පිටින් වැඩි මළුවේ කේතුලෝන් අන්ද එ සැබඳම රහතන් වහන්සේ වගේ. සැබඳ ආර්යයනයන් වහන්සේලා දැකින වික ලෝසි නැහැ.

සියලු දෙනාට තෙරැවන් සරණය !!!

මට මම දියවෙන හැටි

ආර්යන් වහන්සේ : තෙරැවන් සරණයි!

උපාසිකාව : තෙරැවන් සරණයි!, ආර්යයන් වහන්සේ ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි. අපි වගේ අසරතා අය තීර්වාණ මාර්ගයට යොමු කරන්න බූදුරජාතාන්නේ වහන්සේගේ තියෙන මහා කරුණාව, ඒ උතුම් මෙත්‍රිය ස්වභාවය අපට අවබෝධ වෙනවා. ඔබ වහන්සේගේ දේශනා තුළින්. මේ දේශනා ගුවනාය කිරීම තුළින් හරිම සැහැල්ලුවක් අත්විදිනවා. යම් යම් තැන් තියෙනවා ඇත්තටම සම්පූර්ණයෙන්ම ඒ තැන් තියෙනවා ඇත්තටම සම්පූර්ණයෙන් ඒ තැන් වලින් මිදුණු අවස්ථා. ඒ ගෙන අවබෝධයයි මට. මගේ දරුවා සමානය අනිත් දරුවේ කියන වික මට දැනෙනවා යම් අවස්ථාවලදී ඒක මතක් කරන්න සිනේ නා. ඒක ඉඩීම ගන්නා කියන මාර්ගය ඒ සමානව ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ දේශනා හරහා.

ආර්යයන් වහන්ස ඒත් මේ සැහැල්ලු ස්වභාවය අත්විදින්නේ මමනේ. ආත්ම ස්වභාවය මට අවබෝධයි. මෙතනදී මම රැපයක් දැකින්නේ, පේන්නේ ඒ උනාට පූසා කියලා අදුනගන්නේ 'මනේ සෙන්සර්' විකෙන්. ඒ විදිහට ආර්යයන් වහන්සේ මම මට මේ 'මනේ සෙන්සර්' වික කියන වික තමයි දැගටම දැනෙන්නේ. මේ මනේ සෙන්සර් විකෙන් කියලා එනවා විදිනෙදා කටයුතු කරගෙන යද්දී මම වින්නේ. දැන් ධර්මය මෙනෙහි කිරීමක් කරද්දී වුනත්, මම කියලා කෙනෙක් ගැඩිය වර්ණය හැඳුනේ කම්පනයක්. කම්පනයෙන් රැජ්පත ස්වභාවය මම කියලා දැනෙන්නේ. මේ කම්පනය නේදා? මෙනෙහි කිරීම තුළත් විතනදී මගේ මනේ සෙන්සර්

වික වැඩ කරන්නේ කියලා නිතර එනවා. මෙහෙහි කරනවා නෙමෙයි. ස්වභාවය. මේ කුමය වැරදිද නිවැරදි කියලා දැනගත්ත.

ආර්යන් වහන්සේ : දැනගත්ත ධර්මය මෙහෙහි වෙන විකක් සිද්ධ වෙනවා. ඔව් ඒක නිතනවා නෙවෙයි. ඒක වෙනවා.

උපාසිකාව : විහෙමයි ආර්යයන් වහන්ස

ආර්යන් වහන්සේ : ඒක තමයි ස්වභාවය, ඒක තමයි අර සත්‍ය ග්‍යාවනය ඇත්තුවෙයි කෘතස ග්‍යාහය කියන්න ගේතුවත් ඒකම තමයි. ඒ කියන්නේ අපි නිවිචනේ කෘතස ග්‍යාහය කරනවා නොවෙයි, වෙනවා කියලා. එතකොට අපි අමුණුවෙන් සංවර වෙනවා නොවෙයි සංවරයක් වෙනවා. සංවර වෙනවා නිවිචාන් කෙහෙක් කරනවා. එහෙම එකක් නෙමෙයි මෙහෙන නියෙන්නේ සංවරත්තේන සීලාහං කියනළික එන එකක්. ඒක ධර්මය දැනගත්තට පස්සේ අර සත්‍යවත් ආර්ය ග්‍යාවකාට ඒ ධර්මය මෙහෙහි වෙනවා. ඒක සිද්ධ වෙනවා. ආයේ මෙහෙහි කරනවා නෙමෙයි, නිකම්ම එනවා. දැන් අරමුණ එනකොට දැනෙනවා. මේක මෙහෙම දෙයක් නැති බව දැනෙනවා. ඒක අමුණුවෙන් නිතන දේශුත් නෙවෙයි බලනකොට ඒක බවට පත්වෙලා. ඒක කියන්නේ ඒක දෙයක් නෙමෙයි බවට කියනකොට, ඒ බවට පත්වෙලා නියෙන්නේ. මේ දෙයක් නොවන බවට පත්වෙලා, දැන් අපි මේක කතා කරන්න නියෙන් දෙයක් වගේ වවනයෙන් කියන්නේ. එතකොට වවන භාම විකම දේවල් තමයි පෙන්නන්නේ. මොකද වවන කියන්නේ නාමරූප, ගබුද වර්ණ. එනකොට මේක වවනෙට ගන්න බැරි ඇත්තටම අපිට දැනෙන විකක්. මෙහෙහි වන වික නම් ඒක ඇත්තටම සිවතක්ක ස්වභාවයක් තමයි. මෙහෙහි කරනවා කියලා මෙහෙහි වුනාට, ඒක මෙහෙහි වෙනවා එනකොට සවිතක්කයි. හැබැයි, දැන් මේ **අවිතක්ක** ස්වභාවය කියන්නේ මෙහෙහි වෙනවත් නෙවෙයි නිකන් සැහැල්ලුවක් දැනෙනවා. ඒක මොකද් විහෙම මනසිකාරයට අදාළ නෑ සැහැල්ලු කියන වික එතකොට, ඒක සිහියට අසුවෙනවා නිකන් සැහැල්ලු ගතියක්. ඒක තමයි මේ **අවිතක්ක** ස්වභාවය. එතකොට ඒක ස්වභාවයක්. අරක එල ස්වභාවයක්. සුඛ ස්වභාවය සැහැල්ලව.

දැන් සැහැල්ලුව කියන වික දැන් සාමාන්‍යයෙන් දැන් මේක හරිපරීස්සම් වෙන්න ඕනෑ. මොකද ආත්ම දැංච්චිය තිබූන් සැහැල්ලුව ඇතිවෙන්න පුළුවන්. එතකොට කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. එතකොට කෙනෙකුට ඇතිවෙන සැහැල්ලුවක් වෙනවා. එතකොට අරුණු ස්වභාවයන් කියලා කිවිවම ඒක තමයි දැනෙන ස්වභාවය. හැබැයි දැනෙන කෙනෙක් ඉන්නවා එතකොට ඒක මම කියන සංඝාවෙන් ගන්නේ. හැබැයි ඔන්න ඔතන තමයි ලියාගන්න ඕන තැන, මේ සක්කාය දිරියිය කියන්නේ මොකක්ද කියන වික. ඒ කියන්නේ අර ප්‍රතිපද්‍රව ඔතන අත්සවශකම බව ජේනවා. ඒ කියන්නේ ආර්යයන් වහන්සේ අප මාර්ගය කියනවා, ගිය ගමන කියනවා පරිවර්තනය වන ආකාරයත් ඒ විදිහටම කියනවා. ඒක ඕන කෙනෙකුට බලන්න පුළුවන්. ඒ විදිහටම හරියටම මේවා වෙනවා, ඒ කියන්නේ ආර්යයන් වහන්සේ දැන් මේක අත්දැකීමෙන් කියන්නේ. විතකොට අත්දැකපු දේ කියන්නේ. විතකොට ඒක තව කෙනෙකුට අත්දැකින්න ලැබෙන බව දන්නවා. විතකොට මේක් අවසාන් වෙන්නේ මොකක්ද කියන විකත් ඒ අනුසාරයෙන්ම විතනින් ගැඩිවෙලා තියෙනවා සාන්දිරියික වෙනවා, මේ ආත්ම දැංච්චිය කියන වික අතිසියුම් කතාවක් හොඳට ලිභාගන්න ඕන. ආත්ම සංඝාව වෙනයි ආත්ම දැංච්චිය සිතිවිල්ල වෙනයි කියන වික ආර්යයන් වහන්සේ අත්දැකින දේමය කියන්නේ

ඇත්තටම ආත්ම යුද්ධියක් තියෙන්න ඕනෑ. බුදුන් වහන්සේගේ ගිය මගත් ඒක තමයි. මේ රුවන් සක්මන බැලුවාන් විහෙම බුදුන් වහන්සේ ඇත්තටම පරිවිචකමුජ්ජාද ධර්මය ‘අනුලෝච්ච ප්‍රතිලෝච්ච’ මෙහෙති කරපු බවට සඳහන් වෙලා තියෙනවා. විතකොට හොඳටම තේරෙනවා පරිවිචකමුජ්ජාද ධර්මය කියන්නේ පොතක තියෙන ‘සිලඩස්’ විකක් නොවෙයි. මේක තිත තිත ඉන්න විකතුත් නොමෙයි. හැබැයි මේක මෙතන ලෙසක් හොවන ස්වභාවය ඒක මෙහෙති වෙනවා. ඒකම තමයි ඔය පරිවිචකමුජ්ජාද ධර්මය කියන්නේ, දන්නැති කෙනා ඒක අමුනත්න හෝ යන්නේ. විද්‍යාව මේ සංඛාර මේ වික්ද්‍යාත්‍යාණ මේ භාමර්ජප අමුණුනවා. වියා විවන හොය හොය අමුනනවා.

හ�ඩැයි විහෙම විකක් නොමෙයි බුදුන් වහන්සේ රුවන් සක්මන පරීවිව ධර්මය අනු රෝම ප්‍රතිලෝම මෙහෙති කළ බව, මේ ධර්මය මෙය අවබෝධ වුනහම ඔබටත් ඒක මෙහෙති වෙන්න ගන්නවා. ගබ්දයක් ඇඟෙන කොට මෙතන විහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒක හරි සංහැල්ලයි. ඒක ගිණි අරගෙනත් නැහැ. ඒක හ�ඩැයි පින්තුරයක් වගේ කියන්න දේකුත් නැහැ. කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නඩ. ඉතින් මේ ධර්මය ප්‍රායෝගික පැත්ත මනාකොට හෙපිවෙනවා. දැන් මෙතන බොහෝම පර්ස්සිලමෙන් ගන්න. මේ විශේෂයෙන්ම සංතවත් ආර්ය ග්‍රාවකින්ට ඒ කියන්නේ මේ ධර්මය, බුද්ධේන්පාද දේශනා අහපු අයට වී අයට තමයි මේක ගොඩක් වැදගත් වෙනවා.

තෙරුවන් ඒ අය අවබෝධ කරගන්නවා ඒ අය තෙරුවන් සරණ යනවා. ඒ අය සසර ඕසුය නිමාව දැකිනවා. ඒක තුළ තියෙන්නේ අන්තර් පරිවර්තනයක් කර ගිය මාර්ගය රෝකයට බායාද කිරීමයි. ඒ අධිනය කිරීම තුළ තමයි ඒ ස්වභාවයට පත්වීම ඇත්තටම දැන් කාන්දිරියිකව හැමෝටම අත්දැකින්න ලක්මල තියෙනවා. ඔවුන් කතා කරනවා විතකොට ඔවුන්ට තේරේනවා මේ කියනදේ ඔවුන් ඒ ඇත්දැකිම තුළයි ඒක ප්‍රත්‍යක්ෂයක් තුළයි ඔවුන් දරාගන්නේ. විශ්වාසයක් ඇදහිල්ලක් නොමෙයි. විතකොට දැන් ඇත්තටම වටපිට බලනකොට සාමාන්‍ය ස්වභාවය තමයි බලන කොටම ජේන්නේ කියන තැනක කාමාන්‍ය පෑම්පන තුළ කතාවක් තියෙනවා ඕනම කෙනෙකුට, මේ මට ඇඟෙනවා මේ මට ජේනවා වගේ මේ මම බලනවා වගේ. මේ දහම අවබෝධ වෙනකොට අවබෝධ වෙනවා, ඒක දෘශ්ටියක් කියලා සිතුවිල්ලක් කියලා.

“පොත” කියන්නේ සිතුවිල්ලක්, “ගේ” කියන්නේ සිතුවිල්ලක්, “අම්මා” කියන්නේ සිතුවිල්ලක්, “දරුවා” කියන්නේ සිතුවිල්ලක්, “මරණය” කියන්නේ සිතුවිල්ලක්, “මම” කියන්නේ සිතුවිල්ලක්. විතකොට මම කියලා හිතන සිතුවිල්ලෙන් මේක බව වින්නේ. අඩු ගහ විතරක් නොවෙයි මම කියන සිතුවිල්ලත් වෙනවා. ඔන්න සික තමයි අපි හඳුනාග න්න සින තැන. එතකොට අඩු ගහ කියලා එනවා සිතුවිල්ලක් විතරයි, දෙයක් නඩ. ඒකට කිසිම ගින්නක් කිසිම දෙයක් නැහැ. ඒක පින්තුරයක්

විතරයි. එකකාට මම කියන සිතුව්ලේලක් එකැනට වැටෙනවා. එකත් සින්තුරයක් වගේ එකක් එකටත් දෙයක් නෑ. මට මම දෙයක්නොවන හැරී මට අඩ ගහක් දෙයක් නොවන හැරී අඩ ගහ දෙයක් නොවන තැන මමත් දෙයක් නොවන හැරී. මේ පුදුම විග්‍රහයක් මේක. මේක ප්‍රායෝගිකව අත්දැකින වික සුන්දරයි. වටපිට බලනකාට ජේනවා කියන විකත් මැකිලා, අඩ ගහ කියන විකත් අගයක් නෑ. මට ජේන කියන විකත් අගයන් නැතිවෙනවා. දෙකම අගයන් නැති වෙනවා. විකම අරමුණාක අරමුණු දෙයක් වෙළත් නෑ.. අරමුනේ තුළ හිටපු ආත්ම දූෂ්චරිය බල ගැන්වීලත් නෑ.

පුදුමාකාර අත්දැකිමක් මේ පැහැදිලි කිරීමත්, එකක කෙහෙකුට දැරහෙන්න පුළුවන් එක ඇත්ත එක පත්තියන් උනොත් කාලානුරුපිව කෙන කෙනාගේ ස්වභාවයට ඔහුට එක නැවත නැවත නැවත ඒ ස්වභාවය පත්තියන් වුනොත්, වටපිට බලන කාට ඇවිදිනකාට ප්‍රතිප්‍රාවක් විදිහට කටයුතු කළුයාත්, එතන මට ජේනවා කියන තැන හැනුව බලනවා වගේ එක පුරුදු වෙන්න. එක භුරු වුනාට පස්සේ අනුස්සෙනය තුළ මම බලනවා කියන එක නැදෙන එක හමයි නැති වෙන්නේ. දැන් මම බලනවා කියන එක නැනුව බලනවා. මේක මූලින් හිතනකාට එක, එක පාරටම සිතුව්ලේලක් හැබයි රට පස්සේ ඕක පත්තියන් වෙනකාට එක සිතුව්ලේලක් නෙමෙයි ඇත්තටම මිදුමක්. "වේතෝ ව්‍යුත්තියයි". "විත්ත ව්‍යුත්තියයි". වික අත්දැකින වික ගේසි නෑ, සියුම් කතාවක්. හැබයි, එක හිතන තරමි අමාරු නෑ., එකාන්තයෙන්ම නිවන අත ප්‍රාගමයි.

මේ සුන්දරත්වය දැනෙන කාට හදවතම සුන්දරයි, හදවත කියලා දෙයක් තියෙනවා නෙවෙයි. මේක සහ්තිවේදනය සඳහා මේ වවන භාවිතා කරන්නේ. ඇත්තටම හරිම සුන්දරයි සුන්දරයි කියන්නේ වඳුන්නේ තමන්ගේම හිතටමයි කියලා. අපි එළියේ

තියෙන දේකට වඳුනවා නෙවෙයි. අපි වඳුනවා කියන එකත් අපි හිතන්නේ. එහෙනම් අපේ වික්ද්‍යාත්‍රා මායාවේ බුද්ධි වන්දනාව තියෙන්නේ, අපි එළියේ තියෙන මැටි රුපෝට වඳුනවා නෙවෙයි. අපි අපේම හිතේ පිරිසිදු භාවය බුද්ධි ස්වභාවය, අපි අපේම හිතේ පිරිසුද්ධාවය දැනිලයි වන්දනා කරන්නේ. මේක පුදුම කතාවක්.

මං මට වදිනවා කවදා හර් දැකලා තියෙනවද ඒක. බුදුන් වදිනවා කියන්නේ හරියටම අවස්ථාව තෙරැවන් සරණ ගිය ග්‍රාවකයෙක්. බුද්ධ වත්දනාව කරනවා කියන්නේ අති උතුම් කතාවක්. මොකක්ද? ඒ මට මම වදිනවා දැකලා තියෙනවද? බුදුන් වදිනවා, වැන්දේ මැටි රුපෙට නෙමෙයි වැන්දේ එපියේ තියෙන දේකටත් නෙවෙයි, එපියේ යමක් තියෙනවා කිවිටේ මහෝ වික්ද්‍යාත්‍යාමයයි හැමදාම. මේ වික්ද්‍යාත්‍යාමය කියන වෙත තමයි අපි කරේ. වික්ද්‍යාත්‍යාමයට තමයි අපි හැම දෙයක්ම දැනුනේ. වර්ණය ද, ගබ්දයද, ගන්ධිද විෂ්ටයේ තොරෙක් හම්බ වුනානම් හම්බ වුන් මහෝ වික්ද්‍යාත්‍යාමයයි. විෂ්ටයේ අපිට තොරකම් කරන්න දෙයක් හම්බවුනානම් හම්බවුනේ මහෝ වික්ද්‍යාත්‍යාමයයි. අද මොකද වෙලා තියෙන්නේ මට විෂ්ටයේ දෙයක් හැති වෙලා. මහෝ වික්ද්‍යාත්‍යාමය මායාවට රුවරීලත් නඩ. දැන් මේ ස්වභාවය තුළ පිරිසුදු ස්වභාවයක් මතු වෙනවා. ඒ පිරිසුදු ස්වභාවය බුද්ධ ස්වභාවය. මං මට වදිනවා.

මට මං වදින හැරී මේ දේශනා මාලාවේ පුද්‍රමාකාර ආශ්චර්යයකට ඔබ රැගෙන යනවා." ඔබ ඔබට වදිනවා". "මට මම වදිනවා". " මට මම හැතිවෙන හැරී" කියපු ඊගාව වාක්‍ය කියනවා. "මට මම වදිනවා" "මට මම වදින" ද්‍රව්‍යට මූල්‍ය ලොවක් සැනසෙනවා මට දැනෙනවා. ඒ සැනසෙන ලොව මමද සැනසෙනවා. මට ලොවක් කතාවක් නඩ, මට මගේ කතාවක් නඩ මම සියලුමෙන් මිදිලා. සුළුග මම වුවද, සුළුගට කොහොන්ද දෙයක් සුළුගට කොයින්ද හැඩිනලයක්. මට කොහොන්ද දෙයක්. මට කොහොන්ද හැඩිනලයක්. "මට මම දියවෙන හැරී", "මට මම හැතිවන හැරී", "මට මම වදින හැරී". "මට මම වදින ද්‍රව්‍යට මූල්‍ය ලොවම ඔබට වදිනවා පුද්‍රම කතාවක්.

★ ★ ★ ★ ★

ආශ්චර්යය ස්වාමීනි, අන්තුතයි ස්වාමීනි, මෙතන ඇත්තටම මේ මොහොතේ සිට ඔබට ඔබ අහිමිය. ඔබම ඔබ අහිමිය කියන්නේ ඇත්තට අහිමි වෙන්න ඉදාලා තිබිබ ද? ඇත්තටම හිටපු කෙනෙක් නඩ. සත්‍යයට අවදි වෙනවා. අන්න බුදුන් වදිනවා. බුද්ධ වත්දනාව මොකද්ද කියලා තමන්ගේ හිගේම පිරිසුදු භාවයයි. මහා පින්වත් පින්වතා බවට තමන් පත්වනවා.

පින කියන්නේ සිතේ පිරිසිදුහාවය. දැන් “රාග, ද්වේණ, මෝහ” කෙලෙස්, අඟලෙන ගැටෙන ස්වහාවය, කම්පන ස්වහාව, ඒ සූඩම ස්වහාවල දැනෙන්නේ හැනැ. දිව්‍ය ස්වහාවය අනිබවා තිය, අපි කිවිවා දෙවියන්ට සහ කයක් නෑ දෙවියන්ට ‘මැරීරියල් වර්ල්ඩ්’ විකක් නෑ. මේ දෙවියන් කියන්නේ කවිද. හිතේ උපන් දේවත්වය ඔබම දෙවියෙකි. රෝ පස්සේ මොකද වුතේ, ඒ දේව ස්වහාවය තුළ තිබුණා වටිනා දෙයක්, ඒ කියන්නේ දිව්‍ය ස්වහාවයක්, උතුම් ස්වහාවයක්. දැන් මේ උතුම් ස්වහාවයේ බලන්න, ඒකත් දෙයක් වෙළා වික සිතිවිල්ලුක්. ඒ සිතුවිල්ල කුමක්ද? දෙයක් නොවන තැන මතුවෙන ස්වහාවයක්. ඒ සූඩම ස්වහාවයක්, ඒ දිප්පිමත් ස්වහාවයක්, ඒ දිව්‍ය ස්වහාවයක්, ඒ දෙවියන්ට තියෙනවද මෙරීරියල් වර්ඩ් විකක්. දෙවියන්ට කේ සනා ගැරීරෙයක්. අපි මේ සම්මුතිය තුළ කතා කරන්නේ විහෙම කතාවක් නැහැ. මනෝමය කතාවක්.

අන්න තිස්වික් ලෝක ධාතුවම සින තුළින්නේ. දෙවියද ඔබමය. දෙවියන් මනුස්සයින්ට වඳුනවා කිවිවේ, ඔබ මනුස්ස කියන “ඉත්තිහාවය” තුළ ඕඛෙම තියෙන දේව ස්වහාවය කියන “විත්ත ස්වහාවයට” වන්දනා කරන්නේ. ඒ ඉත්ති ස්වහාවය උතුම් ස්වහාවයකට එහකාට දේව ස්වහාවයක් අනිබවා ගෙන ගිහිල්ලා. අන්න නොදැනෙන ස්වහාවයට යනවා කියන්නේ, දෙවියන් වන්දනා කරනවා කියන්නේ තමන්ගේම මනෝමය ස්වහාවයක් ඇතුළු තමන්ගේම දේව ස්වහාවයක්, දැනෙන මහා පුද්‍රමාකාර ස්වහාවයක් මතුවෙනවා දැකළා තියෙනවාද? දැක්කද, හිතේ කතාව හරි සුන්දර කතාවක්. දෙවියන්ද මමමය. දෙවියන් මේ සිතමය. විත්තය තුළ ඉන්න දෙවියන් මේ මමය නැති වෙන තැන වන්දනා කරනවා, අන්න දෙවියන් මනුස්සයින්ට වන්දනා කරනවා. දැක්කද? ඒ සූචිතද්ධි ස්වහාවය හරි සුන්දර කතාවක්. බලන්න ඒ කතාව තිස් වික් “ලෝක ධාතුවම” මේ සූඩම ස්වහාව.

බුද්‍යන් වහන්සේ සහ සංජු සූඩම වන ‘හවස්වහාව’ අනුව සූඩම ලෝක ගැන කතා කරනවා. මේ සූඩම ලෝක කොහොද තියෙන්නේ. තිස්වික් ලෝක ධාතුවම සින තුළින් දකින හැරී අප ද්‍රව්‍යක් ඔබට පැවසුවා. ඔබට ද්‍රව්‍යක අපි අරගෙන යනවා කියලා මේ තිස් වික් ලෝක

ඩාතුවටම. අපි මේ ඔබට අරමුණක තිස් වික් ලෝක ඩාතුව පෙන්නනවා. කිවිවා. දැන් පෑ පෑ විනවා තේදී? තිස් වික් ලෝක ඩාතුවම සිත තුළින් දැකිනවා. ආශ්වර්යයි ස්වාමිනි. ඇද්දුතයි ස්වාමිනි. අපි මොකක්දේ සංකල්පනාවක හිර වෙලා. දිව්‍ය ලෝක හඳුගෙන, බූහ්ම ලෝක හඳුගෙන විෂියේ ඒවා තියනවා තියලා තිතනවා. විෂියේ අපි හිතන දෙයක් වත් නැති කොට එෂියේ අපි කියලා කෙහෙතුන් නැති කොට, සත්‍ය ලෙසම අපි මෙහෙක් කළේ මවා ගත්ත ලෝක තිස් එකම සිතමයි. සිතක මැවෙන ලෝකේ ඇත්තට මේ විත්ත ස්වභාවයට මැවෙන දේ, මේ විත්ත ස්වභාවයක මැවෙන ස්වභාවයක්මයි.

ඉඩ ව්‍යහනයක් හඳුන්නෙන්, කෙහෙක්ගේ මුලින්ම සිතකයි පහළ වෙන්නේ. සිතක වික්ද්‍යාත්‍යාචාරෝක සකස් වෙන විකක් බාහිරෙන් විහෙර මෙහෙට කර කර, වික වික සකස් කර බාහිරන් පෙන්නන විකක් විතරයි තියන්නේ. නගරයක් හැඳුවත් විකත් විකද්‍යාත්‍යාචාර්‍ය මායාවක මැවෙන්නේ, පාරුධ්‍යක් හැඳුවත් ඒකත් විකද්‍යාත්‍යාචාර්‍ය මායාවක මැවෙන්නේ. විකද්‍යාත්‍යාචාර්‍ය මායාවට මැවෙන විකක් තමයි මේ කරන්නේ. වේශයක් ගෙයක් හඳුන්නෙන් විකද්‍යාත්‍යාචාර්‍ය මායාවකි. කුරුල්‍රේලෝක් ගෙයක් හඳුන්නෙන් විකද්‍යාත්‍යාචාර්‍ය මායාවකයි, විකද්‍යාත්‍යාචාර්‍ය මායාවක මැවෙන විකක්. හැම තැනම අපි තිරැපත්‍ය කරනවා. බාහිරන් මේ දේව කතා සික්කොම විහෙමයි. මේක මහා සුන්දර කතාවක්. ඔබේම සිතමයි ගැලුකෝසි විකද, අහභාවකාශයද සියල්ලම ඔඩ. මේක සිත තුළින් දැකිනම්, මේක හිතන දේට වඩා ගැහුරු කතාවක්. ඒ සිත තුළින් මේ සියල්ලම සුතු විසුතු කරප පරම සත්‍යයක් දැකින්න හැකියාව තියෙනවා.

මේක තමන්ගේම හිතේ තියෙන ස්වභාවයට වන්දනා කරන ස්වභාවය බොහෝම සැහැල්ලුවෙන් සතුරින් ප්‍රයුෂ ලෝකය තමන්ට දැනෙනවා. ඒ මහා ප්‍රයුෂ ලෝකය බාහිරෙන් තමන්ගේ තිකන් සිහිවටනයක් විදිහට පෙන්නනවා වගේ වධික් වෙනවා. ඇත්තටම මැටි පිළිමත් අපට ප්‍රශ්නයක් නෙවෙයි, පහත් අපට ප්‍රශ්නයක් නෙමෙයි, මෙත් අපට ප්‍රශ්නයක් නෙමෙයි, භැමදේම විසඳුලා ඉවරයි. තෙරුවන් සරණ ගිහිල්ලා ඉවරයි.. ධර්මය

අවබෝධ ව්‍යුහා කියන්නේ තුතුරුවහම අවබෝධයි. "යෝ ධම්මං පස්සතී : සේ මං පස්සති" තමන්ගේම සිනේ අන්න මෙන් බුදුන් දැක නිවන් දැකිනවා. හැම සිතකම විසේ නම් සැහැල්ලු නම් තෙරැවින් සරණය කොහොද තියෙන්නේ. හර සුන්දර කතාවක්. ද්‍රව්‍යක සත්‍යයට අවදි ව්‍යුහාන් තරුම සුන්දරයි. මේ දහම අවබෝධ ව්‍යුහහම අපේ "සෙන්සර්" වලට හොඳට දැනෙන්න ගන්නවා. හැබැයි කෙනෙක්, පුද්ගලයෙකුට දැනෙනවා නෙවෙයි. ඒ "සෙන්සර්වල" ස්වභාවය "සෙන්සර්" විදිහර කිසිම සිතිවිල්ලකට අභාල නොවන අත්දැකීමක් ලැබෙනවා දැනෙනවා නම් විසින් කොට්ඨර වටිනවද? රික රික රික ඔබ තුම්යටත් දැනෙනවා ඇති. මේ ස්වභාවයට එං වෙනවා වශේ.

උපාසිකාව : විහෙමයි, ආර්යයන් වහන්ස

ආර්යයන් වහන්සේ : ඒක තමයි ඇප්පත කතාව. ගස්වලට නොතේරුණාට, මල්වලට නොතේරුණාට, සත්තුන්ට නොතේරුණාට, මනුස්සයාට මේක තේරෙනවා. මොකක්ද ඒ මෙතන දෙයක් නැති බව. සත්තුන්ට තේරෙන්නේ නෑ. මේක තේරෙම ගන්න ලේසි නෑ. මැරෙහිනවත් කෙනෙක් නෑ.. මේ ඇත්තටම "විත්ත විමුක්තිය" තියෙන්නේ අර "ඉත්ත" භාවයක් තියෙන කොට, දෙයක් වගේ දැනෙන කොට, ඉන්න කෙනෙක් ඉන්නවා. සත්වයෙක් ඉන්නවා, ඉන්නවා වගේ දැනෙනවා. ඇත්තටම ඉන්නවා වගේ දැනෙන්නේ විත්ත ස්වභාවයක්. කරන්වී විකක් වගේ. ඒ ඉන්නවා වගේ දැනෙන්නේ මොනවද තියල බැලුවාත්, අර දැනුණු සෙන්සර්වල දැනිවිව ඒවා. ඒ "සෙන්සර්" වලට හඳුගත්තා ඒවා. අර රිව විකේ අර 'වියරයල්' එක 'සර්කිරී' විකෙන් අර රිවි විකේ පින්තුරය හඳුගත්තා වගේ. වතකොට මේ පින්තුරේ හඳුගත්තා වගේ. වතකොට මේ පින්තුරේ ඇත්ත නෙවෙයිනේ. අපි හිතන දේවල් ඇත්ත නෙවෙයිනේ. ඒවා සංකල්ප ගොඩවල් හේද? අපි මොනවද මේ තියාගෙන ඔක්කොම තියාගෙන ඉන්නේ.

අපි දරුවේ තියාගෙන ඔක්කොම තියාගෙන ඉන්නේ. ගෙවලුන් තියාගෙන, ලංකාවකුන් තියාගෙන, ඇමරිකාවකුන් තියාගෙන ඔක්කොම තියාගෙන. දැකින දැකින ජේන අභසකුන් තියෙනවා. ඉරක් තියෙනවා,

හඳත් තියෙනවා, බැලන්න මේ සත්‍ය අවබෝධ වුණුම මේ සංක්ලේෂ සංඝාර ඔක්කොම බිමට වැවෙනවා. ඩුළග වගේ දෙයක් දැනෙනවා. පාටක් නෑ වර්ණයක් නෑ හැඩිනලයක් නෑ කියන්න දෙයක් නෑ.. රිට පස්සේ මේ “සෙන්සස්” ටික සෙන්සස් විදියට දැනෙනවා. ව්‍යුවරයි කතාවක් නෑ. මොනවා කියන්නද? තිටියත් විකයි, නැතත් විකයි, දෙකම විකයි නේ. මෙලෙවත් මිදිලා, ව්‍යුවත් මිදිලා, තුන් ලෝකයම මිදිලා.

පෘථිග්‍රීතන මහුස්සයෙකුට මේක ආර්යයන් වහන්සේගේ ස්වභාවය තේරේමි ගන්න බිං. එක ලේසි නෑ., අපි ඉන්නේ මේ සොබාදාහමට මුළු වෙලා. අන්ධ වනය හරි සූන්දරයි. “අන්ධ වනය” කියන්නේ ආයතන ටික සෙන්සස් පහම අන්ධ වෙනවා වගේ වැඩික් නේ. අන්ධ වනය කියන්නේ සෙන්සස් පහ සංක්ලේෂ ඔක්කොම වැඩික් නෑ.. මේ හැම දේම දාහමක්. හොඳ නරක ඔක්කොම තියෙන්නේ අන්ත තියෙන අයටතේ. එක පෘථිග්‍රීතන තුමිය. හැඩැයි මේ දාහම අවබෝධ වෙලා මේ සත්‍යයට අවදි වෙනකාට මොනවද කළ යුතු දේ එක කළා ව්‍යුවරයි. සේවාන්, සකඟාගාමී, අනාගාමී අරහත් මේ දියුණු ස්වභාවයේ මට්ටම් ටිකක් විතරයි. විකම ‘වේතෝ විමුක්තියක්’ කර යන ගමනක්. ‘සිත සිතෙන් මිදෙන හැටි’ ‘ඇඩ ඔබෙන් මිදෙන හැටි’ ‘මම මගෙන් මිදෙන හැටි’ ‘මට මම නැතිවෙන හැටි’ බැලන්න මේ ස්වභාවය දකිනකාට, ඔය සේරම සමානය නේ සොභා දාහම විතරයි නේ එතකාට. බැලන්නකේ අනන්තය දක්වා අප්‍රමාණ ස්වභාවයක්. එකම ස්වභාවයක් නේ. එකම අංශුව නම් තියෙන්නේ අනන්තය දක්වාම, ඒ එකම අංශු ස්වභාවය දැනෙන ස්වභාවයක් එනවා නේ එකම ස්වභාවය වගේ එකක්. එක තමයි මහා මෙත්‍රිය.

කවඩාවත් අපි කිවිවා කවඩාවත් පෘථිග්‍රීතන ස්වභාවයකට මහා මෙත්‍රියක් කරන්න බිං කියලා. විකට හේතුව මමත්වයක් තියෙනවා . මම කියල, මගේ කියලා. මම ඉදෙනෙන මම කරන මෙත්‍රිය මොකක්ද? විතකාට මම අනිත් අයට මෙත්‍රි කරනවා කියන්නේ මම ලොකු වෙලා. අනිත් අය පොඩි වෙලා. ඒත් බැලන්න ප්‍රමාණ වේතෝ විමුක්තිය කියනකාට අනන්තය දක්වා මම තිදුක් වෙම්වා, තිරෝගි වෙම්වා, සුවපත් වෙම්වා, නිවන් දකින්වා නේද? අපි එතකාට කියනවා අනන්තය

දක්වා අපි මෙත්තානුස්සතියේ දී අපි සාමාන්‍යයෙන් ඔය මෙත්ති කරන කොට සාමාන්‍යයෙන් වාක්‍යයක් කියනවා. මම නිදුක් වෙමිවා, නිරෝගී වෙමිවා, සුවපත් වෙමිවා. ඒ කියන්නේ මම නිදුක් වෙන්න ඕනෑ. එතකොට මම නිදුක් වෙන්න ඕනෑන් කියන්නේ. මම නිවන් දැකින ඕනෑන් නේදා? මම නිවන් දැකිනවා කියන්නේ මට මම නැතිවෙන්න ඕනෑ. එහෙම නේදා? එතකොට මම නිදුක් වෙමිවා, මම නිරෝගී වෙමිවා, මම සුවපත් වෙමිවා, මම නිවන් දැකීමිවා. එතකොට මේ මමයා නැති කරන එකඟ මේ කියන්නේ. එතකොට මා මෙත්ම කියලු සත්වයේ නැති වෙන්න ඕනෑ කියලා කියන්නේ. එතකොට මේ කම්චභනක් තියෙන්නේ.

අදි මම නිදුක් වෙන්නේ, මගේ දැක නැති වෙන්න. මනසේ තියෙන රෝගයක් නේ, රාග, දුෂ්චිර, මෝහ ඇලෙන, ගැටෙන එක මනසේ රෝගයක්. එකඟ නිදුක් වෙන්නේ. දැක නැතිවෙනවා කියන්නේ වේදනාව නැතිවෙන්නේ. අපි කියනවානේ මේයේ අකම්පිත ස්වභාවය. වේදනා, සංයුත් සුකුම වෙනවා කියන්නේ, වේදනාව සුකුම වෙන්නේ. ඒ කියන්නේ දේකට කම්චභනය වෙන්නේ නෑ කියන විකඟ, නිදුක් වේවා කියන්නේ දැක නැති වෙනවා කියන්නේ.

සුඩ දක්බං දක දක්බං දෙකම නැති වෙනවා කියන එකඟ. “මම නිදුක් වෙමිවා”, “මම දුකින් මිදෙන්න”, ” මම නිරෝගී වෙමිවා” “මම දුකින් මිදෙන්න” “මම නිවන් දැකින්වා” අන්තර්ම මේ කතාවේ තියෙන්නේ පිරිසිදු වෙන විකඟ. නිරෝගී වෙනවා කියන්නේ පිරිසිදු වෙන එකක් නේදා. මම දුකින් මිදෙනවා කියන්නේ එක. එතකොට මම නිවන් දැකිනවා කියන්නේ. ගින්න ඔක්කොම නිවෙනවා. සුවපත් වෙනව නේදා? එතකොට මමයා නේදා මේ කතාවේ නැතිවෙලා තියෙන්නේ. එතකොට එක අනහ්තය දක්වා කියලු සත්වයින්ට වෙන්න කියලා නේදා කියන්නේ.

නිවන් දැකින්නය මේ පත්‍රිවිධිය කියන්නේ. අනහ්තය දක්වා විකම ස්වභාවයක් මෙක තුළ තියෙන්නේ කර්මස්ථානයක්. මේ තියෙන්නේ නිවන් මගක්. මෙක මෙත්ති කරලා භෞද ලෝකෙක යන විකඟ නොවෙයි. මම නැතිවෙන තැන ඒ කියලුම ස්වභාවය ගැන ඒ කතා කරනවා දැනෙනවාද මෙක. ඉහළින් අනහ්තය තෙක් කියලුම සත්වයේ නිදුක් වෙන්වා! නිරෝගී වේවා! සුවපත් වේවා! දුකෙන් මිදෙන්වා! නිවන් දැකින්වා! ඉහළින්

අනහ්තය තෙක්, පහලින් අනහ්තය තෙක්, උතුරින් අනහ්තයට තෙක්, දකුණින් අනහ්තය තෙක්, නැගෙනහිරින් අනහ්තය තෙක්, බටහිරින් අනහ්තය තෙක්, සියලුම සත්වයේ තිදුක් වේවා! තිරෝගි වේවා! තිවන් දකින්වා!!! මේ තියෙන්නේ කමටහන්.

ඇත්තටම මේ සියල්ලෙන් මිදෙන තැන, ධර්මය දකින තැන ස්වභාවය, ප්‍රමාණ වේනේ වුමුක්තිය මහා මෙත්‍රියයි. ඒ ප්‍රමාණ මහා මෙත්‍රියමයි. ඒ මහා මෙත්‍රිය තුළ ඒ බුද්ධ ස්වභාවයට අවදි වෙනවා. අන්න මෙත්‍රි බුදුන් දැක තිවන් දකිනවා. පස්ථුග්‍රහයින්ට යන්න ලේඛයක් කොයින්ද? ආරිය ඩුමියේ මෙතනම සියල්ල සිද්ධ වෙනවා. ආරිය ඩුමියටම කරන දේශනා ආරිය ඩුමියට පරිසරය සඳුමයි මේ සිදු කරන්නේ කිවිවේ. මේ ආරිය ඩුමියේ මෙත්‍රි බුදුන් දැක තිවන් දකිනවා. පස්ථුග්‍රහයෙක් නම් ගිහිල්ලා මෙත්‍රි බුදුන් කවදා හරි මෙතන ආත්මෙක හරි සික තමයි හැමදාම මෙත්‍රි බුදුන් දැක තිවන් දකිනවා කියනවා. ආරිය දේශනා, ආරිය සත්‍යය, ආරිය ඩුමියටම පරිසරය හඳුන හැටියට මේ බුද්ධේය්ත්පාදය දේශනාවලින් උද්දේශ පාඨය නේද ?

උපාසිකාව : වීහෙමයි

ආරියන් වහන්සේ : ආරිය ප්‍රතිපදා කියලා දේශනා තියෙනවා. ආරිය ඩුමියට පරිසරය හඳුනවා. ආරියන් වහන්සේලාගේ ඉගෙන්වීම සැබැම හැම බෙංද්ධයෙක්ම ඇත්තටම ආරිය ඩුමිය දකිනවා. බෙංද්ධ කියන්නේ හට තිරෝධය දකිනවා. වීහෙම ආරිය ඩුමිය දකිනවා බුදුන් දැක තිවන් දකිනවා. බුදුන් වහන්සේ "යාග සූත්‍රයේ" දිරියි සංයුත්තය" බැලුවහම ඔය වික වික ඒවා සේරම සිතුවිලි නේ සිතිවිලි මායාව, මායා රුහුන බව ඒවාට අසුවෙලා මැනුස්සයේ ගහ ගෙන යනවා. දියසුල් ව්‍යව හසුවෙලා වගේ . සංකල්ප වල හිරවෙලා දෘශ්‍රීවල හිරවෙලා නැතිවෙලා, තිවනක් නැති වෙලා. සමහර අය මහන්සි වෙන්නේ දුක් විදින්නේ දෘශ්‍රීයකටයි. වීහෙම නේද? මෙකෙන් මෙහෙම වෙයි කියලා හිතාගෙන දුක් විදිනවා. මිනිස්සු දුක් විදින්නේ දෘශ්‍රීයක හිර වෙලා. මිනිස්සුන් දෘශ්‍රී වලින් මිදුනොත් පුදුම සැහැල්ලවක් දැනෙයි. කරන්න කිසිම දෙයක් නෑ. . සැනසීම විතරයි තියෙන්නේ වීහෙම නේද?

උපාසිකාව : විහෙමයි ආර්යයන් වහන්ස

ආර්යයන් වහන්සේ : ඒත් සයනසීම ඔවුන්ට අනිම වෙලා. කරන්න දෙයක් හොයන තාක් කල්, කරන්න කෙනෙක් ඉන්න තාක් කල්. කර කර යන ලෝකෙක ඔබ අතරම් වෙලා. ධර්මය දැකින්නා බුදුන් දකී. ඒක තමයි බුදුන් වහන්සේ කිවිවේ. “යෝ ධම්මං පස්සති : සෝමං පස්සති කියලා” “සෝමං පස්සති” කියන්නේ ධර්මය දැකින්නා බුදුන් දකී. මෙවිවර සුන්දර දානමක්.

මේ දානමකායි තරම් මඩ වළක දාලා තිබුනදා? . මඩ වලෙන් ව්‍යුපියට ගන්න ආර්යයන් වහන්සේ කොවිචර උත්සහා කළාදා? ඇත්තටම නෙවෑම් මල කොයිතරම් සුන්දරයිදා? හැබැයි ඒක පිපෙන්නේ මධේ. මේ මඩ ගොහොරුවේ ව්‍යුබිල ඉන්න, මේ මිතනා දෘශ්මේක ගොහොරුවේ ව්‍යුබිල ඉන්න පෘතග්රන මහුස්සයා මරුන්, බමුන්, මිනිසුන්, දෙවියන් භැවත අසානවත් පෘතග්රන මිතනා දෘශ්මේ උම්මන්තක තුම්ය මේ මඩ ගොහොරුව කොහොම කියන්නද මිනිස්සුන්ට. අන් මිනිසුන් නිවන සුන්දර කතාවක්.

බුදුන් වහන්සේ ලෝකයාට දායාද කරල තියෙන්නේ. වියමයි ගාන්ත වියමයි ප්‍රණීත, කියලා පුදුමාකාරය කතාවක්

“ඒනං ගාන්තං, එනං ප්‍රහිතං යදිදං සඩ්බ සංඛාරා සමලෝ” කියන්නේ පාලි වවන රිකක් නෙවෙයි. ඒක සන්නිවේදනයක්. එයමයි ගාන්ත එයමයි ප්‍රණීත කියන්නේ සංකල්ප සිතිවිල සියලු දෘශ්මේ අතාරන්න කියලා නේ කියන්නේ. අතාරන්න බෑ සත්‍ය නොදුන, වික නිසා සත්‍ය දැනගත්තම යදිදං සඩ්බ සංඛාර සමලෝ : සියලු සංස්කාර ධර්මයෝ අනෙකුරෙනවා. සත්‍යය දැකි නම් අවිද්‍යා ගණ අදුර පහව යනවා. ආන්දෝලනාත්මක දේශනා මාලාව වික දිගුම ගාලාගෙන ආවා. හැම සෙන්සර් විකක්ම දැකින හැටි “මහෝ සෙන්සර්” වික සිතිවිල “සෙන්සර්” විකක් විදිහට දැකින හැටි ඇතුළා නේද?

උපාසිකාව : විහෙමයි

ආර්යයන් වහන්සේ : මේ යුගයේ මීට වැඩිය මෙහෙවරක් කාටවත් කරන්න බිං. බුදුන් වහන්සේ සත්‍ය අවබෝධ කරන කොට කවුරැන් නිවන් දැකලා තිබුණේ නැහැණේ. හැඳුම් බුදුන් වහන්සේ සත්‍ය අවබෝධ කළා, දිස දහසක් ලෝක ධාතුන් කම්පා වෙනවා හේද. බුදුන් වහන්සේ ගය ශීර්ෂයේ බුද්ධත්වයට පත්වූ බව වික මනුස්සයෙක් වත් දැන්හේ නැහැණේ. වනාජ්තරයෙන්ම ව්‍යුලියට විනකොට කවුරැන් නැහැණේ. මේ දහම අවබෝධයක් කරන නැම කෙනෙක්ම ඒ නිහැඩියාව අගය කරනවා. අන්ද වනයේ හරි සුන්දරයි. ඔබ මේ බර්මය අහලා ඔබ සැනසෙනවා. බුදුන් වහන්සේ කියනවා ආනන්දය මම මේ උත්තවනාරාමට වින පාර කියයිද, වින ආකාරය කියයිද, ඔවුන් වෙන කොහොවත් යයි නම් මම කුමක් කරන්නද? ආනන්දය. මේ මනුස්සයා මේ ලෝකයේ දාජ්ංචි වලට නිර වෙලා. ගස් වලට නොතේරණාව, සත්ත්‍යන්ට නොතේරණාව, මිතිස්සුන්ට නොතේරණාව ආර්යයන් වහන්සේට වැටහෙනවා. තමන්ගේ මොකක් හරි දෙයක් නිරවලා තිබුණානන් ඔය ආරෝපණ බලගැන් වෙන ස්වභාවය මමයා ඉන්නවානම්.

මමය මොකක් හරි කර කර පිස්සුවක් නටනවා හේදී. විතකොට සැනසීමෙන් ඉන්නවා. මමයාට පිතෙන්නේ නෑ නේදා? මමය කියන්නේම පිස්සුවක් නේද “සඩ්බූපදී පරිනිස්සග්ගෝ” “සඩ්බූ” කිවිවේ වේකසි.” විරාගෝ - නිඩ්බානෝ”. විති “විතරාගි” “විතදේශී” “විතමෝහි” නිවන් සුවය අත්දකිනවා. ඔබට ඔබ නැතිවෙන තැන ඔබට දැනෙන සුවය, ඔබ ඒ සුවය නොදාති. ඒ සුවය ගැන කතා කරන්න පුළුවන්ද ඔබට? මේ ස්වභාවය අත්දකින ආකාරය සුන්දරව පැහැදිලි කරන්න. විය පුළුවන් මේක සිතිවිල්ලක් නොවෙයි, තමන්ගේම අභ්‍යන්තරයේ මමය නැතිවන ස්වභාවය තමන් ඉන්න තාක් කල් නොදාට සිදුවෙන්නේ නෑ ඒ අභ්‍යන්තරයේ දියවෙන ස්වභාවය. ප්‍රතිප්‍රාථම භාභාගෙන නිහඩව කටයුතු කරන්න සිනේ නැම කෙනෙක්ම. ඒකට හේතුව ඔය මමය දෙයක් කරල දෙනවා. මමය නිවන්නත් දෙයක් කරගෙනයි ඉන්නේ.

මුල ඉදාන්ම මමය තමයි අදුර ගන්නේ. ඉස්සෙක්ල්ලාම මමයා හඳුනා ගන්න. ඒක වැදුගත්. ඒකට දර්ශනය වැදුගත් මේ මමයා හඳුනා ගන්න.

රේට පස්සේම මමයා නොදුට හඳුනා ගන්න ලැබෙනවා. මේ මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම අපි හිතින් මවා ගත්තු ලෝකෙක, අපි මේ ඇත්ත දැකින්න ඕනෑ පිටත් වෙනවා කියන එක. ඔය අපි හිතන සිතිවිලි හැම එකම මායාවක් එක ඇත්තටම විත්ත ලෝකයක්. එක හඳුනාගන්න ඕනෑ. ඒ විත්ත ලෝකයේ වෘත්තිය බඩන්නේ. එතනයි ගින්නක් තියෙන්නේ. එතකොට එතන දැනෙන සැහැල්ලුව තමයි, සැහැල්ලුව හැබැයි එක අත්දකින්නත් එපායි. ඒ මග යනවා කියන්නේ, ඒ මග යනවා නෙමෙයි එක බවට පත්වෙනවා. ඒ තම තමන් මිදෙන ස්වභාවය අත්දකිනවා. ඉතින් සිකට තමයි ප්‍රතිපදාව හැම විකටම පැහැදිලි කරන්නේ.

අන්තිමට අවසානට මට මම නැති වෙනවා. නැති වුනා කියල නැති වුන කියලා කෙනෙක් ඉන්නවා. රේට පස්සේ ඔතනත් සංක්‍රාපයක් හිර වෙනවා ඒක සීතුවිල්ලකින් ගන්න ගියෙන්. රේට පස්සේ නැති වෙලාටේ, නැති වෙන්න තිබිල තියෙන්න ඕන නේ. වෙහෙම විකක් නෙවෙයි මේ. ඇත්තටම සුඩ ස්වභාවයක් අත් දකිනවා. මට මම නැති වෙනවා කියන විකත් සීතුවිල්ලක් නේ. ඒකෙන් අර්ථයක් තියෙනවා වෙනත්, නැබැයි මේක වෙහෙම විකක් නෙවෙයි. ඇත්තටම “මට මම නැති වෙන වික” සන්නිවේදනයක්. අන්තිමට වවහෙට කිවිවාම වෙහෙමයි. හැබැයි, අත්දැයීම සුඩ ස්වභාවයක්. ඒ සුඩ ස්වභාවයේ මමයා ඉන්න බැං. මමයා හිටියෙන් දැන් ඔය කුරුල්ලන්ගේ නාදය, ලේඛන්ගේ නාදය ඔක්කොම ආත්ම ස්වභාවයක් ගන්නවා මමයා ඉන්නකොට. විතකොට විය ඒකට ආසයි. කියන්නේ නිවන් දැකැලු නෑ., ඒ කියන්නේ ආත්මයක් තියෙනවා. ඒ ආත්මේ අන්තිමට ඒක විද්‍යාත්තන පිහුවන්න යනවා.

දැන් ඔය අපි කියන විකම කෙනෙක් ගත්තොත් අනේ මේ ලේඛන්ගේ සද්ධේ, කුරුල්ලන්ගේ සද්ධේ. බුදුන් වහන්සේත් කියනවා මේ රමණිය වනපෙත සුන්දරය කියලා. දැන් මේ අදහස් දෙකක් තියෙනවා. විකක් තමයි ආත්මෙන් වින වික. අනිත් වික තමයි ආත්මය නැතුව ඒ ස්වභාවය අත්දකින වික. ඔය සියුම් කතාවක් දැක්කද ඒක. මම ඉදගෙන ලොවිතුරු සුවය දකින විකන්, “මට මම නැති වෙනන්” අර ප්‍රතිපදාව තුළයි. ඒකයි ප්‍රතිපදාව වැඳුගත් කියන්නේ. විතකොට ඔය සුඩ ස්වභාවය, විතකොට

විතන කියනවා මේක හරි සියුම් තේදී? ඒක නුවතුට හසු වන්නේ නැත්තම් ඒක දැනෙන්නේත් නඩ, ඒක හිතා ගන්න බං. ඒකට රැවටෙනවා හිතනවා මේ නිවන කියලා.

ආත්ම ස්වභාව තියාගෙන මේ ස්වභාවය හිතින් ගන්න පූජාවන් විකක් නෙවෙයි. සිතින් ආවාත් ඒකත් දැංච්චියක් වෙලා හිර වෙන එකක් එනවා. ඇත්තටම "සසර සිංහ" හවතින්නේ නඩ. මේ සසර සිංහ කියන්න හේතුව මේ හැම එකකම කම්පන ස්වභාවයක් වින්න ස්වභාවයක්. මෙන්න මේ ස්වභාවය තමයි මේ සිංහයේ ස්වභාවය. සික තමයි දියවෙලා නැත්තටම නැති වෙලා යන්නේ. ඒකයි වෙන්න සින එකයි නිවන කියන්නේ. ඒකයි නිවන් මග. මෙතන "පරිනිස්සුගානුපස්සි" කියලා කියන්නේ, ගාන්ත ප්‍රණීත සුවයක් තමයි. හැබැයි ඒ ගාන්ත ප්‍රණීත සුවය කියන්නේ, ලොවිතර සුවයේ හිරවුනොත්, අර 'එතං ගාන්තං - එතං ප්‍රනිතං - යිඳු සංඛ්‍යා සංඛ්‍යා සමලෝ' හැබැයි ඒක හිරවෙලා ඉන්නවා. ඒක සිතිවිල්ලෙන් අරගෙන ආත්මය තියා ගත්තොත්. හැබැයි ආත්මය දියවෙලා ගියෙන් "සංඛ්‍යා පරිනිස්සයේ" කියන විකර වින්න සිනි. තේරෙනාද ? "ලපධි" අල්ල ගත්ත උපාදාන "ලපධි ගොඩි" තමයි ආත්ම සංඛ්‍යාව. අර දැංච්චිය තමයි මිදෙන්නේ. 'සංඛ්‍යා දැංච්චියන් මිදෙන එක. හැබැයි රට පස්සේ ආත්ම සංඛ්‍යාව. "සංඛ්‍යා පරිනිස්සයේ" අන්න දැක්කද විතන අල්ලා ගත්ත අනුගිය තියෙනවා. ආත්ම සංඛ්‍යාව. අන්න පරිනිස්සග්ගි ඒකයි වෙන්න සිනේ. "සංඛ්‍යා පරිනිස්සග්ගි" වෙන්න සිනා. විතකොට කොහොමද ඒක වෙන්නේ. 'නිඩිඩින්ති - විරාගන්ති - නිරෝධන්ති පරිනිස්සග්සානු පස්සේ'

වේ කියන්නේ ආත්ම සංඛ්‍යාව කාවවත් දුරට කරන්න බං. ඒක විකෙන් විකක් විකෙන් වික දියවීගෙන දියවීගෙන නැත්තටම නැතිවෙන ස්වභාවයන් අත්දකින්න ලැබෙනවා. ඒකට ප්‍රතිපදාව අවශ්‍යයි. මුළ ඉදන්ම ප්‍රතිපදාවක් තියෙනවා. හැබැයි ප්‍රතිපදාවන් තොර නිවන් මගක් නඩ.. සුන්දර නිවන් මගක් විහෙම තේදී ?

උනාසිකාව : විහෙමයි

ආර්යයන් වහන්සේ : මේ යුගයේ ආත්ම දාම්පියයි, ආත්ම සංයුතාවයි, මේ විදිහට කතා කරපු විකම මහා ආශ්චර්යක් මේක. කිදෙනෙකුට වැටහෙයිදා? කිදෙනෙකුට ඇහෙයිදා? අපි කියන්න දන්නේ නඩ. මේ ලෝකයෙන් ජයගන්න තස්ග්‍රක් දීලා තියෙනවා. තුවීප පෝරීල කියන වික බුදුන් වහන්සේට ප්‍රශ්නයක් නොවෙයි. බුදුන් වහන්සේ දන්නවා හේද පෝරීල මෙතනින් මිදිලා නඩ කියලා. ඔබේ ප්‍රතිපදාව සකස් කරගෙන මේ පර්වත්තන අභ්‍යන්තරයේ ඒ කෙලෙස් ස්වභාවය සංසිදෙන විය නිර්මලව හඳුනා ගන්න. තමනුත් නිවන් මග යන ඒ භාග්‍යසම්පන්න ඒ යුගයේ ඒ සසර සිසෙක නිමාව දැකින වික ඇත්තටම මේක දුර්ලහ අවස්ථාවක් වසරේ පන්සීයක් තිය තැන ඒ ගෞතම බුද්ධ ගාසනයේ නැවත පිඛිදෙන යුගයේ ඔබට මේ අභන්න ලැබෙන දේවල් ඔබ මේ අත්දැකින දේ මහා ආශ්චර්යයක්. මෙතනි නිර්මල පිරිසිදු ශ්‍රී සඳ්ධර්මයක් මේ විදිහට විවර වෙනවා කියන්නේ මත වෙනවා කියන්නේ ඔබේම භාග්‍යයක්. ඒ මහා “සසර සිගය” නිමාව දැකින්ව හැකියාවක් තියෙනවා. ඔබේ දෙපා මූලම මේ පිරිසිදු සුන්දර ධර්මස්කහ්දය දිගහැරෙනවා. ඒත් ඔබට අභක බලයි නම් කුමක් කරන්නදා? ඒ භාග්‍යවන්තයින් දැස් විවර කර විය හඳුනා ගන්නවා. මහ පොලුවේ පස් වගේ නිරියට බුදුන් වහන්සේ දෙන උපමාව නම් නිය පිටව ගත්ත පස් රික වගේ බොහෝම රික දෙනෙක් මේ භාග්‍ය උපා කරගන්නවා. ඔබ ඇත්තටම අවස්ථා වෙන්න සිනා.

(ඉහත සාකච්ඡාව මෙතනින් අවසන්)

උපාසිකාව : ආර්යයන් වහන්ස, මට තියෙන අත්දැකීම හඳුනාග න්නවා නම් හඳුනාගන්න ලැබෙන්නේම ක්ලේෂයයි කියන වික. ඒක හඳුනාගන්න ලැබෙන්නේ වේදනා ස්වර්පයකින්. විතකොට ඒ වේදනා ස්වභාවය අනුව මං දන්නවා විතන තියෙන්නේ සිතිවිලි සංසාරයේ ස්වභාවය අනිසංස්කරණ මට්ටම. නමුත් අසාගත්ත ධර්මයට අනුව සිතිවිලි හටගන්න හැරි ඒ නියාය දන්න නිසා දෙයක් නැති වෙනවා. විතකොට අර විතනින් මිදුනු ස්වභාවයක් වනවා. නමුත් විතන සංයුතා සුඩුමත්වයක් වේදනා ස්වර්පයක්මයි. ඒ වෙලාවේ වෙන දෙයක් නැහැ කියන වික තමයි මට තෝරාම් ගිහිල්ලා තියෙන්නේ. උපාහරණයක් විදිහට කිවිවොත් අද මට මගේ වැඩ කැඹෙසල් වුණා. මම කැඹෙසල්

වර්ක් කෙනෙක්. රස්සාවට ගියෙන් විතරයිනේ පඩි හමුබවෙන්නේ. මම ඩුයිවි කරනාකොට තමයි මැසේර්ස් වික ආවේ. මැසේර්ස් විකේ අකුරු රික දැක්කම, මැසේර්ස් වික දුන්නේ නැහැ. අකුරු රිකක් විනවත් වික්කම වැඩ නැතිවෙන ඒ සංඡුව තමයි ආවේ. වේදනාව අනුව ඒ තියෙන සිතිවිලි රික මං දුන්නවා. නමුත් තින නැදෙන නියාය ඒක ධර්ම මහසිකාරයන් වික්කම, ඒක නැති වෙළා යනවා. විතකොට ඒ තියෙන සංඡු සුකුමත්වය ඒකත් වේදනාවක් විතරය නේද. විකත් දෙයක් නෙමෙයි කියන වික තමයි මට තෝරාම් ගියේ.

ආර්යයන් වහන්සේ : ඇත්තටම ඔබතුමිය දැන් මේ ධර්මයේ සුතමය යූහය තියෙනවා. වැටහෙනවා භාඳින් ඒ කියපු දේවල් බැලුවම. ඇත්තටම ඔබතුමියත් වික්ක තියෙනවා පොඩි කතාවක්. පොඩි පැහැදිලි කිරීමක් ඔබතුමියගේ ඒ ඉදිරිපත් කිරීමේ ඔබතුමියට අර ආර්යයන් වහන්සේ කළත් කියනාකොට දැනුණු සැහැල්ලු ගතිය අර අහසන්තරයට නිතර ව්‍යුහෙනළා අත්දකින දේවල් දෙයක් නොවන ස්වභාවය විතකොට ඒ ස්වභාවයත් වික්ක අහසන්තර පරිවර්තනයක් ඔබතුමියගේ ඔබතුමියට දැනෙන්න සිහෙ..

උපාසිකාව : විහෙමයි. ආර්යයන් වහන්ස. ඒ තිවීම මම ගෝකක් කරන්නේ නෑ. විහෙම වෙනම අදහසක් නමුත් ඒක දායුණුමාන වෙන්නේ වර්යාමය වෙනස්කම් වලින්. අනිත් අයගේ කමෙන්ටිස් වලින් හැකියාව ගත්ත. ඒගාල්ලෝ දෙන කමෙන්ටිස් වලින් විහෙම තමයි තියෙන්නේ.

ආර්යයන් වහන්සේ : ඔබතුමිය නිතන ස්වභාවය වැඩයි. ඔබතුමිය දැනෙන ස්වභාවයට අවධිවන්න. ඔබතුමිය නිතන පැත්තෙන්ම ඒක වික්ද්‍යාත්මක මායාවෙන්නේ, ඒක සිතුවිලින් නාමර්චනයෙන්. ඒ පැත්තට බරවෙන්න ව්‍යා.. අර සිතියට අසුවෙනවා නේද මෙතන දැන් දෙයක් වෙළා නම් කම්පනයක් ආවා නම් ගර ඔබතුමිය සිතියටත් අසුවෙනවා කම්පනය නොවන ස්වභාවයකුත්. හැබැයි ඒක නිතන ස්වභාවයෙන්ම වැනෙන ගතියක් තියෙනවා.

උපාසිකාව : විහෙමයි

ආර්යයන් වහන්සේ : ඒ හිතෙන ස්වභාවයෙන් වැනෙන බවක් දැනගත්තා සිහියට ඒකත් අපුවෙනවා. විතකොට සිහියට අපුවෙනවා. ඔබනුමිය අර සිතුවීලි වල හිතන ස්වභාවයෙන් මිදුණු නිකත් අර දැනෙන ස්වභාවයට අවදි වෙවිව ස්වභාවයක්. ඒ තුළ ඔබනුමියට කම්පනයක් තියෙනවද. කම්පන ස්වභාවයක්, විහෙම නැත්තම් විහෙම නොවන ස්වභාවයක්ත්, ඒක අර ඇමෙන්තේ නැති, ගැටෙන්තේ නැති සැහැල්ල ගතියක් අහසන්තරයට අවදි වන ස්වභාවයක්, අන්ත විතෙන්ට අවදි වෙන්න ඔබනුමිය. ඒක ඔබනුමියට දැනෙනවා යන්තම්.

උපාසිකාව : විහෙමයි, ආර්යයන් වහන්ස. මම දැන් සති දෙකකට කම්පන් ඔබ වහන්සේට කතා කළ විනාඩි තුනක් වගේ. විතකොට රැකියාව දෙයක් වෙවිව ප්‍රශ්නයක් තමයි කතා කලේ. අර ඒ සාකච්ඡාවෙන් පස්සේ තැති ගැන්ම කියන වික පුරුණක්ම බුජ් වුනා.

ආර්යයන් වහන්සේ : ඒක වටිනවා. ඒ කියන්තේ අර ඔබනුමියගේ අහසන්තරයේ මතු වෙන සැහැල්ල ගතියට අවදි වෙන්න කියලය කියන්තේ. ඔව් විතන ඔබනුමිය හිතනවා නොමෙයි ඔබනුමියට ඒක සිහියට අපුවෙනවා, සිතුවීලි කියන්තේ ඒකත් සිහියට අපුවෙනවා. දැන් හිතනවා කියන විකත් සිහියට භාසුවෙනවා. විතකොට හිතනවා නොමෙයි නිකත් දැනෙන විකත් ඒක, මොකුත් නෑ කියල නිතෙන විකත් නොමෙයි. විහෙම සැහැල්ල ගතියක් දැනෙනවා ගින්නක් නැති ගතියක්. අර ඒක රිකක් වෙනස් නේදා, හිතලා ගන්නත් බං හැඳෙයි ඒක දැනෙන විකත් නේදා.

උපාසිකාව : විහෙමයි.

ආර්යයන් වහන්සේ : ඒක නේදා මේ ආර්යයන් වහන්සේ වුට්ටියට කම්පන් පැහැදිලි කරපු ඒ මූල පැහැදිලි කිරීමේම තියෙන්තේ. ඒ තුළ ඒක නේදා මාර්ගය. ඒක නේදා සත්‍යය. ඒකේ නැහැට නේදා ඔය සිතුවීලි වුත්න් වින ඒවා. දැනෙන විකත් නේදා? ඒ දැනෙන ස්වභාවයක් නේදා. ඒ දැනෙන ස්වභාවය නම් නොදැනෙන ස්වභාවයම නේදා. ඒක තුළ මොනවා උනත් ප්‍රශ්නයක් නැති ස්වභාවයක්, කෙනෙක් නැති ස්වභාවයක්, ආන්තමයම නැති ස්වභාවයක්, මම කියන ස්වභාවයක් නැති වෙලා. දැන් මටනේ

වෙන්නේ. මමනේ ඇවිදින්නේ. මට මේ රස්කාව දෙන්නේ, මමනේ මේක කරන්නේ. මමනේ මේ කරන්නේ. අර මම, මම මම මවාගන්ත එකක් හේද, මම මැකුණාම කොඩා දහම විතරයි. හේද?. මට මම නැතිවෙන එක ඒ කියන්නේ, ආත්මය කියන්නේ සිතුවිල්ලක් හේද?. එක ඔය දෙයක් කියලා ගත්ත හමු තැනකම හේද, ආත්මය තියෙන්නේ මම කියන තැන. එකත් මම කියන සිතුවිල්ල. එක සිතුවිල්ල, විතන සිතන ස්වභාවය තුළත් මම ඉන්නවා. හැබැයි සිතන ස්වභාවයෙන්ම මිලදෙන ස්වභාවය තුළ මමත් නෑ.. ඒ මමත් නැති ස්වභාවය.

මම ඉන්න තැන ආතතියක් තියෙනවා, හැමතිස්සේම තියෙනවා ගතියක් තිරවෙලා. හැබැයි එක මිලදෙන ස්වභාවය ඒ ස්වභාවයෙන් නෑ. විහෙම හේද?. එකයි කියන්නේ මෙතන අර ඔබ තුම්යගේ කතා කරන විලාගය තුළින් මමයා පේනවානේ. එක තියෙන්නේ කොහොමද කියලා බැලුවම තේරෙනවා. ඇත්තටම දැන් සික තියෙන්නේ සිතුවිල්ලකින් ඇවිල්ල නම් දැන් ලෝකේ තියෙනවානම්, ලෝකේ දකින මාත් ඉන්නවානේ. දෙයක් තියෙනවා නම් ඒ දේ මැගේ නේ. මමනේ දකින්නේ එක. බිත්තිය තියෙනවා නම් බිත්තිය දකින්නේ මමනේ, කතා කරනවා නම් කතා කරන්නේ මමනේ, දැන් ආර්යයන් වහන්සේට කතා කරන මම. විතකොට ආත්මය තියෙනවා. විතකොට මේ ආත්ම දූෂ්චිරය හේද?. මේ සිතුවිල්ලකින් කියන්නේ හැම තියෙන්නේ මින්නේ දැන්නේ ලෝක සංජාවක් හේද?. එක නැත්තම් ඔය කියපු දේවල් ඔය රැකියාව සම්බන්ධව දෙන එවා හේද. හැම තියෙන්ම දැනෙන්නේ. විකම හේද මම. ඇය මටනේ එක තියෙන්නේ. තව කෙනෙකට ඔය ප්‍රශ්නය නැහැනේ.

විතකොට එක මැගේ ප්‍රශ්නයක් හේද?. මට වෙන දෙයක් වගේ හේද?. විතකොට මම විතන හැදිලා හේද?. මෙතන අයත්තටම එක තමයි සිතුවිලි වලින් හේද හැදෙන්නේ . දැන් මැරෙනවා කියලා හිතුවාත් මරඛියක් විනවා වගේ, දැන් අද ද්‍රවයේ පොඩි වික නෑ වගේ හිතුවාත් නෑ වගේ විකක්, තියෙනවා කියලා හිතුවාත් තියෙනවා වගේ විකක් ඒ සිතුවිල්ලට දෙයක් තියෙනවා හේද?. සිතුවිල්ල දෙයක් නිරුපණය කරනවා හේද?. වටිනා කමක් අගයක් එන්නේ සිතුවිල්ලකින්ම හේද.

සිතුවීල්ලෙන් නේද වටිනාකම දිලා තියෙන්නේ. දැන් ඔබතුමිය පූක්ම රික ගියහම ඔක්කොම ඉවරයි නේද. විහෙමත් බැරදු, මැරෙන්නත් බැරදු

පුංචි දරුවා ගාවට ගියහම අර ගබ්ද වර්ණ වලින් හැඳුවිව රතුපාට හැඳුනේ, පාට රික හැඳුනේ, යෙලෝ, රෙඩි, බිලු ඒක ගබ්ද වර්ණ වලින් විකතු කරපු සිතිවිල්ලක් නේද හැඳුලා තියෙන්නේ. ගබ්ද, වර්ණ කියලු දේශකත් නෑ නේද?. අර කම්පන දෙකක් විකතු වෙලා නේද, ගබ්ද තරංග වර්ණ තරංග විකතුවෙලා විත්ත තරංගනවා කිවිවේ. විතකොට මේ සිතුවිල්ලක හැදෙන හැරි නේද මේ තියෙන්නේ. සිතුවිල්ලේ නේද මමයා ඉන්නේ. දැන් මමත් මැරෙන්නේ, නිතත් මැරෙන්නේ. නිත නැති නිසානේ කය වළුලන්නේ. මමයා ඉන්නේ සිතුවිල්ලක නේද?.. ඒ සිත නේද මේ ඔක්කොම කරන්නේ. ආශ්වාස ප්‍රශ්නාස වෙනකම්ම සිතිවිල්ලනේ. සෙන්සර් එකක් නේද. ඇතිවෙලා නැතිවෙන්නේ . ඒ සෙන්සර් එක කියන්නේ සිතුවිල්ලක් නේද. එතකොට ආශ්වාස, ප්‍රශ්නාස නවතින කොටම මැරෙන්නේ සිතම නේද. ඡිවත් වෙන්නේ සිතම නේද?. ඔය ඔක්කොම කියන්නේ සිතුවිල්ලක් නේද?. ඕක බොරැවක් නේද?. ඕක නිකන් අපිට නිතින් හදාගත්ත වටිනා කමක් කරන්ට විකක් වගේ නේද?. කරන්ට විකක් නියෙන්නේ. කරන්ට විකට පවරි විකක් නියෙනවා නේ. ඔය සිතිවිල්ලට වටිනාකමක් නියෙනවා නේද.

උපාසිකාව : ඒක වෙනස් වෙනවා හැම තිස්සේම.

ආර්යයන් වහන්සේ : ඉවි ඒක නැති වෙනවා අවබෝධයෙන් නැති වෙනවා. ඒ සිතිවිලි වල වටිනාකම සම්පූර්ණයෙන්ම නැති උනොත් මොකද වෙන්නේ. නිකම්ම ක්‍රියාවලියක් විතරයි නේද? කරත් විකය නැතත් විකය නේද.

උපාසිකාව : විහෙමයි. ඕන දේකට රෙඩි කියල විහෙම විකක් වෙනවා.

ආර්යයන් වහන්සේ : රෙඩි වෙනවා වගේම අන්තරයෙන් දැන් විකත් සිතිවිල්ලක්නේ.

උපාසිකාව : අර තැති ගැන්ම හරි අඩුයි විතකොට.

ආර්යයන් වහන්සේ : දැන් විතකොට මැරදනට පස්සේ ඉන්නේ කොහොමද? දැන් ඔබ තුමිය හිතන්නකෝ තුස්ම රික ගියා කියල ඔබ මේ වෙලාවේ මැරිල ඉවරයි කියල හිතන්නකෝ. දැන් රට පස්සේ ඉන්නේ කවුද? සැහැල්ලුවන් ඉන්න පුළුවන් හේදු? ඇයි දැන් කරන්න දෙයක් නැහැනේ. ආයේ කතාවක් නැහැ තේදු. කෙනෙක් නෑ හේදු?. පුද්ගලයෙක් නෑ හේදු? හිතන්න දේශුත් නෑ හේදු? සිතුවිල්ලක් හේදු. සිතුවිල්ලම දැන් තේරැමි නෑ හේදු?. සිතුවිලි රික අයින් කර හේදු? වියමය ගාන්ත, වියමය ප්‍රතීත. දස දහසක් ලේක බාහුව කම්පා වෙනවා කිවිවේ වික්ද්‍යාණ බාහු මේ සත්‍ය ඇහෙන කොට ඇත්තටම සූනු විසුතු වෙලා තියෙනවා අර 'නිස්සන්නේ - නිජ්ඡලෝ - ගුහන්' කියන විත්ත විමුක්තිය අතිමිත්ත, ගුහන්ත, අපුතිත 'වෙන් විමුක්තිය' කියන්නේ, 'විත්ත විමුක්තිය' කියන්නේ 'සාරා' කියන්නේ 'ඩුංඩ ස්වහාවය'.

ඔබතුමිය බුද්ධ ස්වහාවය අත්දකිනවා. එක සිතියට අසුවෙනවා. එක දැනෙනවා සැහැල්ලුවක්. ගාන්ත ගෙනියක් "වියමය ගාන්ත, වියමය ප්‍රතීත" එතං ගාන්තං - එතං ප්‍රතීතං - යදිදු සඩිහ සංඛාර සමලෝ සියලු සිතුවිලි සමරය වුතු තැනෙ, ඒ මහා ගාන්ත සුවියෙන් දකිනවා "සඩිහු පදී පරේනිස්සගසො" මෙතෙක් අල්ලාගෙන හිටියේ මමය දිය වෙලා යනවා විරාගෝ, නිරෝධේ, නිඩ්බාණෝ "නිඩ්බිදුන්ති - විරාගන්ති - නිරෝධන්ති"

පුදුම සැහැල්ලුවක් තමයි මේක අහසන්තරයේ අත්දැකීමක් සිතුවිල්ලක් හෙවයි. සිතුවිලි වල සමරය වීම තවත් සිතුවිල්ලක් හෙමෙයි. සිතුවිලුවල සමරය වීම මහා ගාන්ත සුවියක්. සැහැල්ලුවක් තමයි දැනෙන්නේ. සුඩ සැහැල්ලුවක්. රට පස්සේ ඔය ඔක්කොම වැඩ කරන්නේ පුදුම සැහැල්ලුවකින්. "අකාසේන සකුන්ථානං" කිවිවා වගේ. අහසේ කුරුල්ලෙක් ගියා වගේ. "ගති තේසං දුරන්න" අහසට කොහින්ද පාරවල්. පුදුම ගාන්තයි. පුදුම සැහැල්ලුවක්. ඒ නිර්වාණ සුවියයි. ඉතින් හැමෝටම අද දුවසේ මේ මහා පනිවිධිය හැමෝටම නිවහනම හේතු වේවා. මේක ඉතාම වටිනවා. ඉතාම සියුම්. මේක අහසන්තර පරිවර්තනය.

තෙරැවන් සරණයි !!!

ඩුද්ධේරාත්පාද ධර්ම ග්‍රන්ථ සංස්දය මූලණාය කරන වීම ධර්ම ග්‍රන්ථ සඳහා ඔබටත් දායක විය හැක.

ඩුද්ධේරාත්පාද ධර්ම ග්‍රන්ථ සංස්දය

ගිණුම් අංක : 106161005988

ඛෙවුව : සම්පත් ඛෙවුව

ශාඛාව : බත්තරමුල්ල

ඩුද්ධේරාත්පාද ආරණ්‍ය සේනාසන කටයුතු වෙනුවෙන් දායක වමට දැන් ඔබටත් අවස්ථාව උඩ වී ඇත.

ඩුද්ධේරාත්පාද ධර්ම ග්‍රන්ථ සංස්දය

ගිණුම් අංක : 100800597511

ඛෙවුව : ජාතික ඉතිරි කිරීමේ ඛෙවුව

ශාඛාව : බත්තරමුල්ල

කුසට අහරක් හිතට සරණක් යන තේමාව යටතේ අසරනායින්ට පිහිටි වීම උදෙසා මෙම සත්කාරය දියත් කර ඇත. ඒ වෙනුවෙන් ඔබටත් දායක විය හැක.

මෙත්මල් අරණ සමාජ සේවා පදනම

ගිණුම් අංක : 100800598542

ඛෙවුව : ජාතික ඉතිරි කිරීමේ ඛෙවුව

ශාඛාව : බත්තරමුල්ල

**බද්ධ්ධේෂ්ඨ්පාද ධර්ම ගුන්ථ සංස්කෘතය මගින් මෙතෙක් මූදුණුය කර ඇති
ගුන්ථ පහත සඳහන් වේ.**

1. සතිය කියන්නේ අපේ ගෙදුර
2. මට මම නැතිවන භාරී
3. මොනොතට අවධිය (පළමු කොටස)
4. බුද්ධ උර්ගනය
5. නිවැරදි නිවන් මග හමුවිය
6. මොනොතට අවධිය (දෙවන කොටස)
7. අතිජා කුතාණුයට හසුවන පරම සත්‍යය - 1
8. අතිජා කුතාණුයට හසුවන පරම සත්‍යය - 2
9. අතිජා කුතාණුයට හසුවන පරම සත්‍යය - 3
10. The true dhamma has awakend, volume 1
11. The true dhamma has awakend, volume 2
12. The true dhamma has awakend, volume 3
13. මේ අසන මොනොතේම ඔබ නිවන් දකිනවා
14. ආර්ය කමටහන්
15. ලොවම දෙදුරයි
16. සුතු දේශනා 01
17. සුතු දේශනා 02
18. සුතු දේශනා 03
19. මේ ගොතම බුද්ධ සාසනයේ නැවත පිබිදීමයි
20. බුද්ධ කුතාණුය අවින්තනයි
21. නොපෙනෙන සත්‍යය
22. සිතුවීල්ල මම නොවේයි
23. සඩ්බ සංඛාර සමටය
24. බුද්ධ යානය අවින්තනයි - II (සිතක මැවෙන ලෝකය)